



THE CEYLON GOVERNMENT GAZETTE

No. 10,111 — FRIDAY, JUNE 16, 1950

Published by Authority

PART IV — LOCAL GOVERNMENT

(Separate paging is given to each Part in order that it may be filed separately)

	PAGE		PAGE
Local Government Notifications	869	Statements of Revenue and Expenditure	894
By-laws	871	Budgets	895
Posts—Vacant	889	Sale of Properties	896
Municipal Council Proceedings	—	Road Committee Notices	—
Notices under the Local Authorities Elections Ordinance	894	Miscellaneous Notices	897

Part VI published with this Issue contains List of Jurors and Assessors.

Local Government Notifications

L. D.—B. 139/46/L. G. D.—GB. 45/2.

The Entertainment Tax Ordinance, No. 12 of 1946

THE following resolution passed by the Village Committee of the Baddegama village area in the Galle District, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, has been approved by the acting Minister of Health and Local Government and is published in terms of sub-section (2) of that section:—

RESOLUTION

“ This Village Committee, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, hereby imposes and levies, with effect from the date on which this resolution is published in the *Gazette*, a tax at the rates set out hereunder on payments for admission to entertainments (as defined in the Ordinance) held in the area within the administrative limits of the Committee.

<i>Amount of payment</i>	<i>Rate of tax</i> Rs. c.
Where the payment for admission, excluding the amount of tax—	
(a) is not less than 20 cents but does not exceed 50 cents	0 5
(b) exceeds 50 cents but does not exceed Re. 1	0 10
(c) exceeds Re. 1 but does not exceed Re. 1.50	0 15
(d) exceeds Re. 1 50 but does not exceed Rs. 2	0 20
(e) exceeds Rs. 2 but does not exceed Rs. 3	0 30
(f) exceeds Rs. 3 but does not exceed Rs. 4	0 40
(g) exceeds Rs. 4 but does not exceed Rs. 5	0 50
(h) exceeds Rs. 5 but does not exceed Rs. 10	1 0
(i) exceeds Rs. 10—	
(1) for the first Rs. 10	1 0
(2) for each additional Rs. 5 or part thereof	1 0

E. W. KANNANGARA,
Permanent Secretary,
Ministry of Health and Local Government

Colombo, May 15, 1950.

869—J. N. A 98447—1,518 (6/50)

F 1

L. D.—B. 139/46/L. G. D.—G. D. 51/2/3.

The Entertainment Tax Ordinance, No. 12 of 1946

THE following resolution passed by the Village Committee of Karavaku North village area, in the Batticaloa District, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, has been approved by the Acting Minister of Health and Local Government and is published in terms of sub-section (2) of that section:—

RESOLUTION

“ This Village Committee, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, hereby imposes and levies with effect from the date on which this resolution is published in the *Gazette*, a tax at the rates set out hereunder on payments for admission to entertainments (as defined in the Ordinance) held in the area within the administrative limits of the Committee.

<i>Amount of payment</i>	<i>Rate of tax</i> Rs. c.
Where the payment for admission, excluding the amount of tax—	
(a) is not less than 20 cents but does not exceed 50 cents	0 5
(b) exceeds 50 cents but does not exceed Re. 1.00	0 10
(c) exceeds Re. 1 but does not exceed Re. 1 50	0 15
(d) exceeds Re. 1.50 but does not exceed Rs. 2	0 20
(e) exceeds Rs. 2 but does not exceed Rs. 3	0 30
(f) exceeds Rs. 3 but does not exceed Rs. 4	0 40
(g) exceeds Rs. 4 but does not exceed Rs. 5	0 50
(h) exceeds Rs. 5 but does not exceed Rs. 10	1 0
(i) exceeds Rs. 10—	
(1) for the first Rs. 10	1 0
(2) for each additional Rs. 5 or part thereof	1 0

E. W. KANNANGARA,
Permanent Secretary,
Ministry of Health and Local Government.

Colombo, May 17, 1950.

L.D.—B. 139/46/L.G.D.—G.D. 51/3/2

The Entertainment Tax Ordinance, No. 12 of 1946

THE following resolution passed by the Village Committee of the Mantai South village area in the Mannar District under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, has been approved by the Acting Minister of Health and Local Government and is published in terms of sub-section (2) of that section:—

RESOLUTION

“ This Village Committee, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, hereby imposes and levies, with effect from the date on which this resolution is published in the *Gazette*, a tax at the rates set out hereunder on payments for admission to entertainments (as defined in the Ordinance) held in the area within the administrative limits of the Committee.

<i>Amount of payment</i>	<i>Rate of tax Rs. c.</i>
Where the payment for admission excluding the amount of tax—	
(a) is not less than 20 cents but does not exceed 50 cents ...	0 5
(b) exceeds 50 cents but does not exceed Re. 1 ...	0 10
(c) exceeds Re. 1 but does not exceed Rs. 1 50	0 15
(d) exceeds Rs. 1.50 but does not exceed Rs. 2 ...	0 20
(e) exceeds Rs. 2 but does not exceed Rs. 3 ...	0 30
(f) exceeds Rs. 3 but does not exceed Rs. 4	0 40
(g) exceeds Rs. 4 but does not exceed Rs. 5	0 50
(h) exceeds Rs. 5 but does not exceed Rs. 10	1 0
(i) exceeds Rs. 10—	
(i) for the first Rs. 10 ...	1 0
(ii) for each additional Rs. 5 or part thereof ...	1 0”

E. W. KANNANGARA,
Permanent Secretary,
Ministry of Health and Local Government.

Colombo, May 15, 1950.

L. D.—B. 139/46/L. G. D.—GA. 53/1

The Entertainment Tax Ordinance, No. 12 of 1946

THE following resolution passed by the Village Committee of the Gandahe North village area in the Kandy District, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, has been approved by the Minister of Health and Local Government and is published in terms of sub-section (2) of that section:—

RESOLUTION

“ This Village Committee under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, hereby imposes and levies, with effect from the date on which this resolution is published in the *Gazette*, a tax at the rates set out hereunder on payments for admission to entertainments (as defined in the Ordinance) held in the area within the administrative limits of the Committee.

<i>Amount of payment</i>	<i>Rate of tax Rs. c.</i>
Where the payment for admission, excluding the amount of tax—	
(a) is not less than 20 cents but does not exceed 50 cents ...	0 5
(b) exceeds 50 cents but does not exceed Re. 1 ...	0 10
(c) exceeds Re. 1 but does not exceed Re. 1.50 ...	0 15
(d) exceeds Re. 1.50 but does not exceed Rs. 2 ...	0 20
(e) exceeds Rs. 2 but does not exceed Rs. 3	0 30

*Amount of payment**Rate of tax
Rs. c*

(f) exceeds Rs. 3 but does not exceed Rs. 4	0 40
(g) exceeds Rs. 4 but does not exceed Rs. 5	0 50
(h) exceeds Rs. 5 but does not exceed Rs. 10	1 0
(i) exceeds Rs. 10—	
(i) for the first Rs. 10 ...	1 0
(ii) for each additional Rs. 5 or part thereof ...	1 0”

P. O. FERNANDO,
Acting Permanent Secretary,
Ministry of Health and Local Government.
Colombo, June 6, 1950.

L. D.—B. 139/46/L. G. D.—GA. 53/1

The Entertainment Tax Ordinance, No. 12 of 1946

THE following resolution passed by the Village Committee of the Asguri Pallesiyapattu village area in the Matale District under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, has been approved by the Minister of Health and Local Government and is published in terms of sub-section (2) of that section —

RESOLUTION

“ This Village Committee under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, hereby imposes and levies, with effect from the date on which this resolution is published in the *Gazette*, a tax at the rates set out hereunder on payments for admission to entertainments (as defined in the Ordinance) held in the area within the administrative limits of the Committee.

<i>Amount of payment</i>	<i>Rate Rs. c.</i>
Where the payment for admission, excluding the amount of tax—	
(a) is not less than 20 cents but does not exceed 50 cents ...	0 5
(b) exceeds 50 cents but does not exceed Re. 1 ...	0 10
(c) exceeds Re. 1 but does not exceed Re. 1.50 ...	0 15
(d) exceeds Re. 1.50 but does not exceed Rs. 2 ...	0 20
(e) exceeds Rs. 2 but does not exceed Rs. 3	0 30
(f) exceeds Rs. 3 but does not exceed Rs. 4 ...	0 40
(g) exceeds Rs. 4 but does not exceed Rs. 5	0 50
(h) exceeds Rs. 5 but does not exceed Rs. 10	1 0
(i) exceeds Rs. 10—	
(i) for the first Rs. 10 ...	1 0
(ii) for each additional Rs. 5 or part thereof ...	1 0”

P. O. FERNANDO,
Acting Permanent Secretary,
Ministry of Health and Local Government.
Colombo, June 5, 1950.

L. D.—B. 139/46—L. G. D.—GD 51/2/4

The Entertainment Tax Ordinance, No. 12 of 1946

THE following resolution passed by the Village Committee of the Koralai Central village area, in the Batticaloa District, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, has been approved by the Minister of Health and Local Government; and is published in terms of sub-section (2) of that section:—

RESOLUTION

“ This Village Committee under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, hereby imposes and levies, with effect from the date on which this resolution is published in the *Gazette*, a tax at the rates set out hereunder on payments for admission to entertainments (as defined in the Ordinance) held in the area within the administrative limits of the Committee.

Amount of payment	Rate of tax Rs. c.
Where the payment for admission, excluding the amount of tax—	
(a) is not less than 25 cents but does not exceed 50 cents ...	0 5
(b) exceeds 50 cents but does not exceed Re. 1 ...	0 10
(c) exceeds Re. 1 but does not exceed Re. 1.50 ...	0 15
(d) exceeds Re. 1.50 but does not exceed Rs. 2 ...	0 20
(e) exceeds Rs. 2 but does not exceed Rs. 3 ...	0 30
(f) exceeds Rs. 3 but does not exceed Rs. 4 ...	0 40
(g) exceeds Rs. 4 but does not exceed Rs. 5 ...	0 50
(h) exceeds Rs. 5 but does not exceed Rs. 10	1 0
(i) exceeds Rs. 10—	
(i) for the first Rs. 10 ...	1 0
(ii) for each additional Rs. 5 or part thereof ...	1 0

P. O. FERNANDO,
Acting Permanent Secretary,
Ministry of Health and Local Government,
Colombo, June 5, 1950.

By-laws

L. D.—B. 135/49/L. G. D.—BB. 1191.

The Urban Councils Ordinance, No. 61 of 1939

BY-LAWS made by the Moratuwa Urban Council under sections 166 and 170 (9) (r) of the Urban Councils Ordinance, No. 61 of 1939, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by section 167 of that Ordinance as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

P. O. FERNANDO,
Acting Permanent Secretary,
Ministry of Health and Local Government
Colombo, June 6, 1950.

BY-LAWS

1. (1) The Chairman or an officer authorized by the Chairman may, by a notice in writing served on the owner of any premises, require such owner within a time specified in the notice, to execute in or upon such premises such work, consisting of the spraying of such premises with Dichloro-diphenyl-trichloroethane (D.D.T.) or any other insecticide as may be necessary for the purpose of the prevention of malaria and the destruction of mosquitoes and disease-bearing insects.

(2) In this by-law the expression "Chairman" means the Chairman of the Moratuwa Urban Council.

2. Every owner of any premises served with a notice under By-law 1 shall comply with the requirements of such notice within the time specified therein.

L. D.—B. 5/47/L. G. D.—GC 14/37/4.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Munnessaram Pattu village area in the Chilaw District of the North-Western Province, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

P. O. FERNANDO,
Acting Permanent Secretary,
Ministry of Health and Local Government,
Colombo, June 6, 1950.

BY-LAWS

Tax on vehicles and animals

1. (1) For the purposes of the tax on vehicles and animals levied under section 47 of the Ordinance, every person who has possession or custody or control of any

vehicle or animal liable to such tax, shall furnish to the Chairman a schedule of particulars relating to such vehicle or animal in such form as may be provided for the purpose by the Committee.

(2) The schedule referred to in paragraph (1) of this by-law shall be filled up and returned to the Chairman within seven days of its receipt by the person to whom it is delivered.

2. If any person, after having furnished the schedule referred to in by-law 1, acquires, keeps or uses any vehicle or animal not mentioned in such schedule, he shall, within one month of acquiring or commencing to keep or use such vehicle or animal, notify the Chairman in writing of that fact, and further furnish true and correct information in respect of such vehicle or animal.

3. Every person who, having furnished the schedule referred to in by-law 1 or the written notice referred to in by-law 2, claims to be exempt under section 47 (3) of the Ordinance from the liability to pay the tax in respect of any vehicle or animal which is referred to in such schedule or notice, shall forthwith give notice in writing to the Chairman of his claims for the exemption specifying the grounds on which the claim is made.

4. The annual tax imposed by the Committee in respect of vehicles and animals under section 47 of the Ordinance shall be paid at the office of the Committee or to any person authorised in writing by the Chairman on or before the thirty-first day of March in each year: Provided that in any case where the schedule referred to in by-law 1 or the written notice referred to in by-law 2 is furnished to the Chairman after the thirty-first day of March in any year, the tax in respect of each vehicle or animal referred to in such schedule or notice, shall be payable within one month of the date on which such schedule or notice is so furnished.

5. (1) On payment of the annual tax for any vehicle by any person, the Chairman shall issue to that person in respect of that vehicle a metal plate with such of the distinguishing letters for vehicles specified in the Schedule hereto as are appropriate to that vehicle and with figures denoting the year for which the plate is issued and the corresponding number in the register of vehicles.

(2) Where any plate issued under paragraph (1) becomes indistinct or defaced by use or otherwise, the owner of that plate shall return it to the Chairman and shall be entitled on making a payment of twenty-five cents to receive a fresh plate.

(3) The Chairman may, on his being satisfied by affidavit or otherwise that any plate issued under paragraph (1) of this by-law has been lost or stolen, issue to the owner of that plate a fresh plate on the application of that owner and on payment by him of fifty cents.

6. The person having possession, custody or control of any vehicle in respect of which a plate has been issued under by-law 5 shall cause that plate to be affixed to a conspicuous part of that vehicle.

7. It shall be lawful for the Chairman or any officer authorized by him in writing, to stop and detain any vehicle proceeding on any road or path for the purpose of inspecting the plate which is required by by-law 6 to be affixed to that vehicle; and the driver or person in charge of any such vehicle shall stop the vehicle and permit the Chairman or such officer to make such inspection and shall render him all such assistance as may be necessary.

8. In these by-laws—

"Chairman" means the Chairman of the Committee;
"Committee" means the Village Committee of Munnessaram Pattu village area; and
"Ordinance" means the Village Communities Ordinance.

Schedule

For every carriage of whatever description other than a cart, hackery, or jinricksha ...	S.M.P.C.
For every double bullock cart or hackery of whatever description ...	S.M.P.D.
For every single-bullock cart or hackery ...	S.M.P.S.
For every jinricksha ...	S.M.P.R.
For every bicycle ...	S.M.P.B.

The colour and shape of the plates shall be determined by the Chairman

L. D.—B. 23/48/L. G. D.—GB. 14/58/4.

The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Uda Pattu village area in the Nawadun Korale of the Ratnapura District, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

P. O. FERNANDO,
Acting Permanent Secretary,
Ministry of Health and Local Government
Colombo, June 5, 1950.

BY-LAWS

Conservancy and scavenging

1. The Chairman may, by notice in writing served on the owner of any premises situated within an area for which a conservancy service has been established, require such owner to provide a pail latrine of such size and type and in such a position on the premises as may be approved by the Chairman on the recommendation of the Medical Officer of Health or an officer authorized by such Medical Officer.

2. If the Medical Officer of Health or an officer authorized by such Medical Officer certifies that any cesspit or latrine (not being a pail latrine of the size and type referred to in by-law 1), situated on any premises within the area for which a conservancy service has been established, is insanitary and dangerous to health, the Chairman may, by notice in writing served on the owner of such premises, require such owner to close such cesspit or latrine.

3. Every owner on whom a notice referred to in by-law 1 or by-law 2 has been served shall comply with the requirements of such notice within such time, in no case to be less than two months, as may be specified in such notice.

4. The occupier of any premises provided with a pail latrine and situated within an area for which a conservancy service has been established shall maintain such latrine at all times in a sanitary condition and in good repair.

5. No person other than a conservancy labourer employed by the Committee shall remove or otherwise dispose of the night soil from any pail latrine within the area for which a conservancy service has been established.

6. For the purpose of inspecting any cesspit or any latrine, whether constructed or in the course of construction, on any premises, it shall be lawful for the Medical Officer of Health or an officer authorized by him, to enter the premises at any time between sunrise and sunset, and the occupier of the premises shall render such officer all such assistance as may be necessary for the purpose of the inspection.

7. The occupier of any premises situated within an area for which a scavenging service has been established, shall cause all ashes, sweepings and other refuse from his premises to be deposited in a bucket or bin with a suitable cover and of such shape and size as may be approved by the Chairman.

8. The occupier of any premises referred to in by-law 7 shall—

- (1) daily, between such hours as the Chairman may from time to time notify by beat of tom-tom or otherwise; cause the bucket or bin referred to in by-law 7 to be placed by the edge of the road, outside such premises but so as to cause no obstruction to traffic on the road, and
- (2) cause such bucket or bin to be removed within half an hour of the emptying of such bucket or bin by the scavenging labourers of the Committee.

9. No person shall place on any road, any bucket or bin referred to in by-law 7 except between such hours as are referred to in by-law 8

Sanitation and nuisances

10. No person shall sink any well or cause any well to be sunk for the supply of water for domestic purposes within fifty feet from any cesspit, cesspool, pig-sty, gala,

cattleshed, defective drain, or latrine, or any refuse heap or manure heap which is not removed at intervals of not more than two weeks, or of any land under cultivation which is regularly manured every season.

11. No person shall, within a distance of fifty feet from any well used for the supply of water for domestic purposes—

- (a) construct or cause or permit the construction of a cesspit, cesspool, latrine, pig-sty, gala, or cattleshed; or
- (b) allow any cesspit, cesspool, latrine, pig-sty, gala, or cattleshed to remain, or
- (c) deposit, or cause or permit the deposit of, any manure or decaying animal or vegetable matter; or
- (d) manure any land; or
- (e) allow any drain to be in a defective condition

12. Whenever any tree or any branch or other part of a tree overhangs any well, it shall be lawful for the Chairman to cause a notice in writing under his hand to be served on the owner or occupier of the land on which such tree stands, requiring such owner or occupier to tie up, cut down, or remove such tree, or such branch or part of the tree, and such owner or occupier shall comply with the requirements of such notice within fourteen days from the date of service thereof.

13. The Committee may, whenever such a course is deemed to be necessary, cause notice in writing under the hand of the Chairman to be served on the owner or occupier of any land in which there is a well supplying water for domestic purposes, requiring such owner or occupier to bale out the water and clean the well and to execute such repairs as the Committee, may, in the interest of health, consider necessary; and such owner or occupier shall comply with the requirements of such notice within fourteen days from the date of service thereof.

14. The owner or occupier of every land in which there is any abandoned well, quarry or pit shall cause such well, quarry or pit to be filled up within seven days from the date on which the Chairman gives notice in that behalf either by beat of tom-tom or in any other suitable manner.

15. No person shall cause any annoyance, danger or injury to any other person, or cause damage to the property of any other person by committing any of the following acts.—

- (1) Halting any vehicle on any public road or path longer than is reasonably necessary for the purpose of taking up or setting down passengers or loading or unloading goods
- (2) Allowing children of tender years to play or stray on any public road or path or public place.
- (3) Overtaking or passing a vehicle on the wrong side in any public place or public road or path
- (4) Easing himself on his own land in such a way as to offend other peoples' feelings of decency, or easing himself on another's land or on any public road or path, or in a public place other than that specially provided for such a purpose.
- (5) Throwing rubbish, offensive matter, or unserviceable articles or any other things, on land belonging to any other person.
- (6) Allowing dirty or unwholesome water to run into, or along the land of any other person, or any public place or public road or path
- (7) Allowing offensive smells to arise in his own compound so as to pollute the surrounding air.
- (8) Omitting to drain or fill up any pit, hollow, trench, ditch, or low place, where water may collect and stagnate, within twenty yards of any building used for human habitation, in such a manner as to constitute a danger to public health
- (9) Altering the existing conditions of the general drainage of any land by any building or planting operations, or by raising or lowering the level of such land, or by diverting or blocking any drain or channel or waterway without first obtaining the sanction of the Committee. In this paragraph "general drainage" means the flow of water over the surface of land in the ordinary course of gravitation and not necessarily in any defined channel or drain.

- (10) Allowing cactus or prickly-pear to grow on his land.
- (11) Placing or burying any charmed metal plate, leaf, or paper or a charm of any other form, on the land of any other person, and causing fear or annoyance thereby to any person

16. No person shall, for sale or for any purpose other than that of immediate use, keep or deposit, or cause the keeping or depositing of, any guano, bone-dust or any substance whatsoever from which noxious or offensive smells may arise, in any place within the village area.

17. In the case of the death of any person, the occupier of the premises where the death takes place or, in his absence, the nearest adult male relative of the deceased shall be responsible for the proper burial of the body. In the absence or default of such occupier or nearest relative, the Chairman may cause the body to be buried at the expense of the Committee.

18 (1) No person shall deposit the body of any dead animal on any land or premises occupied by any other person.

(2) The Chairman shall cause the bodies of the dead animals of which the owners are absent or cannot be ascertained to be buried in a suitable place at the expense of the Committee.

19. The owner or occupier of every house within the village area shall cause his house to be whitewashed within and without, at least once in every year before the fifteenth day of April. Provided that it shall, at any time, be lawful for the Committee, if on account of the prevalence of any epidemic, disease, or for any other similar reason it appears to be necessary, to order the owner or occupier of any house within the village area to cause such house to be whitewashed, notwithstanding that such house may already have been whitewashed.

20. Every person splitting coconuts, or causing coconuts to be split, for other than domestic purposes, shall collect and throw away or otherwise dispose of, the milk thereof, or cause such milk to be collected and thrown away, or otherwise disposed of, at a distance of at least one hundred yards from any public road or path or public place, or any dwelling house.

21. (1) If any building, or wall, or anything affixed thereon, is in such condition as to be dangerous to the neighbouring buildings or the occupiers thereof, or to passers-by, the Chairman shall cause a notice in writing to be served upon the owner or occupier of the land on which such building or wall stands, requiring him—

- (a) in any case of urgency, within twenty-four hours after the service of the notice, to put up a proper hoarding or fence for the protection of the passers-by; and
- (b) in all cases, within three days after the service of the notice, to secure or repair such building or wall, or thing affixed thereon.

(2) Every owner or occupier on whom a notice is served under this by-law shall comply with the requirement of such notice within the time specified therein.

(3) Where any owner or occupier fails or neglects to comply with the requirements of a notice served on him under this by-law, the Committee may authorise any specified person or persons to do the work which ought to have been done by such owner or occupier and the expenses thereby incurred shall be recovered from such owner or occupier as a debt due to the Committee.

22. (1) Whenever any house or hut appears to be in an insanitary condition, or in such a state of disrepair as to be prejudicial to the health of the inmates or of the neighbours, the Chairman may cause a notice in writing to be served upon the owner or occupier of that house or hut requiring him within a time specified in such notice to do such work as may be necessary to put that house or hut into a sanitary condition.

(2) Every owner or occupier on whom a notice is served under this by-law shall comply with the requirements of such notice within the time specified therein.

(3) Where any owner or occupier fails or neglects to comply with the requirements of a notice served on him under this by-law, the Chairman may cause the work mentioned in the notice to be done, and the expenses thereby incurred shall be recovered from such owner or occupier as a debt due to the Committee.

23. In these by-laws—

- “ Chairman ” means the Chairman of the Committee,
 “ Committee ” means the Village Committee of the village area, and
 “ village area ” means the Uda Pattu village area in the Nawadun Korale of the Ratnapura District.

L. D —B. 44/50/L. G D.—GA. 14/62

The Butchers Ordinance

REGULATIONS under section 22 of the Butchers Ordinance (Chapter 201), made by the proper authority, to wit, the Village Committee of the Udugoda Pallesiya Pattu village area in the Matale District, and confirmed by the Minister of Health and Local Government by virtue of the powers vested in him by that section as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

P. O. FERNANDO,

Acting Permanent Secretary,

Ministry of Health and Local Government.

Colombo, June 6, 1950

Regulations

1. No person shall at any slaughter-house slaughter any animal:—

- (a) unless that animal has been inspected by the Medical Officer of Health and approved by him as fit to be slaughtered for human consumption; or
- (b) at any time after the expiry of a period of thirty hours from the time of approval of that animal under paragraph (a), or
- (c) except between 9 a.m. and 12 noon on any day:

Provided that the Chairman may in circumstances which he considers special authorize the slaughter of any animal at any time other than that herein specified.

2. No person shall at any slaughter-house slaughter any animal which has been removed alive from the slaughter-house premises after it was approved under regulation 1, unless it is again inspected and approved under that regulation as fit to be slaughtered for human consumption.

3. (1) The Medical Officer of Health may prohibit the slaughter of any animal if, after it has been approved under regulation 1, it has been found to be diseased or unfit to be slaughtered for human consumption.

(2) No person shall slaughter any animal the slaughter of which is prohibited under this regulation.

4. Every person who brings an animal into the premises of a slaughter-house shall take all such measures as may be necessary to ensure that that animal is adequately fed and watered while it remains in those premises.

5. Every person who brings any animal into the premises of a slaughter-house shall, if the animal is rejected as unfit for slaughter, forthwith remove the animal or cause it to be removed from those premises.

6. If the carcase or offal of any animal slaughtered at any slaughter-house is, in the opinion of the Medical Officer of Health, diseased or unfit for human consumption, he shall cause the carcase or offal to be forthwith destroyed or disposed of so as to prevent such carcase or offal being exposed for sale or used as food for human consumption. Except under the direction of the Medical Officer of Health, no person shall remove any such carcase or offal from the slaughter-house.

7. The keeper of a slaughter-house shall not permit the slaughter therein of any animal which has not been approved as fit to be slaughtered for human consumption, or the slaughter of which has been prohibited under regulation 3.

8. No person shall remove from the slaughter-house the carcase of any animal intended for human consumption unless such carcase has been stamped on its fore-quarters and hind-quarters by the keeper of the

slaughter-house with the letters "V.C.A.P." and with such one of the marks "Australian Beef", "Country Beef", "Mutton Goat", "Mutton Sheep" or "Pork" as may be appropriate to the case.

9. No animal shall be slaughtered in the presence of any other animal or until the carcass of every animal previously slaughtered in the premises has been removed or screened off and the premises cleaned.

10. No person who is suffering or who has suffered from any contagious, cutaneous or infectious disease, or has been in attendance on any person suffering from such disease, shall be permitted by the person in charge of any slaughter-house to enter such slaughter-house or take part in the slaughtering of any animal until the periods of infection and incubation have elapsed.

11. It shall be lawful for the Medical Officer of Health to enter and inspect at all reasonable times, any slaughter-house, and the person in charge thereof shall render him all such assistance as may be necessary.

12. A fee at the following rates shall be paid in advance to the Committee for the use of any slaughter-house established by the Committee, and no animal shall be slaughtered without an official receipt in proof of payment of the fee:—

	<i>per head</i>
For cattle	one rupee
For sheep or goats	fifty cents
For pigs	fifty cents

13. The keeper of every slaughter-house shall maintain in such form as the Committee may direct, a register of particulars relating to each animal slaughtered at the slaughter-house.

14. The powers conferred on the Medical Officer of Health by these by-laws may be exercised by any officer acting under the general or special directions of the Medical Officer of Health.

15. In these regulations—

"Chairman" means the Chairman of the Committee; and

"Committee" means the Udugoda Pallesiya Pattu village area in the Matale District.

L. D.—B. 44/50/L. G. D.—GA 14/62

The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Udugoda Pallesiya Pattu village area in the Matale District, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by that section as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24 1947.

P. O. FERNANDO,
Acting Permanent Secretary,
Ministry of Health and Local Government.

Colombo, June 10, 1950.

BY-LAWS

Offensive and dangerous trades

1. (1) The following trades shall be deemed to be dangerous trades:—

- (a) Manufacture of aerated waters.
- (b) Manufacture of copra.
- (c) Any trade in which machinery driven by oil or other fuel or steam or electricity is used.
- (d) Extracting of oil by apparatus.
- (e) Quarrying of cabook, gravel or metal.
- (f) Storing of copra.
- (g) Storing of straw.
- (h) Manufacture of desiccated coconut
- (i) Curing or storing of plumbago.
- (j) Digging for coral stones by opening a pit.
- (k) Manufacture of coconut oil by machinery.
- (l) Burning or storing of lime.
- (m) Manufacture or storing of fibre.
- (n) Storing of cotton wool.
- (o) Manufacture of matches.

(2) The following trades shall be deemed to be offensive trades:—

- (a) Storing of cured or dry fish.
- (b) Storing of perishable articles of food for the purpose of sale by wholesale.
- (c) Manufacture of compost or artificial manure
- (d) Manufacture of vinegar.
- (e) Curing or manufacture of rubber
- (f) Manufacture of soap.
- (g) Keeping of a tannery.
- (h) Curing of arecanuts.
- (i) Boiling of blood or offal.
- (j) Storing of hides.
- (k) Storing of bones.
- (l) Icing of fish.
- (m) Curing of planks.
- (n) Keeping of a kraal for soaking coconut husks.
- (o) Smoking and manufacture of rubber sheets or crepe.
- (p) Storing of artificial manure or materials used for the preparation of artificial manure in quantity over three bags.

(3) The following trades shall be deemed to be dangerous and offensive trades:—

- (a) Dyeing of fibre.
- (b) Burning of bricks and tiles.

2. (1) No person shall carry on any offensive or dangerous trade unless he is the holder of a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every licence issued under paragraph (1) shall, unless it is earlier cancelled under by-law 4, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

(3) No licence shall be transferable.

3. No person shall be entitled to a licence to carry on any offensive or dangerous trade unless—

- (1) the place at which that trade is to be carried on is approved by the Medical Officer of Health; and
- (2) the building or buildings, if any, to be used for the purposes of that trade are in conformity with the following requirements:—

- (a) the building must be in good repair, well ventilated, well lighted, and provided with adequate drainage and latrine accommodation.
- (b) the roof of such building must be made of some permanent material and the floor must be cemented;
- (c) the eaves of such building must be not less than six feet from the ground;
- (d) every room in such building must be provided with windows capable of being opened and the area of such windows when opened shall be not less than one-fifteenth of the superficial floor space;
- (e) the walls of every room in such building must be not less than seven feet in height, and must be built of bricks, stone or cabook;
- (f) the internal surface of such walls, to a height of at least four feet from the floor, must be plastered in cement and the rest of the walls must be lime-plastered and lime-washed; and
- (g) the woodwork of such building must be oil-painted or lime-washed.

4. If at any time during the period for which a licence has been issued, any building used for the purposes of the offensive or dangerous trade to which the licence relates, ceases to conform to the provisions of by-law 3, the Chairman may, on the recommendation of the Medical Officer of Health, cause a notice to be served on the licensee requiring him to do before a day to be specified in the notice, all things necessary to make such building conform to such provisions, and if the licensee fails to comply with the requirements of such notice within the time specified therein, the Chairman may cancel the licence.

5. Any notice under by-law 4 shall be deemed to have been served on the holder of a licence under by-law 2 if it is affixed to the premises at which he carries on the offensive or dangerous trade or if it is left with any person employed by him in such premises.

6. Every holder of a licence under by-law 2 shall cause—

- (a) the floor of every building used for the purposes of the offensive or dangerous trade to be swept and cleaned daily;
- (b) the walls of every such building to be lime-washed at least once in every twelve months;
- (c) all apparatus, implements and vessels used in such trade to be kept clean, and
- (d) all refuse, sweepings, scrapings and waste and by-products which are not to be subjected to further trade processes to be removed daily in covered receptacles from the premises in which such trade is carried on.

7. No holder of a licence under by-law 2 shall pollute or contaminate any well or tank or any river, stream, canal, channel, lake or other inland water.

8. No holder of a licence under by-law 2 shall carry on any offensive or dangerous trade in any manner likely to cause a nuisance to, or to be injurious to the health or comfort of, persons in the neighbourhood.

9. Every holder of a licence under by-law 2 shall cause any offensive vapours or gases which are emitted in the course of carrying on any offensive or dangerous trade—

- (a) to be discharged into the external air in such a manner and at such a height as to admit of their diffusion without injurious or offensive effect; or
- (b) to be passed directly through a fire or into a condensing apparatus.

10. It shall be lawful for the Chairman or the Medical Officer of Health or the Sanitary Inspector or any officer of the Committee authorized in writing by the Chairman, at all reasonable times to enter upon and inspect any premises at which any offensive or dangerous trade is being carried on, and the holder of the licence in respect of such trade or person in charge thereof shall permit such inspection to be made.

Sale of Meat

11. No person shall be entitled to a licence to keep a meat stall unless the premises to be licensed are in conformity with the following conditions:—

- (1) The premises must be in good repair and well ventilated and well lighted, and every room must be provided with windows capable of being opened, the area of which when open must be not less than one-fifteenth of the superficial floor space.
- (2) The walls of every room in every part must be not less than seven feet in height, and must be built of brick, stone or cobwork, with the inside thereof lime-plastered and lime-washed and the lower internal surface of each such wall must be covered with glazed tiles or be plastered in cement up to a height of four feet from the ground.
- (3) All the eaves must be at least six feet from the ground.
- (4) The roof must be made of some permanent material.
- (5) All the woodwork must be oil-painted or lime-washed.
- (6) The floor must be cemented throughout.
- (7) The premises must be provided with adequate drainage.
- (8) The tables and all the other furniture must be capable of being moved about for the purpose of clearing the floor and the walls.
- (9) Every table on which meat is kept must be covered with zinc or other impermeable material.
- (10) The premises must be provided with a sanitary dust bin and at least one spittoon and with sufficient latrine accommodation.

(11) The premises must be at least fifty feet distant from any latrine, cesspit, manure heap or open sewer.

(12) There must be no cesspit, latrine or ash pit within, or directly communicating with the premises

(12) There must be no cesspit, latrine or ash pit in a conspicuous position on the outside of his premises a board with his name and the words "Licensed Meat Stall" legibly painted thereon in English, Sinhalese and Tamil.

13. Every licensee of a meat stall shall cause a copy of these by-laws relating to meat stalls in English, Sinhalese and Tamil to be framed and hung in a prominent place in the licensed premises. He shall also keep on the premises a list of the names and addresses of all employees including vendors of meat so as to be at all times available for inspection.

14. Every licensee of a meat stall shall cause the walls of every room forming part of the stall, except such parts as are covered with glazed tiles or are plastered in cement to be lime-washed, or if oil-painted, to be washed with hot water and soap, at least four times a year in the months of March, June, September and December, and at such other times as may be ordered by the Chairman in writing.

15. Every licensee of a meat stall shall cause the floor, the tiled or cemented portions of the walls, the tops of the tables and the chopping blocks to be scrubbed and washed once every day at such hour as is specified in the license. He shall cause all hooks for hanging meat to be kept polished and free from rust.

16. Every licensee of a meat stall shall keep every part of the stall, its surroundings, drains, furniture, utensils and equipment used in connection with the storing, preparation or sale of meat in good repair, clean, and free from effluvia arising from any drain, latrine, cesspit or other nuisance.

17. Every licensee of a meat stall shall cause a sanitary dust bin, and at least one spittoon to be kept on the licensed premises, so that those employed in the premises may have easy access to them.

18. Every licensee of a meat stall shall cause all trade and domestic refuse to be immediately placed in a covered receptacle made of zinc or galvanized iron and to be removed daily from the licensed premises. He shall cause the said receptacle to be kept always covered except at the times when refuse is being actually placed in it.

19. Every licensee of a meat stall shall keep the licensed premises free from rats, and shall cause all rat holes to be filled up with broken glass and shall plaster them with cement as soon as found.

20. No person shall keep any animal or bird in the premises of a licensed meat stall on any pretext whatsoever.

21. No person shall spit within a licensed meat stall except into a spittoon provided for the purpose.

22. No person suffering or who has recently suffered from any infectious, contagious, or cutaneous disease or who has recently been in attendance on any person suffering from such a disease shall enter a licensed meat stall, or take part in the storing, preparation or sale of meat therein, or in the transport of any meat thereto or therefrom.

23. No licensee of a meat stall shall permit the contravention by any person of by-law 21 or by-law 22.

24. No person shall keep in any licensed meat stall any furniture, clothes, sleeping mats or articles other than those used for the purposes of storing, preparation or sale of meat.

25. No licensee of a meat stall shall allow any place on the same level with the meat stall and forming part of the same building to be used as a sleeping place, unless it is effectually separated from the meat stall by a partition extending from the floor to the ceiling, and unless such sleeping place is provided with an external window, the area of which when open shall not be less than one-fifteenth of the superficial floor space.

26. Every licensee of a meat stall shall keep on the licensed premises an ample supply of potable water.

27. No licensee of a meat stall shall sell or expose for sale on the licensed premises any meat other than the meat of an animal slaughtered in a public slaughter-house which is within the administrative limits of the Committee, and has been declared and proclaimed under section 21 of the Butchers Ordinance (Chapter 201) or in a place appointed for the purpose under section 11 of that Ordinance or under a permit issued under section 14 of that Ordinance.

28. Every licensee of a meat stall shall keep the licensed premises open daily for the sale of meat during the hours 7 a.m. to 10 a.m. and 3 p.m. to 7 p.m.

29. No licensee of a meat stall shall allow any person in his employ to transport any meat for sale from his licensed premises unless such person is in possession of a card of registration signed by the Chairman and by the licensee of the meat stall.

30. (1) No meat shall be transported from any slaughter-house to any meat stall except in a box or vehicle which satisfies the conditions set out in the next following paragraph:—

(2) (a) Every box used for the transport from any slaughter-house of meat must have the inside lined with zinc or other impermeable material and be fitted with a lid.

(b) Every vehicle used for the transport of meat must be provided with—

- (i) a roof to protect the meat from the sun or rain or from contamination by flies or dust,
- (ii) a covering at each open end to screen the meat from public view; and
- (iii) a compartment the inside of which is lined with zinc or other impermeable material for storing the meat.

(3) Where any meat is transported in contravention of paragraph (1), the person liable for such contravention shall be the person on whose behalf or at whose directions the meat was so transported.

31. No licensee of a meat stall shall permit any person in his employ to transport for sale from his licensed premises any meat otherwise than in a closed vehicle or a closed basket, tin or other suitable receptacle. He shall see that every such vehicle, basket, tin or other receptacle is at all times kept clean and wholesome.

32. The Chairman shall, on application made to him by the licensee of a meat stall, issue cards of registration for the use of every person employed by such licensee in transporting meat for sale.

33. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence of any licensee convicted twice or oftener of any breach of any of these by-laws relating to meat stalls, and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

Sale of Provisions

34. No person shall keep any shop or place (other than a market) for the sale of poultry, fish, fruit, vegetables or other perishable articles of food for human consumption except on a licence duly obtained in that behalf from the Chairman. Every such licence shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

35. The owner or seller of poultry, fish, fruit, vegetables or other perishable articles of food for human consumption in any shop or place (other than a market) shall keep the poultry, and fish apart from the fruit and vegetables and the poultry in baskets so made that the birds may not suffer unnecessary discomfort.

36. The Chairman or any person duly authorized by him in writing may inspect any shop or place (other than a market) used for the sale of poultry, fish, fruit, vegetables or other perishable articles of food for human consumption.

37. The holder of a licence in respect of any shop or place referred to in by-law 34—

- (a) shall keep the shop or place in a clean and sanitary condition and close up all rat holes therein with cement and glass, and
- (b) shall cause the licence to be affixed in a conspicuous position in that shop or place, or, where the licence cannot be so affixed, shall cause a board, with the number of the licence and the name of the licensee clearly painted to be kept so affixed.

38. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence of any licensee convicted twice or oftener of any breach of any of these by-laws relating to the sale of provisions and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

Construction of Latrines

39. (1) Whenever the Committee defines an area within which the owner or lessee of any premises used for human habitation shall be required to construct and maintain a latrine, the Chairman may by notice in writing served on such owner or lessee, direct such owner or lessee to construct a latrine of such type and size, and in such a position on the premises and with such connecting drains as may have been determined by the Committee, and specify all such requirements in the notice.

(2) Every owner or lessee of premises on whom a notice is served under paragraph (1) shall, within thirty days of the service of any such notice, construct a latrine conforming in all respects to the requirements specified in such notice.

40. No person shall construct or maintain a pit latrine within a radius of one hundred feet from any well except with the permission of the Chairman.

41. The by-laws made severally by certain Village Committees in the Matale District and published in *Gazette* No. 8,867 of February 20, 1942, are hereby amended by the rescission of by-law 92, in so far as it relates to the Udugoda Pallesiya Pattu village area.

42. In these by-laws—

- “ Chairman ” means the Chairman of the Committee,
- “ Committee ” means the Village Committee of the village area; and
- “ village area ” means the Udugoda Pallesiya Pattu village area.

L. D.—B. 50/33/L. G. D.—GB 14/65/1

The Village Communities Ordinance

BY-LAW under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Kumbukke Pattu village area in the Kalutara District, and approved by the acting Minister of Health and Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

E. W. KANNANGARA.

Permanent Secretary,

Ministry of Health and Local Government.

Colombo May 19, 1950.

BY-LAW

The by-laws relating to bakeries, eating-houses, restaurants and tea and coffee boutiques made by the Village Committees in the Kalutara District and published in *Gazette* No. 9,496 of December 21, 1945, in so far as they apply to the Kumbukke Pattu village area, are hereby amended, by the insertion, immediately after by-law 20, of the following new by-law.—

“ 21. The annual licence duty payable in respect of any licence issued under by-law 2 or by-law 11 shall be paid at the office of the Village Committee on or before the thirtieth day of June in each year.”

L. D.—B. 111/41/L. G. D.—GE 14/17/11

The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Tunpalatha pattu east and Tunpalatha pattu west village area in the Kegalla District, and approved by the acting Minister of Health and Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

E. W. KANNANGARA,
Permanent Secretary,

Ministry of Health and Local Government.

Colombo, May 19, 1950.

BY-LAWS

Roads and paths

1 (1) The width of every new public road shall be at least eighteen feet.

(2) The width of every new public path, other than a public path through a paddy field, shall be at least four feet.

2. Every public road or path shall be constructed or reconstructed and maintained in accordance with the decision of the Committee as to the width of such road or path and the course which it is to take.

3 (1) Whenever any work of construction or of repair is commenced on any public road or path, the Chairman may prohibit the use of such road or path by the public for such time as may be necessary, after giving at least three days' notice of the prohibition by beat of tom-tom or otherwise.

(2) It shall be lawful for the Chairman, whenever authorized by the Committee by a resolution in that behalf, to restrict or to prohibit the use of any public road or path by any kind or class of heavy vehicular traffic.

(3) Where the use of any public road or path is restricted or prohibited under this by-law, the Chairman shall cause notices specifying the restriction or prohibition to be displayed at the beginning and at the end of such road or path and at its junction with any other road or path.

(4) No person shall fail to comply with a notice displayed under paragraph (3).

4. It shall be lawful for any person thereunto authorized in writing by the Chairman—

(1) to enter, between 7 a.m. and 5 p.m. with all necessary workmen, vehicles, animals, and implements, upon any land adjacent to or near any existing or proposed public road or path for the purpose of executing any work connected with such road or path;

(2) to throw upon any land adjacent to or near any existing or proposed public road or path such earth, rubbish, or materials, as it may be necessary to remove from the place of any work connected with such road or path;

(3) to make any temporary road through the grounds near any existing or proposed public road or path during the execution of any work connected with such road or path; or

(4) to enter upon any land for the purpose of constructing, repairing or cleaning such drains, water-courses, fences or culverts as may be necessary for the preservation, improvement, repair or construction of any public road or path;

Provided that—

(a) the earth, rubbish or materials referred to in paragraph (2) shall be removed within a reasonable time; and

(b) the temporary road referred to in paragraph (3) shall not be constructed over any ground whereon any building stands or over any enclosed garden or yard.

5. No person shall—

(a) injure, damage, obstruct, encroach upon or otherwise interfere with the use of any public road or path whether constructed or in the course of construction; or

(b) except with the permission of the Committee divert the line of any public road or path whether constructed or in the course of construction.

6 (1) It shall be the duty of the proprietors or cultivators of any paddy field through which any public footpath runs, to maintain such footpath at its customary width.

(2) No person shall cut or encroach upon any footpath referred to in paragraph (1) so as to reduce its width to less than its customary width.

7. Within the village area, no person shall—

(a) erect any new building or wall within a limit of twelve feet from the centre of any village path, or within a limit of eighteen feet from the centre of any village cart road; or

(b) commence the erection of any building or wall along any such path or road unless written notice of the intention to erect such building or wall has been given to the Chairman at least thirty days before the date on which such erection is to be commenced.

8 In these by-laws—

“Chairman” means the Chairman of the Committee; and

“Committee” means the Village Committee of the Tunpalatha pattu east and the Tunpalatha west village area.

9. The by-laws relating to roads and paths published in *Gazette* No. 8,756 of June 20, 1941, are hereby rescinded.

L. D.—B. 21/48/L. G. D.—GA. 14/89/4.

The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Palwatta-Aralupitiya village area in the Badulla District, and approved by the acting Minister of Health and Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947

E. W. KANNANGARA,
Permanent Secretary,

Ministry of Health and Local Government.

Colombo, May 15, 1950.

BY-LAWS

Public notices

1 No person shall deface or destroy any notice which is exhibited by order of the Committee.

Disorderly conduct, loitering and use of abusive language

2 No person shall loiter in any public road or path, or in any place after 9 p.m. without a light and without lawful cause. The mere possession of an electric torch or other lighting device, without the light being actually put on, shall not be deemed to be sufficient for the purpose of this by-law.

3. No person shall use abusive language with intent to annoy any person, or knowing or having reason to believe that it is likely to annoy any person, or to cause a breach of the peace.

4. No person shall disturb the public after 9 p.m. by shouting, singing songs, or making any other noise: Provided that nothing in this by-law shall be deemed to affect the rights of the people in the matter of religious ceremonies and orderly gatherings.

Toddy drawing

5. Every owner or lessee of trees from which toddy is drawn shall for the purpose of coupling such trees, use not less than six separate, good and sound ropes for the feet and not less than three separate, good and sound ropes for the hands.

6. Each rope used by such owner or lessee for such purpose shall consist of not less than six strands, and at the end of every three months such owner or lessee shall replace each such rope by a new rope of the kind specified herein.

7. The owner or lessee of every kitul or coconut tree which is tapped for toddy shall cause any pole that may be used for climbing such tree to be renewed at intervals of not more than four months.

8. It shall be lawful for the Chairman, or any person authorised by the Chairman in writing at any time to enter any land whereon trees are being tapped for toddy and to inspect the ropes and other appliances used for that purpose.

Stray cattle

9. All cattle owners shall tie up or pen their cattle at night and by day, shall tie up or pen or tend their cattle, and if penned shall suspend a stick across the necks of their unruly animals, or yoke them in pairs.

10. The owners of cattle which are believed to have strayed shall forthwith give information thereof to the village headman or to the Chairman.

11. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence of any licensee convicted twice or offender of any breach of any of these by-laws and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

Interpretation

12. In these by-laws—

“Chairman” means the Chairman of the Committee;
 “Committee” means the Village Committee of the village area; and
 “village area” means the Palwatta-Aralupitiya village area.

L D — B 34/48/L G D.—GD 14/9/8

The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198) made by the Village Committee of the Chankanai village area in the Jaffna District and approved by the Acting Minister of Health and Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

E. W. KANNANGARA,
 Permanent Secretary,

Ministry of Health and Local Government.

Colombo, May 15, 1950.

*BY-LAWS**Interpretation*

1. In these by-laws—

“Chairman” means the Chairman of the Committee;
 “Committee” means the Chankanai Village Committee;

Aerated water manufactories

2. No person shall establish or keep an aerated water manufactory, except on a licence duly obtained from the Chairman in that behalf. Every such licence shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

3. No person shall be entitled to a licence for an aerated water manufactory unless the premises to be licensed are in conformity with the following conditions:—

(1) (a) The premises must be in good repair and well ventilated and well lighted and every room

must be provided with windows capable of being opened, the area of which when open must be not less than one-fifteenth of the superficial floor space.

- (b) The walls of every room in every part must be not less than 7 feet in height and must be built of brick, stone, or cabook, with the inside thereof limeplastered and limewashed.
- (c) The eaves must be at least 6 feet from the ground.
- (d) The roof must be made of some permanent material.
- (e) The woodwork must be oil-painted or limewashed.
- (f) The floor must be cemented throughout.
- (g) The premises must be provided with adequate drainage.

- (2) There must be at least one room reserved for the manufacture of aerated water.
- (3) There must be a separate fly-proof room for the storage of syrup, essences, and chemicals used in the manufacture of aerated water.
- (4) A separate place must be provided for the washing of bottles.
- (5) The water used in the manufactory must be obtained from a source adequately protected from contamination. Such water must be transported to the manufactory in such a manner as to ensure that no pollution occurs in transit. Such water must be stored at the manufactory in properly-constructed tanks or reservoirs.
- (6) The water used in the manufacture of aerated water (or in any process connected therewith) or for washing bottles, accessories, and utensils must be passed through a filter approved by the Chairman and connected with the plant, and the water must be found, on chemical and bacteriological examination, to be pure and wholesome.

Provided that the Chairman shall have the power to exempt from the operation of this by-law water from an approved public supply.

- (7) (a) The aerated water manufactory must be provided with a sanitary dust bin, at least two spittoons and such latrine accommodation as is sufficient, being not less than one latrine for every ten persons employed therein.
- (b) The aerated water manufactory must be at least 50 feet distant from any latrine, cesspit, cattleshed, manure heap or open sewer.
- (c) There must be no cesspit, latrine, cattleshed, manure heap, or ashpit within or directly communicating with the aerated water manufactory.

4. Every licensee of an aerated water manufactory shall keep affixed in a conspicuous position on the outside of his premises a board with his name and the words “Licensed Aerated Water Manufactory” legibly painted thereon in English, Sinhalese, and Tamil;

5. Every licensee of an aerated water manufactory shall cause a copy of these by-laws relating to aerated water manufactories, in English, Sinhalese, and Tamil, and the licence, to be framed and hung in a prominent place in the manufactory. He shall cause a list of the names and addresses of all employees (including the vendors of aerated water) to be kept in the manufactory and to be available for inspection at all times by the Chairman or any person authorised by him.

6. Every licensee of an aerated water manufactory shall cause the walls of every room forming part of the aerated water manufactory to be limewashed twice a year in June and December. He shall cause the woodwork to be limewashed or, if oil-painted, to be washed with hot water and soap at least once in June and December, and at such other times as may be ordered by the Chairman in writing.

7. Every licensee of an aerated water manufactory shall cause the floor of the manufactory to be washed at least once every day.

8. Every licensee of an aerated water manufactory shall cause all bottles used in the manufactory to be cleaned in the following manner. —

There shall be two separate tanks for the cleaning of bottles, one being used for the removal of labels and for the preliminary cleaning, and the other for the final cleaning. Where a pipeborne water supply is available, the final cleaning shall be in running water.

9. Every licensee of an aerated water manufactory shall cause every part of the manufactory, its surroundings, drains, furniture, and utensils and the equipment used in the making of aerated water to be kept clean and in good repair.

10. No licensee of an aerated water manufactory shall cause any materials or articles other than those used in the manufacture of aerated water to be introduced into the manufactory.

11. No licensee of an aerated water manufactory shall use in the manufactory any materials which are not clean, wholesome, or of good quality.

12. Every licensee of an aerated water manufactory shall cause the materials used in the manufactory to be stored in vermin-proof cupboards or shelves.

13. Every licensee of an aerated water manufactory shall cause every bottle containing aerated water to bear a label setting out the description of the water and place of manufacture, the name of the person or firm owning the manufactory and the number assigned to the manufactory by the Chairman.

14. No licensee of an aerated water manufactory shall employ any person under fourteen years of age to work in such aerated water manufactory.

15. No person who is suffering or has recently suffered from any infectious, contagious, or cutaneous disease, or has recently been in attendance on any person suffering from such disease, shall enter an aerated water manufactory or take part in the preparation, sale or transport of aerated water until the periods of infection and incubation have elapsed.

16. Every licensee of an aerated water manufactory shall cause all persons engaged in bottling aerated water to wear, whilst so engaged a wire-gauze mask over the face and leather gloves on the hands.

17. Every licensee of an aerated water manufactory shall, for storing syrup, essences, chemicals or other matter, use vessels made of glass, porcelain, glazed earthenware, enamelled iron, galvanized iron, or tin. He shall not use such vessels for any other purpose, and shall keep them in a place set apart for their storage.

18. Every licensee of an aerated water manufactory shall cause all dung, refuse, urine, and washings from the cattle sheds, latrines or any part of the manufactory, to be removed at least once a day and to be disposed of, so that no nuisance is caused thereby.

19. No licensee of an aerated water manufactory shall keep any animal or bird within the licensed premises under any pretext whatsoever.

20. It shall be lawful for the Chairman or the Sanitary Inspector or any person thereto authorised by the Chairman in writing to enter any place used for the manufacture or sale of aerated waters at any time when such place is open, and on payment of the price thereof, to take a sample bottle of any kind of aerated water which is there manufactured or kept for sale, and no licensee or person in charge of such place shall refuse to permit such sample to be taken.

him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947.

E. W. KANNANGARA,
Permanent Secretary,
Ministry of Health and Local Government.

Colombo, May 19, 1950.

BY-LAWS

Offensive and dangerous trades

1. (1) The following trades shall be deemed to be offensive trades:—

- (a) Storing of cured or dry fish.
- (b) Manufacture of vinegar.
- (c) Seasoning of planks.
- (d) Smoking or manufacture of rubber sheets or crepe.

(2) The following trades shall be deemed to be dangerous trades:—

- (a) Manufacture of copra.
- (b) Extracting of oil by apparatus.
- (c) Quarrying of cabook, gravel or metal.
- (d) Storing of copra.
- (e) Storing of straw.
- (f) Manufacture of coconut oil by machinery.
- (g) Burning or storing of lime.

(3) The following trades shall be deemed to be offensive and dangerous trades:—

- (a) Burning of bricks or tiles.

2. (1) No person shall carry on any offensive or dangerous trade unless he is the holder of a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every licence shall unless it is earlier cancelled under by-law 4, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

(3) No licence shall be transferable.

3. No person shall be entitled to a licence to carry on any offensive or dangerous trade unless—

- (1) the place at which that trade is to be carried on is approved by the Medical Officer of Health, and
- (2) every building to be used for the purposes of that trade is in conformity with the following requirements.—

- (a) the building must be in good repair, well ventilated, well lighted and provided with adequate drainage and latrine accommodation;
- (b) the roof of the building must be made of some permanent material and the floor must be cemented;
- (c) the eaves of the building must be not less than six feet from the ground,
- (d) every room in the building must be provided with windows capable of being opened, and the area of such windows when open shall be not less than one-fifteenth of the superficial floor space;
- (e) the walls of every room in the building must be not less than seven feet in height, and must be built of brick, stone or cabook;
- (f) the internal surface of such walls to a height of at least four feet from the floor must be plastered with cement, and the rest of the walls must be lime-plastered and lime-washed, and
- (g) the woodwork of the building must be oil-painted or lime-washed.

4. If at any time during the period for which a licence has been issued in respect of an offensive or dangerous trade, any building used for the purposes of that trade ceases to be in conformity with the provisions of by-law 3, the Chairman may on the recommendation of the Medical Officer of Health cause a notice to be served on the licensee requiring him to do, before a day to be specified in the notice, all things necessary to make such building to be in conformity with such provisions.

L. D.—B. 3/50/L. G. D.—GB 14/30/30.

The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198) made by the Village Committee of the Hakmana-Walakada village area in the Matara District, and approved by the Acting Minister of Health and Local Government by virtue of the powers vested in

5. Any notice under by-law 4 shall be deemed to have been served on the holder of a licence to carry on any offensive or dangerous trade if it is affixed to the premises at which he carries on that trade or if it is left with any person employed by him in such premises.

6. Every holder of a licence to carry on any offensive or dangerous trade shall cause—

- (a) the floor of every building used for the purposes of that trade to be swept and cleaned daily;
- (b) the walls of every such building to be limewashed at least once in every twelve months.
- (c) all apparatus, implements and vessels used in such trade to be kept clean; and
- (d) all refuse, sweepings, scrapings and waste and by-products which are not to be subjected to further trade processes to be removed daily in covered receptacles from the premises in which each trade is carried on.

7. No holder of a licence to carry on any offensive or dangerous trade shall—

- (a) pollute or contaminate any well, tank, river, stream, canal, channel, lake or other inland water; or
- (b) carry on such trade in any manner likely to cause a nuisance to or to be injurious to the health or comfort of persons in the neighbourhood.

8. Every holder of a licence to carry on any offensive or dangerous trade shall cause any offensive vapours or gases which are emitted in the course of carrying on that trade—

- (a) to be discharged into the external air in such a manner and at such a height as to admit of their diffusion without injurious or offensive effect; or
- (b) to be passed directly through a fire or into a condensing apparatus.

9. It shall be lawful for the Chairman, or the Medical Officer of Health, or the Sanitary Inspector or any officer of the Committee authorised in writing by the Chairman, at all reasonable times to enter upon and inspect any premises at which any offensive or dangerous trade is being carried on and the holder of the licence relating to the trade or person in charge thereof shall permit the inspection to be made.

10. In these by-laws—

- “ Chairman ” means the Chairman of the Committee; and
 “ Committee ” means the Village Committee of the Hakmana-Walakada village area.

L. D.—B. 48/50/L G. D.—G.A. 14/79.

The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Dehiwinipalata village area in the Badulla District, and approved by the acting Minister of Health and Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947.

E. W. KANNANGARA,
 Permanent Secretary,
 Ministry of Health and Local Government.
 Colombo, May, 15, 1950.

BY-LAWS

Interpretation

1. In these by-laws—

“ bakery ” means any premises in which bread, biscuit or confectionery is baked for sale as food for human consumption and includes any premises in which such food is prepared, or in which the materials for the preparation of such food are stored;

“ Chairman ” means the Chairman of the Committee;
 “ Committee ” means the Village Committee of the Dehiwinipalata village area in the Badulla District;

“ dairy ” means any place where two or more cows are milked for the purpose of selling milk to the public;

“ licence ” means a licence issued by the Chairman under these by-laws,

“ market area ” in relation to any village market means the area described in by-law 137,

“ offensive or dangerous trade ” means any of the trades specified in by-law 20, and

“ village area ” means the Dehiwinipalata village area in the Badulla District.

Bakeries

2. (1) No person shall establish, or carry on the business of any bakery except on a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every licence issued under this by-law shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

3. No person shall be entitled to a licence under by-law 2, unless the premises are in conformity with the following requirements:—

- (a) the premises must be well ventilated and well lighted,
- (b) the walls must be plastered with lime mortar and whitewashed,
- (c) the floor must be cemented,
- (d) the premises must be provided with sufficient latrine accommodation and sufficient drains,
- (e) a ceiling of suitable materials must be provided so as to prevent dirt and dust falling from the roof,
- (f) the premises must not be situated within fifty feet of any cesspit, permanent manure heap, latrine or open sewer;
- (g) the premises must be provided with a separate kneading room having a superficial floor space of not less than twelve feet by ten feet,
- (h) there must be a free external air space, not less than seven feet wide, on at least two of the sides of the kneading room which contain doors or windows;
- (i) the door of the oven must not open directly into the kneading room.

4. The licensee of a bakery shall cause—

- (a) all utensils, furniture and other requisites used in or belonging to the bakery, to be kept clean,
- (b) the tops of the tables in the bakery to be made of well seasoned closely fitting planks, or of some non-harmful impervious material; and the tables to be scraped and cleaned daily;
- (c) The floor of the bakery to be swept at least once in every twenty-four hours, and the sweepings to be placed immediately in an impervious and covered receptacle, and removed from the bakery daily;
- (d) the premises of the bakery to be kept clean and free from effluvia arising from any drain, puvy or cesspit and from any other similar nuisance;
- (e) The flour which is used in the bakery to be kept on a platform raised at least three feet above the ground;
- (f) all refuse from the premises of the bakery to be removed and the drains to be flushed daily;
- (g) at least two spittoons to be kept in some part of the premises other than the kneading room, but so, as to be easily accessible to those engaged in the manufacture of bread,
- (h) clean water, clean towels, a nail brush and soap to be provided on the premises for the use of those engaged in the manufacture of bread; and
- (i) a copy in Sinhalese of these by-laws relating to bakeries to be exhibited in a conspicuous part of the bakery.

5. The licensee of a bakery shall not—

- (a) allow the bakery to be used as a place for sleeping or for keeping any animal or any article other than an article necessary for the purpose of the bakery;
- (b) allow any bread, biscuits or confectionery to be exposed for sale otherwise than in clean and properly constructed fly-proof glass cases,
- (c) allow any person engaged in the manufacture of bread, biscuits or confectionery to use any flour, water or other materials which are not good and wholesome,
- (d) use or keep in the bakery any furniture or equipment which cannot be moved about for the purpose of cleaning the floor, or
- (e) allow any gambling or disorderly conduct to take place on the premises of the bakery.

6. Every person employed in the preparation or baking of bread, biscuits or confectionery, shall wash his hands before engaging in that process, and shall wear a clean white apron, covering the chest, armpits, and body and also a white cap or turban.

7. No person shall spit within the premises of the bakery except into a spittoon provided for the purpose.

8. No person who is suffering or has recently suffered from any contagious, cutaneous or infectious disease or has been recently in attendance on any person suffering from such disease shall be permitted by any person in charge of a bakery to enter the bakery or to take part in the manufacture or sale of bread, biscuits or confectionery, until the periods of infection and incubation have elapsed.

9. (1) It shall be lawful for the Chairman or the Medical Officer of Health or the Sanitary Inspector or any officer authorised by the Chairman in writing, at all reasonable times, and at any time when the process of kneading or baking is being carried on, to enter and inspect the bakery.

(2) The licensee or the person in charge of a bakery shall permit the Chairman or the Medical Officer of Health or the Sanitary Inspector or any officer authorised by the Chairman in writing to enter and inspect the bakery, and shall render the Chairman, or such officer, all such assistance as may be necessary.

10. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence of any licensee convicted twice or oftener of any breach of any these by-laws relating to bakeries, and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

Eating-houses, restaurants, and tea and coffee boutiques

11. (1) No person shall establish or carry on the business of any eating-house, restaurant, or tea or coffee boutique, except on a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every licence issued under this by-law shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

12. No person shall be entitled to a licence under by-law 11, unless the premises to be used as any eating-house, restaurant, or tea or coffee boutique are in conformity with the following requirements—

- (a) the premises must be well ventilated and well lighted;
- (b) the walls must be plastered with lime mortar and whitewashed;
- (c) the floor must be cemented, and
- (d) a ceiling of suitable materials must be provided so as to prevent dirt and dust falling from the roof.

13. The licensee of any eating-house, restaurant, or tea or coffee boutique shall cause—

- (a) the premises thereof to be kept in a clean and sanitary condition;
- (b) all utensils, furniture, or other equipment, used in or belonging to the eating-house, restaurant, or tea or coffee boutique to be kept clean;
- (c) all refuse and dirt in or about the premises of the eating-house, restaurant, or tea or coffee boutique to be swept and removed twice daily;

(d) all cakes, sweets and other food exposed for sale on such premises to be kept in clean and properly constructed fly-proof glass cases;

(e) all waste tea, coffee or milk and all remnants of food to be collected in a fly-proof receptacle with a close-fitting lid or cover, and removed from such premises twice daily;

(f) all utensils used in the preparation, sale and consumption of food or drink to be washed with soap and water at least once in every twenty-four hours,

(g) every utensil or receptacle used by a customer to be washed immediately after such use and before being used by another customer; and

(h) a list of the names and addresses of all employees to be kept at all times in the premises, so as to be available for inspection,

(i) at least two spittoons to be kept at all times on the licensed premises so as to be readily available to the visitors to the premises as well as to the employees.

14. The licensee of any eating-house, restaurant, or tea or coffee boutique shall not permit—

(a) any waste tea, coffee or milk or any remnants of food to be thrown on the floor of the licensed premises; or

(b) any gambling or disorderly conduct to take place on the licensed premises.

15. No person shall spit within the premises of any eating-house, restaurant, or tea or coffee boutique except into a spittoon provided for the purpose.

16. No person who is suffering or has recently suffered from any contagious, cutaneous, or infectious disease, or has recently been in attendance on any person suffering from such disease shall be permitted by any person in charge of any eating-house, restaurant, or tea or coffee boutique to enter such place or take part in the preparation or sale of any food or drink therein, until the periods of infection and incubation have elapsed.

17. It shall be lawful for the Chairman or the Medical Officer of Health or the Sanitary Inspector or any officer authorised by the Chairman in writing, at all reasonable times, to enter and inspect any eating-house, restaurant, or tea or coffee boutique, and the licensee or the person in charge, of any eating-house, restaurant, or tea or coffee boutique, shall permit the Chairman, or such officer, to enter and inspect the premises, and shall render him all such assistance as may be necessary.

18. Every licensee of a bakery, eating-house, restaurant, or tea or coffee boutique shall pay the licence fee in respect of such bakery, restaurant, or tea or coffee boutique on or before the thirty-first day of March in each year to the Chairman or to any officer of the Committee authorised by the Chairman to collect such fee.

19. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence of any licensee convicted twice or oftener of any breach of any of these by-laws relating to eating-houses, restaurants, or tea or coffee boutiques, and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

Offensive and dangerous trades

20. (1) The following trades shall be deemed to be offensive trades—

1. Storing cured or dry fish.
2. Storing perishable articles of food for the purpose of sale by wholesale.
3. Manufacturing compost or artificial manure.
4. Manufacturing vinegar.
5. Curing or manufacturing rubber.
6. Manufacturing soap.
7. Keeping a tannery.
8. Curing arecanuts.
9. Boiling blood or offal.
10. Storing hides.
11. Storing bones.
12. Icing fish.
13. Curing planks.
14. Keeping a kraal for soaking coconut husks.
15. Smoking or manufacturing rubber sheets or crepe.
16. Storing artificial manure or material used for the preparation of artificial manure in quantity over three bags.

(2) The following trades shall be deemed to be dangerous trades:—

1. Manufacturing aerated waters.
2. Manufacturing copra
3. Any trade in which machinery driven by oil or other fuel or steam or electricity is used
4. Extracting oil by apparatus.
5. Quarrying cabook, gravel or metal.
6. Storing copra.
7. Storing straw.
8. Manufacturing desiccated coconut.
9. Curing or storing plumbago.
10. Digging for coral stones by opening a pit.
11. Manufacturing coconut oil by machinery.
12. Burning or storing lime.
13. Manufacturing or storing fibre.
14. Storing cotton wool.
15. Manufacturing matches.

(2) The following trades shall be deemed to be dangerous and offensive trades.—

1. Dyeing fibre.
2. Burning bricks and tiles.

21. (1) No person shall carry on any offensive or dangerous trade unless he is the holder of a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every licence shall, unless it is cancelled under by-law 31, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

(3) No licence shall be transferable.

22. No person shall be entitled to a licence to carry on any offensive or dangerous trade unless—

- (i) the place at which that trade is to be carried on is approved by the Medical Officer of Health; and
- (ii) every building which is to be used for the purposes of that trade is in conformity with the following requirements—

- (a) the building must be in good repair, well ventilated, well lighted, and provided with adequate drainage and latrine accommodation;
- (b) the roof of such building must be made of some permanent material and the floor must be cemented;
- (c) the eaves of such building must be not less than six feet from the ground,
- (d) every room in the building must be provided with windows capable of being opened and the area of such windows when open shall be not less than one-fifteenth of the superficial floor space,
- (e) the walls of every room in such building must be not less than seven feet in height, and must be built of bricks, stone or cabook;
- (f) the internal surface of such walls, to a height of at least four feet from the floor, must be plastered in cement and the rest of the walls must be limeplastered and limewashed;
- (g) the woodwork of such building must be oil painted or limewashed.

23. (1) If at any time during the period for which a licence has been issued in respect of any offensive or dangerous trade any building used for the purposes of that trade ceases to conform to the provisions of by-law 22, the Chairman may, on the recommendation of the Medical Officer of Health, cause a notice to be served on the licensee requiring him to do before a day to be specified in the notice, all things necessary to make such building conform to such provisions.

(2) No holder of a licence to carry on any offensive or dangerous trade on whom a notice is served under paragraph (1) shall fail to comply with the requirements of such notice within the time specified therein.

24. Any notice under by-law 23, shall be deemed to have been served on the holder of a licence to carry on any offensive or dangerous trade if it is affixed to the premises at which he carries on that trade or if it is left with any person employed by him in such premises.

25. The holder of a licence to carry on any offensive or dangerous trade shall cause—

- (a) the floor of every building used for the purpose of such trade to be swept and cleaned daily;

(b) the walls of every such building to be limewashed at least once in every twelve months,

(c) all apparatus, implements and vessels used in such trade to be kept clean;

(d) all refuse, sweepings, scrapings and waste and by-products which are not to be subjected to further trade processes to be removed daily in covered receptacles from the premises in which such trade is carried on.

26. No holder of a licence to carry on any offensive or dangerous trade shall pollute or contaminate any well or tank or any river, stream, canal, channel, lake or other inland water.

27. No holder of a licence to carry on any offensive or dangerous trade shall carry on such trade in any manner likely to cause a nuisance to, or to be injurious to, the health or comfort of persons in the neighbourhood.

28. Every holder of a licence to carry on any offensive or dangerous trade shall cause any offensive vapours or gases which are emitted in the course of carrying on such trade—

(a) to be discharged into the external air in such a manner and at such a height as to admit of their diffusion without injurious or offensive effect, or

(b) to be passed directly through a fire or into a condensing apparatus

29. It shall be lawful for the Chairman or in the Medical Officer of Health or the Sanitary Inspector or any officer of the Committee authorised in writing by the Chairman, at all reasonable times to enter upon and inspect any premises at which any offensive or dangerous trade is being carried on, and the licensee or person in charge thereof shall permit the inspection to be made

30. The holder of a licence to carry on any offensive or dangerous trade shall keep affixed in a conspicuous position in the premises in which such trade is carried on, the licence obtained under by-law 21, or where such licence cannot be affixed cause a board to be affixed, with the licence number and the name of the holder of the licence clearly painted, in a conspicuous place on such premises.

31. It shall be lawful for the Rural Court in addition to any other punishment that it may impose to cancel the licence of the licensee convicted twice or oftener of a breach of any of the by-laws relating to offensive or dangerous trades, and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

Wells, spouts, bathing places, &c.

32. No person of one sex shall enter any enclosure at any public well or any public bathing place set apart by the Committee for the exclusive use of persons of the other sex

33. (1) No person who is suffering or has recently suffered from any infectious, contagious or cutaneous disease, or has been recently in attendance on any person suffering from such disease, shall bathe or wash at any public well or watering place set apart by the Committee as a public bathing place, until the periods of infection and incubation have elapsed.

(2) Water for the use of any person referred to in paragraph (1) shall be drawn by a healthy person and carried for use to a distance of at least twenty feet from the well or bathing place.

34. (1) No person shall wash, or cause to be washed, any animal or any clothes, mats or other article whatsoever, at any public well, or at any place set apart as a public bathing place.

(2) No person shall lead, or drive, or take any animal into any public bathing place for any purpose whatsoever.

(3) No person shall in any manner pollute the water or the precincts, of any public well or bathing place.

35. (1) No person shall wash or bathe at any public well, spout or other watering place at which washing or bathing is prohibited by order of the Committee.

(2) Where the Committee has set apart any special place in any tank, stream, or other watering place, for washing, for bathing, for taking water for human consumption or for the washing of animals, no person shall

use any such place for any purpose other than that for which it has been so set apart

36. No person shall, without the written permission of the Chairman, remove water from any public well, tank, or any other watering place, in any cart or barrel, or in any quantity exceeding such quantity as may from time to time be determined by the Committee

Sale of meat

37. (1) No person shall, within the village area, use any shop or place (other than a market) for the sale of meat unless he is the holder of a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health

(2) Every licence issued under paragraph (1) of this by-law shall, unless it is cancelled under by-law 61, expire on the thirty-first day of December of the year in respect of which it is used

38. No person shall be entitled to a licence under by-law 37 unless the premises to be licensed are in conformity with the following conditions.—

- (1) The premises must be in good repair and well ventilated and well lighted, and every room must be provided with windows which are capable of being opened and the area of which when open is not less than one-fifteenth of the superficial floor space.
- (2) The walls of every room in every part must be not less than seven feet in height, and must be built of brick, stone, or cabook, with the inside thereof limeplastered and limewashed, and the lower internal surface of each such wall must be covered with glazed tiles or plastered in cement up to a height of four feet from the ground.
- (3) All the eaves must be at least six feet from the ground.
- (4) The roof must be made of some permanent material
- (5) All the woodwork must be oil-painted or lime-washed.
- (6) The floor must be cemented
- (7) The premises must be provided with adequate drainage
- (8) The premises must be provided with a sanitary dust bin and at least one spittoon and with sufficient latrine accommodation
- (9) The premises must be at least fifty feet distant from any latrine, cesspit, manure heap or open sewer.
- (10) There must be no cesspit, latrine or ashpit within or directly communicating with, the premises

39. The licensee of a meat stall shall keep affixed in a conspicuous position on the outside of that stall a board with his name and the words "Licensed Meat Stall" legibly painted thereon in English, Sinhalese and Tamil.

40. The licensee of a meat stall shall cause a copy of these by-laws, relating to meat stalls, in English, Sinhalese and Tamil, to be framed and hung in a prominent place in that stall. He shall also keep in that stall a list of the names and addresses of his employees so as to be at all times available for inspection.

41. The licensee of a meat stall shall cause the walls of every room forming part of that stall, except such parts as are covered with glazed tiles or are plastered in cement, to be limewashed and all the woodwork to be limewashed or, if oil-painted, to be washed with hot water and soap at least four times a year in the months of March, June, September and December, and at such other times as may be ordered by the Chairman in writing.

42. The licensee of a meat stall shall not cause or permit any furniture which cannot be moved about for the purpose of cleaning the floor and the walls of that stall, to be used in that stall.

43. The licensee of a meat stall shall cause the top of every table on which meat is kept to be covered with zinc or other impermeable material

44. The licensee of a meat stall shall cause the floor and the tiles or cemented portions of the walls of that stall

and the tops of the tables and the chopping blocks used in that stall to be scrubbed and washed once every day. He shall cause all hooks for hanging meat to be kept polished and free from rust

45. The licensee of a meat stall shall keep every part of that stall and the furniture, utensils and equipment used in connection with the storing, preparation or sale of meat, in good repair, clean and free from effluvia arising from any drain, latrine, cesspit or other nuisance

46. The licensee of a meat stall shall cause a sanitary dust bin and at least one spittoon to be kept in that stall so as to be easily accessible to those employed in that stall

47. The licensee of a meat stall shall cause all refuse to be immediately placed in a covered receptacle made of zinc or galvanized iron, and to be removed daily from that stall. He shall cause such receptacle to be kept always covered except at the times when refuse is being actually placed in it.

48. The licensee of a meat stall shall keep that stall free from rats, and shall cause all rat holes in that stall to be filled up with broken glass and plastered with cement as soon as found.

49. No person shall keep any animal or bird in a licensed meat stall on any pretext whatsoever.

50. No person shall spit within a licensed meat stall except into a spittoon provided for the purpose.

51. No person who is suffering or has recently suffered from any infectious, contagious, or cutaneous disease, or who has recently been in attendance on any person suffering from any such disease, shall enter a licensed meat stall or take part in the storing, preparation, or sale of meat therein, or in the transport of any meat thereto or therefrom.

52. No licensee of a meat stall shall permit the contravention by any person of by-law 50 or by-law 51.

53. No person shall keep in the licensed meat stall any furniture, clothes, sleeping mats or articles other than those used for the purpose of the storing, preparation, or sale of meat.

54. No licensee of a meat stall shall allow any place on the same level as that stall and forming part of the same building to be used as a sleeping place, unless it is effectually separated from that stall by a partition extending from the floor to the ceiling, and unless such sleeping place is provided with an external window, the area of which when open is not less than one-fifteenth of the superficial floor space

55. The licensee of a meat stall shall keep in that stall an ample supply of potable water.

56. No licensee of a meat stall shall sell or expose for sale, in that stall, the meat of any animal, which has not been slaughtered in a public slaughter-house situated within the village area and declared and proclaimed under section 21 of the Butchers Ordinance (Chapter 201) or in a place appointed for the purpose of slaughtering animals under section 11 of that Ordinance or under a permit issued under section 14 of that Ordinance.

57. The licensee of a meat stall shall keep that stall open daily for the sale of meat during the hours of 7 a.m. to 10 a.m. and 3 p.m. to 7 p.m.

58. No licensee of a meat stall shall allow any person employed by him to transport meat for sale from that stall unless such person is in possession of a card of registration signed by the Chairman and by such licensee.

59. No licensee of a meat stall shall permit any person employed by him, to transport for sale from that stall, any meat otherwise than in a closed vehicle or a closed basket, tin, or other suitable receptacle. He shall cause every such vehicle, basket, tin, or other receptacle to be kept clean at all times.

60. The Chairman shall, on application made to him by the licensee of a meat stall, issue a card of registration in respect of each person employed by such licensee for the purpose of transporting meat for sale.

61. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence of the licensee of a meat stall convicted twice or oftener of any breach of any of these by-laws relating to meat stalls; and such licensee shall not be entitled to any compensation in respect of the cancellation.

Roads and paths

62. Every village road or path shall be constructed or reconstructed and maintained in accordance with the decisions of the Committee as to the width of such road or path and the course which it is to take

63 (1) Whenever any work of construction or of repair is commenced on any village road or path, the Chairman shall have the power to prohibit the use of any village road or path by the public for such time as may be necessary; after giving at least three days' notice of such prohibition by beat of tom tom or otherwise.

(2) It shall be lawful for the Chairman, whenever authorised by the Committee by a resolution in that behalf, to restrict or prohibit the use of any village road or path by any kind or class of heavy vehicular traffic.

64 It shall be lawful for any person thereunto authorised in writing by the Chairman—

- (1) to enter between 7 a. m. and 5 p. m., with all necessary workmen, vehicles, animals and implements, upon any land adjacent to or near any existing or proposed village road or path, for the purpose of executing any work connected with such road or path;
- (2) to throw upon any land adjacent to or near any existing or proposed road or path such earth, rubbish or materials as it may be necessary to remove from the place of any work connected with such road or path;
- (3) to make any temporary road through the grounds near any existing or proposed village road or path during the execution of any work connected with such road or path; and
- (4) to enter upon any land for the purpose of constructing, repairing or cleaning such drains, water courses, fences or culverts as may be necessary for the preservation, improvement, repair or construction of any village road or path.

Provided that the earth, rubbish or materials referred to in paragraph (2) shall be removed within a reasonable time, and the temporary road referred to in paragraph (3) shall not run over any ground whereon any building stands, or over any enclosed garden or yard.

65. No person shall—

- (a) injure, damage, obstruct, encroach upon or otherwise interfere with the use of any village road or path, whether constructed or in the course of construction; or
- (b) except with the permission of the Committee divert the line of any village road or path, whether constructed or in the course of construction

66. (1) It shall be the duty of the proprietors and cultivators of any paddy fields through which any village foot-path runs, to maintain such foot-path at its customary width.

(2) No person shall cut or encroach upon any such foot-path so as to reduce its width to less than its customary width.

Officers

67. The Chairman may authorise in writing any officer or other person, to collect all taxes or fees due to the Committee and to issue printed receipts

68 No person shall wilfully obstruct—

- (a) the Chairman or any other officer of the Committee in the exercise, performance or discharge of any power, duty or function, conferred, imposed or assigned to such Chairman or officer by or under any of the provisions of the Village Communities Ordinance, or of any by-laws made thereunder, or
- (b) any servant or labourer employed by or on behalf of the Committee in the performance of any duty lawfully imposed upon him by the Chairman or any other officer of the Committee

Regulation of traffic

69. No person shall pull, or push along, or drive any class of vehicle on any path or road within the village area at night without a lighted lantern attached on each side to the front of the vehicle.

70. No person shall lead or drive any animal along any path or road within the village area without a light between the hours of sunset and sunrise.

71 When any solo pedal cycle is being ridden or wheeled along by any person on any road or path—

- (1) he shall not carry any other person on such cycle; and
- (2) no other person shall cause or permit himself to be carried on such cycle.

The inspection and cleaning of drains, privies, cesspits, and sanitary conveniences

72 It shall be lawful for the Chairman, or the Medical Officer of Health, or the Sanitary Inspector or any person authorised by the Chairman in writing, to inspect any drain, cesspit, ashpit or sanitary convenience in any premises within the village area, and for the purpose of that inspection to enter such premises at any reasonable time, and the owner or the occupier of such premises shall render him all such assistance as may be necessary.

73 The Chairman may, by notice, require the owner or occupier of any premises within the village area, forthwith or within such time as may be specified in the notice, to carry out such measures as may be specified in the notice, being measures necessary to maintain any drain, cesspit, ashpit or sanitary convenience in such premises in a sanitary condition.

74 It shall be lawful for the Chairman, by notice in writing, to require the owner or occupier of any premises within the village area, within such time as may be specified in the notice, to remove the contents of any drain, privy, cesspit, ashpit or sanitary convenience in those premises, or to cause the contents to be removed to such other place, for disposal in such manner, as may be specified.

Construction of latrines

75 (1) Whenever the Committee defines an area within which the owner or lessee of any premises used for human habitation shall be required to construct and maintain a latrine, the Chairman may by notice in writing served on such owner or lessee require him to construct a latrine of such type and size, and in such a position on the premises and with such connecting drains as may have been determined by the Committee and in accordance with such requirements as may be specified in the notice

(2) Every owner or lessee of premises on whom a notice is served under paragraph (1) shall, within thirty days of the service of such notice, construct a latrine conforming to the requirements specified in the notice

76 No person shall construct or maintain a pit latrine within a radius of one hundred feet from any well except with the permission of the Chairman:

Land and property

77. No person shall destroy, damage or interfere with the use of any ambalam, madam, open space or place for public recreation

78 No person shall destroy, damage or encroach upon any waste or public land vested in, or under the control of, the Committee.

79. Where any common pasture lands have been set apart by the Committee for the use of any specified village, no person who is not resident in any such village shall tether any cattle, or permit any cattle to stray, upon such pasture lands without the written permission of the Chairman

80. No person shall damage any fence or obstruct any gateway or befoul or poison any pond, situated on any land set apart as a communal pasture.

Boundaries and fences

81 The owner, lessee, occupier or person in charge of every land which is not cultivated shall mark the boundaries of such land with live fences or ditches or stones embedded firmly in the ground or in any other way which is in accordance with the custom of the village area

82. The owner, lessee, occupier or person in charge of every land which is cultivated shall erect a fence along the boundary of such land and shall maintain such fence in good repair,

83. In the case of any two adjoining lands, the owners, lessees, occupiers or persons in charge of both lands, shall be jointly responsible for making and maintaining the common boundary: Provided that it shall be lawful for the owner, lessee, occupier or person in charge of either of such lands to erect the fence on the common boundary at his own expense, all due precautions being taken to prevent the causing of damage to trees or plantations on the other land

84. Any person erecting a boundary-fence at his own expense, shall have the right to enjoy the produce of the fence-sticks on such boundary and no other person shall pluck leaves or cut-down branches from any such fence-sticks without his consent

85. For the purpose of making or repairing any boundary of a land it shall be lawful for the owner, lessee, occupier or person in charge of that land or his employees, to enter into any of the adjoining lands with the necessary materials and implements.

86. No person shall wilfully alter or deface or damage the boundary of any land.

Public health, amenities and nuisances

87. The owner or occupier of every house or land shall keep his premises clean and free from all weeds, rank or noisome vegetation, and all refuse or rubbish or receptacles likely to form breeding places for mosquitoes for a distance of thirty yards from the house or to the boundary of the premises, whichever is less.

88. (1) When any tree or any branch or fruit or other part of a tree is causing or is likely to cause damage to any building or is in a condition dangerous to the occupants of any building or to any property, or to the safety of passers-by along any public thoroughfare, the Chairman may by notice in writing served on the owner or occupier of the land on which such tree stands, require such owner or occupier to tie up and make secure or to cut down and remove, such tree or such branch, or fruit or other part of the tree, within such time as may be specified in the notice

(2) Every person on whom a notice is served under paragraph (1) shall comply with the requirements of such notice within the time specified therein, and in the event of the refusal or neglect of such person to comply with such requirements within such time, the Chairman, or any officer or workman authorised in writing by the Chairman, may enter upon the land referred to in such notice and do what such person was required to do by such notice, and the expenses thereby incurred may be recovered from such person as a debt due to the Committee

89. The owner or occupier of every land in which there is any abandoned well, quarry or pit shall cause such well, quarry or pit to be filled up within two days from the date on which the Chairman gives notice in that behalf by beat of tom-tom or in any other suitable manner.

90. No person shall cause any annoyance, danger, or injury to any other person, or cause damage to the property of any other person by committing any of the following acts:—

- (1) Halting any vehicle on any village road or path longer than is reasonably necessary for the purpose of taking up or setting down passengers or goods;
- (2) Allowing children of tender years to play or stray on any village road or path or public place;
- (3) Overtaking or passing a vehicle on the wrong side in any public place or village road or path;
- (4) Easing himself on his own land in such a way as to offend other peoples' feelings of decency, or easing himself on another's land or on any village road or path, or in any public place other than that specially provided for such a purpose;
- (5) Throwing rubbish, offensive matter, or unserviceable articles or other things, on land belonging to any other person;
- (6) Allowing dirty or unwholesome water to run into or along the land of any other person, or any public place or village road or path;
- (7) Allowing offensive smells to arise in his own compound so as to pollute the surrounding air;

(8) Omitting to drain or fill up any pit, hollow, trench, ditch, or low place, where water may collect and stagnate, within twenty yards of any building used for human habitation, in such manner as to constitute a danger to public health;

(9) Altering the existing conditions of the general drainage of any land by any building or planting operations or by raising or lowering the level of such land, or by diverting or blocking any drain or channel or waterway without first obtaining the sanction of the Committee. In this paragraph "general drainage" means the flow of water over the surface of land in the ordinary course of gravitation and not necessarily in any defined channel or drain;

(10) Allowing cactus or prickly pear to grow on his land.

(11) Placing or burying any charmed metal plate, leaf, or paper or a charm of any other form, on the land of any other person, and causing fear or annoyance thereby to any person

91. No person shall, for sale or for any purpose other than that of immediate use, keep or deposit, or cause the keeping or depositing of, any guano, bone dust, or any other substance whatsoever from which noxious or offensive smells may arise, in any place within the village area.

92. In the case of death of any person, the occupier of the premises where the death took place or, in his absence, the nearest adult male relative of the deceased, shall be responsible for the proper burial of the body. In the absence or default of such occupier or nearest relative, the Chairman may cause the body to be buried at the expense of the Committee.

93. (1) No person shall deposit the body of any dead animal on any land or premises occupied by any other person.

(2) On the death of any animal, it shall be the duty of the owner thereof, or, in the absence of the owner, of the occupier of the premises in which the death occurs, to cause the body of the animal to be buried before the expiry of a period of twelve hours from the time of death.

(3) Where any person who is responsible under paragraph (1) for the burial of any dead animal fails to bury such animal within a period of twelve hours, the Chairman shall cause the dead animal to be buried, and the expenses incurred thereby may be recovered from such a person as a debt due to the Committee.

94. The owner or occupier of every house within the village area shall cause his house to be whitewashed within and without, at least once yearly before the fifteenth day of April. Provided that it shall, at any time be lawful for the Committee, if on account of the prevalence of any epidemic disease or for any other similar reason it appears to be necessary, to order the owner or occupier of any house within the village area to cause such house to be whitewashed, notwithstanding that such house may already have been whitewashed.

95. Every person splitting coconuts, or causing coconuts to be split, for other than domestic purposes, shall collect and throw away, or otherwise dispose of, the milk thereof, or cause such milk to be collected and thrown away, or otherwise disposed of, at a distance of at least one hundred yards from any village road or path or public place, or from any dwelling house.

96. (1) If any building, or wall, or anything affixed thereon is in such condition as to be dangerous to the neighbouring buildings or occupiers thereof, or to passers-by, the Chairman shall cause a notice in writing to be served upon the owner or occupier of the land on which such building or wall stands, requiring him—

(a) in any case of urgency within twenty-four hours after the service of the notice, to put up a proper hoarding or fence for the protection of the passers-by, and

(b) in all cases, within three days after the service of the notice, to secure or repair such building or wall, or thing affixed thereon.

(2) Every owner or occupier on whom a notice is served under this by-law shall comply with the requirements of such notice within the time specified therein.

(3) Where any owner or occupier fails or neglects to comply with the requirements of a notice served on him

under this by-law, the Committee may authorise any specified person or persons to do the work which ought to have been done by such owner or occupier and the expenses thereby incurred may be recovered from such owner or occupier as a debt due to the Committee.

97. (1) Whenever any house or hut appears to be in an insanitary condition, or in such a state of disrepair as to be prejudicial to the health of the inmates or of the neighbours, the Chairman may cause a notice in writing to be served upon the owner or occupier of the house or hut requiring him within a time specified in such notice to do such work as may be necessary to put that house or hut into a sanitary state.

(2) Every owner or occupier on whom a notice is served under this by-law shall comply with the requirements of such notice within the time specified therein.

(3) Where any owner or occupier fails or neglects to comply with the requirements of a notice served on him under this by-law, the Chairman may cause the work to be done, and the expenses thereby incurred may be recovered from such owner or occupier as a debt due to the Committee.

Unwholesome food

98. No person shall sell or expose for sale any article of food or drink which is unwholesome or unfit for human consumption.

99. (1) The Chairman, or any officer, authorized in writing by the Chairman, or a Sanitary Inspector may inspect any article of food or drink exposed for sale and seize any such article which appears to be unwholesome or unfit for human consumption.

(2) The Chairman may order any article of food or drink, seized under paragraph (1) and found to be unwholesome or unfit for human consumption to be destroyed or to be so disposed of as to prevent it being sold or exposed for sale or used for human consumption.

Dairies

100. No person shall keep a dairy of two or more cows unless he is the holder of a licence issued by the Chairman in that behalf.

101. Every person who desires to sell or offer for sale milk from one cow, shall cause himself to be registered in the books of the Committee as a registered supplier of milk and obtain a permit from the Chairman in that behalf.

102. No person shall sell, hawk, deliver, expose, carry or offer for sale within the village area, any milk adulterated with water or any other foreign substance or liquid.

103. No person shall at any time sell or expose, keep, carry, hawk or offer for sale any milk within the village area unless he is the licensee of a dairy or a registered supplier of milk or the authorized vendor of such licensee or registered supplier.

104. Every licensee of a dairy, registered supplier or authorised vendor of milk shall carry his licence, permit or written authority when carrying, delivering, hawking, or exposing milk for sale and shall on demand made by any Sanitary Inspector or other person authorised thereto in writing by the Chairman produce the same for inspection.

105. The licensee of a dairy shall cause all dung, refuse, urine and washings to be removed from the dairy at least once a day, and disposed of at a suitable distance from the dairy in such manner as not to cause a nuisance.

106. The licensee of a dairy shall keep every part of the dairy and its surroundings in a clean and sanitary condition.

107. The licensee of a dairy shall not cause or permit any milk to be poured into any vessel which is not thoroughly cleaned and which is not used exclusively for the purpose of the dairy.

108. The licensee of a dairy shall not cause or permit milk to be stored in any vessel other than a vessel made of glass, porcelain, glazed earthenware, tin or enamelled or galvanized iron.

109. No person who is suffering or has recently suffered from any infectious, contagious or cutaneous disease or who has been recently in attendance on any person suffering from any such disease shall enter a

dairy or take part in the preparation, sale, or transport of milk, until the periods of infection and incubation have elapsed.

110. The licensee of a dairy or a registered supplier shall not use any stray cow or any cow suffering from any disease for milking purposes.

111. It shall be lawful for the Chairman to suspend for such time as may be necessary, any licence issued under by-law 100 or a permit issued under by-law 101 in any locality where cattle disease of any kind prevails.

112. The Chairman, the Sanitary Inspector or any person duly authorised thereto in writing by the Chairman may at any time or place within the village area examine the milk of any dairy or any milk that is offered or carried for sale.

113. Every licence under by-law 100 or every permit under by-law 101 shall be issued at the discretion of the Chairman who shall consult the Sanitary Inspector before the issue of such licence or permit.

114. Every licence under by-law 100 or every permit under by-law 101 shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

Gambling and cart-racing

115. No person shall gamble with dice or cards, play any game for a stake or take part in betting of any kind within the village area.

116. No person shall allow gambling with dice or cards, or the playing of any game for a stake in any house, premises, boat, vessel, or vehicle occupied by that person or belonging to him or under his control.

117. No person shall engage in cart-racing on any public road or path.

Public notices

118. No person shall deface or destroy any notice which is exhibited by order of the Committee.

119. No person shall wilfully contravene the directions set out in any notice, or remove any notice board, fence, post or barrier or other thing put up by the authority of the Chairman in the execution of any work commenced under the by-laws of the Committee.

Water supply

120. No person shall sink any well or cause any well to be sunk for the supply of water for domestic purposes within fifty feet from any cesspit, cesspool, pigsty, gala, cattle-shed, defective drain, or latrine, or any refuse heap or manure heap which is not removed at intervals of not more than two weeks, or of any land under cultivation which is regularly manured every season.

121. No person shall, within a distance of fifty feet from any well used for the supply of water for domestic purposes—

- (a) construct or cause or permit the construction of a cesspit, cesspool, latrine, gala, or cattle-shed; or
- (b) allow any cesspit, cesspool, latrine, pigsty, gala, or cattle-shed to remain; or
- (c) deposit, or cause or permit the deposit of any manure or decaying animal or vegetable matter; or
- (d) manure any land, or
- (e) allow any drain to be in a defective condition.

122. The Committee may, whenever such a course is deemed to be necessary, cause notice in writing under the hand of the Chairman to be served on the owner or occupier of any land in which there is a well supplying water for domestic purposes, requiring such owner or occupier to bail the water out and clean the well and to execute such repairs as the Committee may, in the interest of health consider necessary, and such owner or occupier shall comply with the requirements of such notice within fourteen days from the date of service thereof.

Galas

123. No person shall establish or keep a private gala except on a licence issued by the Chairman in that behalf.

124. Every licence for a private gala shall be subject to the following conditions:—

- (1) The licensee shall cause a table of rents and fees leviable at the gala to be written in the Sinhalese language and to be exhibited in a conspicuous place at the gala.
- (2) The licensee shall not permit any person who is suffering, or has recently suffered from any contagious, cutaneous or infectious disease or has recently been in attendance on any person suffering from such disease, to occupy any place in the gala, until the periods of infection and incubation have elapsed.
- (3) The licensee shall keep the gala in a clean and sanitary condition.
- (4) The licensee shall cause any refuse or rubbish from the gala to be buried or burned so as to prevent the breeding of flies or the creation of any nuisance.
- (5) The licensee shall maintain order within the gala.
- (6) The licensee shall not permit any gambling or disorderly conduct to take place at the gala.
- (7) The licensee shall not allow any person to keep within the gala any cattle suffering from a contagious disease.

125. The Chairman may suspend any licence for a private gala during the continuance of an epidemic, if such suspension is essential in the public interest.

126. No person shall establish or keep a private gala within fifty yards from a dwelling house.

127. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence of any licensee convicted twice or oftener of any breach of any of the conditions specified in by-law 124, and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

Disorderly conduct, loitering and use of abusive language

128. No person shall loiter in any public road or path or in any public place, after 9 p.m. without a light and without lawful cause. The mere possession of an electric torch or other lighting device, without the light being actually put on, shall not be deemed to be sufficient for the purpose of this by-law.

129. No person shall use abusive language with intent to annoy any person or knowing or having reason to believe that it is likely to annoy any person or to cause a breach of the peace.

130. No person shall disturb the public after 9 p.m. by shouting, singing songs, or making any other noise: Provided that nothing in this by-law shall be deemed to affect the rights of the people in the matter of religious ceremonies and orderly gatherings.

131. No person shall cause any annoyance to any other person by publishing any obscene writing or by making any obscene drawing or by singing or reciting any obscene song or ballad, or do any other act which is likely to outrage public decency.

Stray cattle

132. The owners of cattle which are believed to have strayed shall forthwith give information to the Village Headman or to the Chairman.

The housing and penning of cattle, goats, and pigs

133. The occupier of any premises shall not keep any cattle, goat, or pig on those premises except in an enclosure situated at a distance of fifty feet or more from any dwelling house.

134. The occupier of any premises shall not keep any enclosure for any cattle, goat, or pig so as to be a nuisance to any person residing in the village area or making use of any public road.

135. The occupier of any premises or building wherein any cattle, goat, or pig is kept shall cause every part of such premises or building to be thoroughly cleaned as often as may be requisite.

136. The occupier of any premises or building whereon or wherein any cattle, goat, or pig is kept shall at all reasonable times afford free access to the Chairman or any officer duly authorised by him for the purpose of inspecting such premises or buildings.

Village markets and fairs

137. The area within a circle having a radius of $\frac{1}{4}$ mile from any village market is hereby declared to be the market area for that market.

138. Within the market area of any village market, no person shall, on any day on which that market is open, sell or offer or expose for sale any vegetables, fruit, fish, meat or other perishable articles of food at any place other than that market:

Provided that the preceding provisions of this by-law shall not apply to—

- (a) the sale of vegetables or fruit by itinerant vendors who do not sell at fixed places, or do not for the purposes of such sale establish themselves on the public roads or other public places,
- (b) the sale, by the licensee of an eating-house or a tea or coffee boutique, of ripe plantains or other fruit for consumption on the premises, or
- (c) the sale of young coconuts by any person.

139. Every village market shall be open from 6 a.m. to 6 p.m. on such days of the week as may be approved by the Committee.

140. Where the Committee has set apart any portion of a village market for the sale of any article or class of articles, no person shall—

- (a) sell or expose for sale such article or class of articles in any place in such market other than the portion so set apart, or
- (b) sell or expose for sale any other article or class of articles in the portion so set apart.

141. A fee of fifty cents per day for each square yard of floor space in the market shall be levied and paid for the use and occupation of any stall, seat or space in any village market.

142. The Committee may lease the right of collecting the fee leviable under by-law 141 to any approved person—

- (a) by private treaty;
- (b) by calling for tender; or
- (c) by way of public auction.

143. No person shall use any stall, seat or space in a village market unless he is the holder of a permit issued in that behalf, by or under the authority of the Chairman, or otherwise than in accordance with the terms and conditions of such permit. Every such permit shall expire on the date specified therein.

144. The fee payable under by-law 141 shall be paid to the Chairman or such other person as may be authorised by the Chairman, and no permit under by-law 143 shall be issued to any person until he has paid the fees due from him.

145. The Chairman shall cause to be exhibited in a conspicuous place in each village market a notice setting out in English, Sinhalese and Tamil, the fee payable for the use and occupation of that market, and no person shall demand or receive any sums higher than those set out in such notice.

146. When the Committee is satisfied, after consultation with the Medical Officer of Health, that the consumption by the public of any particular article of food is injurious or harmful, it shall be lawful for the Committee, by beat of tom-tom or other sufficient notice, to prohibit for such time as to the Committee may appear necessary, the introduction and sale of such article of food to, and the sale thereof in, any village market or fair.

147. No person shall sell or expose for sale in any village market or fair—

- (a) the carcase or meat of any animal which has been slaughtered at any place other than a village slaughter-house; or
- (b) any article the keeping or sale of which is prohibited by or under any by-law made by the Committee:

Provided, however, that the preceding provisions of paragraph (a) of this by-law shall not apply to the sale of frozen meat or of game.

148. No person who is suffering or has recently suffered from any contagious, infectious or cutaneous disease, or has recently been in attendance on any person

suffering from such disease, shall use or occupy any stall, seat or space in any village market or fair, or expose for sale thereat any article whatsoever, until the periods of infection and incubation have elapsed.

149. No person shall—

- (1) behave in any disorderly manner or commit any nuisance in or about a village market, or
- (2) carry on cooking in such market;
- (3) remain in or loiter about such market, after it is closed for business at 6 p.m. without being able to give a satisfactory account of himself;
- (4) damage or in any way deface, any portion of the buildings, stalls, lamps, or any property of the Committee in or about such market, or defile or pollute the water provided for use in such market;
- (5) enclose in any way any portion of the buildings or premises of such market or erect any permanent awning or screen or fixture of any kind;
- (6) leave any goods in or about the premises of such market between the hours of 6 p.m. and 6 a.m. without the special permission of the Chairman;
- (7) keep at such market any article of food on any unclean or insanitary surface; or
- (8) expose for sale at such market any article of food otherwise than in a clean and properly constructed fly-proof glass case.

150. Every person using any stall in a village market shall keep in or near such stall a fly-proof receptacle with a closely fitting lid or cover and shall deposit all rubbish and refuse in such receptacle.

151. No person shall throw on the premises of a village market or fair any rubbish or refuse or any bone or skin of any animal or any article likely to be offensive or injurious to the public health.

152. No person shall obstruct or resist the keeper of any village market or any other person appointed by the Committee to superintend any village market or to collect rents and fees or to enforce order and cleanliness therein in the lawful execution of his duties.

153. The driver of a vehicle shall not keep that vehicle within or alongside the premises of any village market for a longer period than is necessary for loading goods into or unloading goods from that vehicle.

154. The Chairman shall give notice, by beat of tomtom or in such other manner as he may deem adequate of the establishment or the temporary closing of any village market or fair.

Private markets and fairs

155. No private market or fair shall be established or held within any market area.

156. (1) No private market or fair shall be established or held within any area (other than a market area) except on a licence issued in that behalf by the Chairman.

(2) Every licence under paragraph (1) shall—

- (i) be substantially in the form set out in the Schedule hereto;
 - (ii) be subject to the conditions specified therein; and
 - (iii) unless it is cancelled under by-law 158, expire on the thirty-first day of December of the year in respect of which it is issued.
- (3) The fee for each licence under paragraph (1), shall be one hundred and fifty rupees.

157. No person shall be entitled to a licence to establish or hold a private market or fair unless the site is approved by the Medical Officer of Health.

158. A licence issued under by-law 156 may be cancelled by a Rural Court on the second or subsequent conviction for a breach of any of these by-laws relating to markets and fairs or the conditions of the licence and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

159. The Chairman may refuse to issue a licence under by-law 156 to any person whose previous licence has been cancelled by a Rural Court.

160. It shall be lawful for the Chairman, the Medical Officer of Health, the Sanitary Inspector, or any other person authorised in writing by the Chairman, at all reasonable times, to enter and inspect any market or

fair or any article of food exposed or kept for sale therein and no person shall obstruct or resist any officer aforesaid in the exercise of his powers under this by-law

Schedule

Licence to establish and hold a Private Market*/Fair
 _____ of _____ is hereby licensed to establish and hold a private market*/fair on the land called _____ situated at _____ in the Dehuwipalata village area from dated hereof until the thirty-first day of December 19 _____, subject always to the subjoined conditions.

Chairman,

Village Committee, Dehuwipalata

_____, 19____.

Conditions of the above licence

1. The licensee shall not allow any person to sell or expose for sale in the market*/fair any article the keeping of which is prohibited by or under any by-law made by the Committee.

2. The licensee of every market*/fair shall take all steps necessary to ensure that fruit, vegetables, meat, fish or other articles of food are not placed on an unclean or insanitary surface.

3. The licensee shall not expose for sale any article of food whether cooked or uncooked, otherwise than in clean and properly constructed fly-proof glass cases.

4. The licensee shall not allow any person who is suffering or has recently suffered from any contagious, infectious or cutaneous disease, or has recently been in attendance on any person suffering from such disease, to use or occupy any stall, seat or space in the market*/fair or to expose for sale thereat any article whatsoever until the periods of infection and incubation have elapsed.

5. The licensee shall keep the premises of the market*/fair clean and free from filth and rubbish and shall cause all sweepings and refuse from the premises to be burnt, buried or otherwise disposed of in such manner as to prevent the breeding of flies or the creation of any nuisance.

6. The licensee shall maintain order within the premises of the market*/fair.

7. The licensee shall provide a separate portion of land in or near the premises of the market*/fair for the parking of vehicles.

8. The licensee shall provide on the premises of the market*/fair a sufficient number of latrines of a type approved by the Chairman on the recommendation of the Medical Officer of Health.

9. The licence may be suspended by the Chairman on the recommendation of the Medical Officer of Health during any epidemic and the licensee shall not be entitled to any compensation in respect of the suspension

*Strike out inapplicable words

L. D.—B. 285/41/L G.D.—GB. 14/17/3.

The Village Communities Ordinance

BY-LAW under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Wanduramba village area in the Galle District, and approved by the Acting Minister of Health and Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

E. W. KANNANGARA,

Permanent Secretary,

Ministry of Health and Local Government.

Colombo, May 19, 1950.

BY-LAW

The by-laws relating to the tax on vehicles and animals published in *Gazette* No. 8,867 of February 20, 1942, are hereby amended in by-law 5, by the substitution, for all the words from "at the office" to "in each year", of the words "on or before the thirty-first day of March in each year, at the office of the Committee or to any person employed by the Committee to collect the tax."

Posts — Vacant

Examination for appointment to the Local Government Assistant Clerks' Service

A Competitive examination for male candidates wishing to enter the Local Government Assistant Clerks' Service will be held at Colombo, Kandy, Galle, Jaffna, Anuradhapura, Badulla, Ratnapura, Batticaloa and Kurunegala on September 16, 1950.

The examination will be conducted by the Director of Education.

2. (i) *Salary*.—Successful candidates will be appointed as vacancies occur to serve Local Authorities (other than Village Committees) on the salary of Rs. 660 per annum, rising by annual increments of Rs. 42 to Rs. 1,668 per annum. An efficiency bar operates before Rs. 1,206. Rent allowance and a temporary cost of living allowance will be payable.

(ii) *Conditions of service*.—(a) Candidates selected for appointment in the Local Government Assistant Clerks' Service will not be permitted to sit for an examination for entrance to any service under the Government or to apply for or accept an appointment in any Government Department during the first three years of their service in the Local Government Service;

(b) The grant of leave and other conditions will be governed by the by-laws and regulations of the Local Authority, subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and any regulations framed thereunder;

(c) Successful candidates will be appointed on two years' trial or probation. Those appointed to a Local Authority (other than a Municipal Council) will be liable to transfer within an area specified in the Second Schedule to the above Ordinance, and may be posted to any station within the specified area in Ceylon. They will be required to pass a test in typewriting within one year of the date of appointment and no increment of salary will be given until the test is passed. They will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, as amended by the Local Government Service (Transitional Provisions) Ordinance, No. 5 of 1946, any further amendments of Ordinance No. 43 of 1945, and any regulations made thereunder;

(d) Successful candidates with previous continuous service in the Local Government Service or under a Local Authority may be allowed incremental credit for such service;

(e) The appointments will be on a Provident Fund basis.

3. The names of successful candidates will be published in Part IV of the *Ceylon Government Gazette*, and they will be given appointments as suitable vacancies occur.

4. *Eligibility*.—(i) Candidates must be of good character.

(ii) Candidates must be Ceylonese*.

(iii) (a) Candidates should have previously passed at least one of the following examinations—

The Junior School Certificate (English) Examination of the Education Department, Ceylon; the Cambridge Junior; the Commercial Certificate Examination, either certificate or Higher Stage (either section of the London Chamber of Commerce or Ceylon Chamber of Commerce), or

(b) A Junior School Certificate (English) Examination held by a school approved by the Education Department for the Senior School Certificate (English) Examination; or

(c) they should hold some higher educational qualifications.

Note.—ORIGINAL CERTIFICATES OF EDUCATIONAL QUALIFICATIONS SHOULD BE ATTACHED TO THE APPLICATION FORM.

(iv) Candidates must be within the age limits laid down in paragraph 6 (iv) (a) except that, if necessary—

(a) Service candidates who were full time members of His Majesty's Armed Forces may deduct the period of their mobilized service in the last war from their age; and

(b) Candidates, who were or are temporary clerks in Government service or in a Local Authority for any continuous period of 2 years or more, may deduct such period of temporary service from their age, provided that they were in such temporary employment on a date subsequent to April 1, 1946.

(v) Candidates must furnish satisfactory proof that they have been resident in an area specified in the Second Schedule to the Local Government Service Ordinance, No. 43 of 1945,† for at least three years preceding September 1, 1950.

5. Candidates in the permanent employ of a Local Authority, with not less than five years service on September 1, 1950, will be permitted to sit for the examination irrespective of the age and educational qualifications prescribed above.

6. *Applications*—(i) Applications for admission to the examination must be made on forms obtainable from the Office of the Local Government Service Commission, Room No. 29 1/5, Gaffoor Building (First Floor), Fort, Colombo, up to June 30, 1950, and forwarded by registered post to the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo 1, to reach him not later than July 5, 1950. Any application received after that date will be rejected.

(ii) Candidates who are already employed in Government Departments or Local Authorities, whether in a permanent or temporary capacity, must forward their applications through the Heads of Departments or the Chairman of the Local Authorities in which they are serving. Any candidate who fails to do so will be disqualified.

(iii) The application must bear duly cancelled stamps to the value of Rs. 4.

(iv) The following documents must be attached to the form of application.—

(a) A certificate of registration of the candidate's birth showing him to have been born not earlier than September 1, 1925, and not later than September 1, 1933.

Note.—(1) Affidavits will not ordinarily be accepted as substitute for Birth Certificates.

(2) A certified copy of a birth registration entry effected more than one year after the date of birth, under section 18 (i) (b) of the Births and Deaths Registration Ordinance (Cap 94), will be accepted only after consideration of the evidence by which the date of birth was established. Where the name appearing in the Birth Certificate differs from the name which the candidate ordinarily uses, satisfactory evidence will have to be adduced that the Birth Certificate is that of the candidate and not that of any other person. Where the candidate is under 21 years of age or is more than 21 years of age and has a parent living, application should be made to the Registrar-General's or the Provincial Registrar's or Assistant Provincial Registrar's Office, in

† The three areas specified in the schedule referred to are—

Area A comprising the following:—

The revenue districts of Colombo, Kalutara, Galle, Matara, Hambantota and Chulaw.

Area B comprising the following:—

The North-Central Province and the Province of Uva, the revenue districts of Kandy, Matale, Nuwara Eliya, Ratnapura, Kegalla and Kurunegala, Demala Hatpattu in the revenue district of Puttalam, Vavuniya South (Sinhalese Division) in the revenue district of Vavuniya, Bintennepattu and Wewgam Pattu in the revenue district of Batticaloa.

Area C comprising the following:—

The revenue districts of Jaffna, Mannar and Trincomalee. The revenue districts of Puttalam, exclusive of Demala Hatpattu. The revenue district of Vavuniya, exclusive of Vavuniya South (Sinhalese Division). The revenue district of Batticaloa, exclusive of Bintenne Pattu and Wewgam Pattu.

* The term "Ceylonese" means—

(i) a citizen of Ceylon by descent or by registration, and

(ii) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister of Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

the district in which the birth took place under section 19 of the Births and Deaths Registration Ordinance, for the amendments of the entry in cage 2 of the Birth Registration entry and in other cases application should be made to the District Court under section 20 for the rectification of the entry in cage 2.

- (b) A certificate of good character signed by a responsible person to the satisfaction of the Chairman, Local Government Service Commission. If the candidate has been educated at a Government or Assisted School, a certificate of character must be from the Principal of the last Government or Assisted School which he had attended; otherwise it may be from the candidate's teacher or school master by preference or a member of the Public Service, a Justice of the Peace, Minister of Religion, Advocate, Proctor or Notary, or generally speaking some person whose name is known and to whom reference can be readily made.
- (c) A certificate of residence from a Divisional Revenue Officer, a Justice of the Peace, Minister of Religion, Advocate, Proctor or Notary—vide para 4 (v).
- (d) The original certificates of educational qualifications.

N.B.—ANY APPLICATION WHICH IS NOT ACCOMPANIED WITH ALL OR ANY ONE OF THE DOCUMENTS REQUIRED BY THE NOTIFICATION WILL BE REJECTED.

(v) The Chairman, Local Government Service Commission, will issue admission forms to the candidates whose applications are accepted. Candidates presenting themselves for examination must produce to the officer appointed to supervise the examination their forms of admission. A candidate not producing such form will be refused admittance to the examination hall.

Candidates must sit for the examination at the Examination Hall assigned to them. A candidate presenting himself at an Examination Hall other than the one assigned to him will be refused admission to the examination.

A copy of the time table and the rules for the guidance of candidates for the examination will be forwarded together with the admission form. These should be read carefully by candidates. Every candidate presenting himself for the examination must give up his admission form to the Supervising Examiner on the day of the examination.

If a candidate does not receive his admission form at least seven days before the day of the examination, he should, without delay, write to the Chairman, Local Government Service Commission, informing him that he has not received the Admission Form and giving the following particulars:—

- (1) Name of Examination,
- (2) Full name,
- (3) Full postal address,
- (4) Examination Centre at which the candidate applied to take his examination.

7. Should any of the particulars furnished by candidates be found to be false within their knowledge, they will, if appointed, be liable to be dismissed. The wilful suppression of any material fact will be similarly penalised.

8. *Withdrawals and Refunds*—In no circumstances will a refund of the value of stamps be made.

9. *Leave to Officers to attend Examination*—Heads of Departments and Chairmen of Local Authorities are kindly requested to grant to officers of their Departments and of Local Bodies, whose applications have been approved by the Chairman, Local Government Service Commission, duty leave to present themselves at the examination.

10. The subjects for the examination will be as follows:—

- | | |
|--|-----|
| (i) English Language and Composition (a one and half hour paper which will include an essay, a precis and questions to test the correct use of the English Language) | 200 |
|--|-----|

- | | |
|--|--------------------|
| (ii) General Intelligence (one hour paper) | 200 |
| (iii) One of the following.— | |
| Sinhalese | } (One hour paper) |
| Tamil | |
| Arabic | |
| English (Special) | |

Sinhalese must be taken by Sinhalese candidates and Tamil by Tamil candidates. Candidates who are neither Sinhalese nor Tamil will be given the option of taking Sinhalese or Tamil or Arabic or a Special Paper in English, but candidates of mixed parentage must offer the language of one of their parents within the group English (Special), Sinhalese, Tamil or Arabic.

- | | |
|--|-----|
| (iv) Typewriting (optional—The test in typewriting will be held only in respect of those candidates who are summoned for the viva voce test) ... | 50 |
| (v) Viva Voce Test ... | 100 |

Candidates are required to produce at the Viva Voce test the original certificates granted to them in respect of the examinations they have passed which qualify them for admission to the Local Government Service Assistant Clerks' Examination.

11. The examination is held in two parts. The written examination is first held and on the results of it candidates are selected competitively to attend the Viva Voce. The number to be called at the Viva Voce examination will be fixed by the Local Government Service Commission. In all written papers marks will be deducted for bad handwriting and mistakes in spelling. Candidates, whose writing is illegible, are liable to be disqualified. The Viva Voce examination will be held in Colombo.

12. *Medical Examination*—The successful candidates will be required to pass a medical examination as to their physical fitness for service.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

Office of the Local Government Service Commission,
P. O. Box 530,
Colombo, June 9, 1950.

Note—No communication regarding the examination should be addressed personally to the Chairman.

LOCAL GOVERNMENT SERVICE

Post of Assistant Linesman, Municipal Council, Jaffna

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 576 per annum, rising by *annual* increments of Rs. 42 to Rs. 1,206 per annum. Efficiency bar before Rs. 912 per annum. A rent allowance and a temporary cost of living allowance in accordance with Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applicants must be Ceylonese* and should be not more than 40 years of age on June 1, 1950, and should be able to read and write either Sinhalese, Tamil or English and have at least five years' experience in the erection and maintenance of low tension, overhead or underground transmission and distribution line work including service lines and house wiring. Applicants should also be able to test installations, read meters and be well conversant with the regulations and safety rules for overhead line work and have a working knowledge of the I. E. E. Regulations.

4. Applications will also be considered from persons holding permanent posts in the service of a Local Authority irrespective of age, provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving. In the case of Ceylonese ex-servicemen the period of their mobilised service will be deducted from their ages for purposes of eligibility.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions

of the Local Government Service Ordinance, No 43 of 1945, and the regulations made thereunder.

6. Applications in the candidates' own handwriting, stating age, qualifications, and experience, and date and place of birth of the candidate's father, together with copies only of testimonials, should reach the Chairman, Local Government Service Commission, P O Box 530, Colombo, not later than June 30, 1950.

7. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

8. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission
P. O. Box 530,
Colombo, June 13, 1950

* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship

LOCAL GOVERNMENT SERVICE

Post of Assistant Assessing Inspector, Assessing Department, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post

2 The post carries a salary of Rs. 1,200 per annum, rising by 11 annual increments of Rs. 120 to Rs. 2,520 per annum, with an efficiency bar before Rs. 2,040 per annum. A rent allowance and a temporary cost of living allowance at Government rates will be paid. No special temporary allowance is payable.

3. Applicants must be Ceylonese*. They should have passed the S. S. C. (English) or the London Matric or a higher examination and also possess one of the following—

- (a) the Surveyor-General's Licence in Surveying and Levelling; or
- (b) the Final Certificate of the Ceylon Technical College in Municipal Engineering; or
- (c) the Final Certificate of the Ceylon Technical College in Building Construction with Builders Quantities

4 Applications will also be considered from assessing apprentices in the Colombo Municipal Council, who are certified as having successfully completed their full period of apprenticeship.

5 Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Mayor or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

6. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder, and will be required to reside within the City of Colombo.

7. Applications in the candidate's own handwriting stating age, qualifications and full particulars of experience, and the date and place of birth of the father together with copies only of certificates and testimonials should reach the Chairman, Local Government Service Commission, P O Box 530, Colombo, on or before June 30, 1950.

8 Applications should be addressed to the Chairman and not personally to the undersigned.

9 Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission
P. O. Box 530,
Colombo, June 13 1950.

* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Posts of Motorman/Fireman, Firebrigade and Ambulance Department, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above posts

2 The posts carry a salary of Rs. 996 per annum, rising by 10 annual increments of Rs. 48 and 1 of 24 to Rs. 1,500 per annum. A temporary cost of living allowance in accordance with Government rates and a rent allowance in accordance with Government rates and conditions, if no quarters are provided, will be paid. No special temporary allowance is payable.

3 Applicants must be Ceylonese* and should possess the certificate of competence to drive heavy vehicles. Candidates must also possess an ability to operate motor fire pumps and have had previous experience in a Fire Brigade.

4. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Mayor or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

5. The selected candidates will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the Regulations made thereunder.

6 The candidates selected will be required to reside within the City of Colombo.

7. Applications in the candidates own handwriting, stating age, qualifications and full particulars of experience, together with copies only of certificates and testimonials should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before June 24, 1950.

8. The date and place of birth of the applicants father should be stated in the application.

9. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

10 Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.
P. O. Box 530,
Colombo, June 13, 1950

* The term 'Ceylonese' for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Storekeeper/Clerk, City Refuge, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 840 per annum, rising by 22 annual increments of Rs. 72 to Rs. 2,424 per annum. Efficiency bars before Rs. 1,488 and Rs. 2,064. A rent allowance and a temporary cost of living allowance at Government rates will be paid. No special temporary allowance is payable.

3. Applicants must be Ceylonese* and not less than 17 years nor more than 30 years of age on June 1, 1950, and should have passed the Senior School Certificate (English) examination or a higher examination. Experience in storekeeping work is essential.

4 Applications will also be considered from storekeepers and clerk/storekeepers in the service of a Local Authority irrespective of age and academic qualifications. In the case of Ceylonese ex-servicemen, the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

5. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Mayor or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

6 The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the Regulations made thereunder.

7. The selected candidate will be required to furnish security of Rs. 500 in cash.

8. Applications in the candidate's own handwriting, stating age, qualifications and full particulars of experience, together with copies only of certificates and testimonials should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before June 30, 1950.

9. The date and place of birth of the applicant's father should be stated in the application.

10. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

11. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

P O Box 530,
Colombo, June 13, 1950

* The term 'Ceylonese' for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
(b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Chief Clerk (Grade II), District Road Committee, Vavuniya

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 840 per annum, rising by annual increments of Rs. 72 to Rs. 2,424 per annum, with Efficiency Bars before Rs. 1,488 and Rs. 2,064 per annum. A rent allowance and a temporary cost of living allowance in accordance with Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applications will be entertained *only* from members of the Local Government Service who have had at least three years' continuous service in a Local Authority and who have had a good knowledge and experience in office routine, accounts and typewriting.

4. Applicants should have been resident for a period of at least three years immediately prior to June 1, 1950, in the area comprising—

- the revenue districts of Jaffna, Mannar and Trincomalee;
- the revenue districts of Puttalam exclusive of Demala Hatpattu;
- the revenue district of Vavuniya exclusive of Vavuniya South (Sinhalese Division);
- the revenue district of Batticaloa exclusive of Bintenne Pattu and Wewgam Pattu.

A certificate to that effect from the D. R. O. of the Revenue District or a Justice of the Peace or the Chairman or Mayor of the Local Authority in which they are serving should be attached to the application.

The above area restriction does not apply to transferred members of the Local Government Service.

5. The selected candidate will be on two years' probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. Applications in the candidates' own handwriting, stating age, qualifications, full particulars of experience, the present salary and salary scale, together with copies only of testimonials, should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than June 26, 1950. Applications should be forwarded through the Mayor or Chairman of the Local Body in which the candidates are serving.

7. Applications should be addressed to the Chairman, and not personally to the undersigned.

8. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

P O. Box 530,
Colombo, June 6, 1950.

LOCAL GOVERNMENT SERVICE

Post of Medical Officer of Health, Epidemiology and Vital Statistics, Public Health Department, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 8,400 per annum, rising by 9 annual increments of Rs. 480 to Rs. 12,720 per annum, with a two-year halt on Rs. 10,800. An efficiency bar operates before Rs. 11,280. A rent allowance and a temporary cost of living allowance at Government rates will be paid. No special temporary allowance is payable. A travelling allowance will be fixed by the Commission.

Pension rights of officers holding pensionable appointments will be safeguarded if released under Section 21 of the Government Minutes on Pensions. The selected candidate may be placed at a step in the scale.

3. Applicants must be Ceylonese* and not more than 45 years of age on June 1, 1950. Candidates should possess a qualification registerable by the Ceylon Medical Council and also the Diploma in Public Health of a recognized University. Those possessing experience in work connected with Epidemiology and Vital Statistics will be given preference.

4. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Mayor or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. The candidate selected will be debarred from private practice and will be required to reside within the City of Colombo.

7. Applications in the candidates' own handwriting, stating age, professional qualifications and full particulars of experience together with copies only of certificates and testimonials should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before June 30, 1950.

8. The date and place of birth of the father should be stated in the application.

9. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

10. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission

P. O. Box 530,
Colombo, June 13, 1950.

* The term 'Ceylonese' for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) citizen of Ceylon by descent or by registration; and
(b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Market Supervisor, Grade II, Public Health Department, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 840 per annum, rising by 16 annual increments of Rs. 72 to Rs. 1,992 per annum, with an efficiency bar before Rs. 1,488. A rent allowance and a temporary cost of living allowance at Government rates will be paid. No special temporary allowance is payable.

3. Applicants must be Ceylonese* and should not be over 40 years of age on June 1, 1950. They should have passed the Junior School Certificate (English) examination or a higher examination. A knowledge of colloquial Sinhalese and Tamil is essential. Preference will be given to those holding the certificate of the Royal Sanitary Institute.

4. Candidates possessing the certificate of the Royal Sanitary Institute will be given special consideration for promotion to Grade I when vacancies occur.

5. Applications will also be considered from persons holding permanent posts in the service of a Local Authority irrespective of age, provided they are otherwise

qualified for the post. In the case of Ceylonese ex-servicemen, the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

6. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Mayor or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

7. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

8. The selected candidate will be required to furnish cash security deposit of Rs. 50, and will be required to reside within the City of Colombo.

9. Applications in the candidates' own handwriting, stating age, qualifications and full particulars of experience, the date and place of birth of the father, together with copies only of certificates and testimonials should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before June 30, 1950.

10. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

11. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission

P. O. Box 530,

Colombo, June 12, 1950.

* The term 'Ceylonese' for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
(b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

THE Local Government Service Commission has been pleased to make the following appointments during the month of March, 1950:—

Municipal Council, Colombo

Dr. L. E. J. Poulier, Deputy Chief Medical Officer of Health.

Mr. S. W. Jayasekera, Engineer, Grade III, M.E.'s Department.

Mr. J. R. N. Scharenguivel, Engineer, Grade III, M.E.'s Department.

Mr. N. T. de Kretser, Chief Clerk, Tramways Manager's Department, Special Grade 'A'.

Mr. D. P. Jayawardena, Chief Clerk, Tramways Accounts Branch, Municipal Treasurer's Department, Special Grade 'A'.

Mr. E. C. Gauder, Chief Internal Audit Clerk, Municipal Treasurer's Department, Special Grade 'A'.

Mr. K. J. L. Perera, Head Clerk, M.E.'s Department, Special Grade 'A'.

Miss E. W. Kannangara, Deputy Librarian, Public Library.

Mr. A. C. F. Uduman, Reporter, Stenographers' Service.

Mr. A. J. A. Doray, Reporter, Stenographers' Service

Mr. F. X. F. S. Pulle, Chief Correspondence Clerk, Municipal Treasurer's Department, Special Grade 'B'.

Mr. N. S. P. C. Wijeratne, Clerk, Revenue Branch, Municipal Treasurer's Department, Special Grade 'B'.

Mr. H. O. F. Fernando, Superintendent, City Refuge

Mr. M. S. Mendis, Draughtsman, M.E.'s Department

Mr. Eric Fernando, Draughtsman, M.E.'s Department

Mr. M. A. P. Perera, Sanitary Sub-Inspector, Public Health Department.

Mr. S. H. Samerasinghe, Sub-Inspector, Waterworks Department (Seconded).

* Mr. W. Chandrasena, Stenographer (Lower Grade)

† Mr. V. Jegathesan, Clerk, Grade II.

‡ Mr. M. Arulappu, Clerk, Grade II.

§ Mr. U. Wirasinghe, Clerk, Grade II.

¶ Mr. D. G. D. Ganlath, Clerk, Grade II, Public Health Department

Mrs. A. C. Gooneratne, Assistant Matron, Public Health Department.

Mr. H. B. Jayatissa, Compositor, Grade II, Printing Department.

Mr. W. V. George, Compositor, Grade II, Printing Department.

Mr. Y. W. Sumanadasa, Compositor, Grade II, Printing Department.

Mr. W. D. Perera, Binder, Grade II, Printing Department.

Mr. R. A. D. Perera, Binder, Grade II, Printing Department.

Mr. D. C. Vitanage, Fireman, Firebrigade and Ambulance Department

Mr. M. Kanagasundaram, Fireman, Firebrigade and Ambulance Department

Municipal Council, Kandy

Mr. L. Kronenberg, Mains Foreman, Electricity Department

Mr. R. N. Senaratne, Revenue Inspector, Grade II.

Municipal Council, Galle

Mr. J. P. Seneviratne, Road Overseer.

Mr. Mark Alles, Revenue Inspector.

Municipal Council, Jaffna

Mr. R. Ratnathurai, Linesman, Grade I.

Mr. K. Shanmugam, Municipal Commissioner.

Urban Councils

Mr. Albert Perera, Assistant Engine Driver, U. C., Chilaw.

Mr. W. B. J. Fernando, Cashier, Grade III, U. C., Anuradhapura.

Mr. I. A. Naina Marikar, Cashier, Grade I, U. C., Kalutara.

Mr. D. C. Jayasinghe, Switch Board Operator, Grade II, U. C., Matale.

Mr. P. Edirisinghe, Electrical Foreman, Grade II, U. C., Wattala.

Road Committees

† Mr. S. Sellathurai, Clerk, Grade II, D. R. C., Matale.

Mr. B. J. Dharmaratne, Clerk-Draughtsman, D. R. C., Matale.

Town Councils

Mr. D. B. Abeynayake, Assistant Clerk, T. C., Dondra.

† Mr. P. D. Somawardena, Assistant Clerk-Storekeeper, T. C., Wadduwa.

Village Committees

Mr. A. Madanasinghe, Revenue Overseer, V. C., Kandapita-Walakada, Matara District.

Mr. B. Weerasuriya, Revenue Overseer, V. C., Uda Pattu (Kuruwiti Korale), Ratnapura District

Mr. M. A. P. A. Palihawadana, Revenue Overseer, V. C., Godapitiya, Matara District.

Mr. K. G. Ruparatna, Revenue and Works Overseer, V. C., Pannil Pattu (Atakalan Korale), Ratnapura District.

Mr. D. J. R. Dissanayake, Clerk, Grade II, V. C., Diyapottagam Pattu, Ratnapura District.

§ Mr. D. A. Wijesekera, Clerk, Grade II, V. C., Uda Pattu (Kuruwiti Korale), Ratnapura District

Mr. E. M. T. B. Ekanayake, Secretary, Grade I, V. C., Kinigoda Korale, Kegalla District

§ Mr. J. K. James, Clerk, Grade II, V. C., Kirama, Hambantota District.

Mr. S. B. Herat, Clerk, Grade II, V. C., Bintenna North (Batticaloa District.)

Mr. D. B. Mayadunna, Revenue Overseer, V. C., Aturugiriya (Colombo District).

Mr. R. B. Illangasinghe, Clerk, Grade II, V. C., Kiralawa Korale, Anuradhapura District.

M. E. FONSEKA,

Secretary,

Local Government Service Commission

P. O. Box 530,

Colombo, June 6, 1950.

* This appointment has been made from the Local Government Service Stenographers' Examination.

† These appointments have been made on the results of the Local Government Clerical Service Examination.

‡ These appointments have been made on the results of the Local Government Assistant Clerks' Examination.

§ These appointments have been made on the results of the Village Committee Clerical Grade II Examination.

Notices under the Local Authorities Elections Ordinance

BENTOTA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 67 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that Kannangara Korallage Don Bastian Kannangara has been elected to represent Ward No. 12, Elakake, of the Bentota Village Committee.

P. O. FERNANDO,
Commissioner of Elections
(Local Bodies).

Colombo, June 6, 1950.

ATAKALAN KORALE, MEDA PATTU VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that Tividhapala Dharmasena Ekanayake has been elected to represent Ward No. 7, Panawala, of the Atakalan Korale, Meda Pattu Village Committee.

P. O. FERNANDO,
Commissioner of Elections
(Local Bodies).

Colombo, June 6, 1950.

KILAKKUMULAI SOUTH (S. D.) VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that Tikiralage Piyasena has been elected to represent Ward No. 8, Malayaparithikulama, of the Kilakkumulai South (S. D.) Village Committee.

P. O. FERNANDO,
Commissioner of Elections
(Local Bodies).

Colombo, June 9, 1950.

Statements of Revenue and Expenditure

ERAVUR TOWN COUNCIL

True Account of Revenue and Expenditure during the Year 1949

REVENUE	Amount Rs. c.	Total Rs. c.
A.—General revenue	18,296 30	
B.—Thoroughfares	—	
C.—Council lands and buildings	127 20	
D.—Public health	10,570 21	
E.—Public recreation	93 0	
F.—Cemeteries	—	
G.—Dog Registration	73 0	
		29,159 71
Other receipts—		
(1) Deposits	494 80	
(2) Advances	227 50	
(8) Revenue Collection Account—		
(a) Property rate	4,317 66	
(b) Conservancy rate	2,872 89	
(9) Sundry creditors	1,213 29	
		9,126 14
		38,285 85
Balance on December 31, 1948		22,137 9
		60,422 94

EXPENDITURE

	Amount Rs. c.	Total Rs. c.
A.—General expenditure	11,646 67	
B.—Thoroughfares	488 72	
C.—Council lands and buildings	1,426 20	
D.—Public health	12,854 12	
E.—Public recreation	—	
F.—Cemeteries	—	
G.—Dog Registration	280 90	
		26,696 61
Other payments—		
(1) Deposits	1,645 50	
(2) Advances	210 0	
(8) Revenue Collection Account—		
(a) Property rate	6,642 0	
(b) Conservancy rate	4,473 88	
(9) Sundry creditors	—	
		12,971 38
		39,667 99
Balance on December 31, 1949		20,754 95
		60,422 94

I, Umarulebbe Vannah Meeralebbe, Chairman, Town Council, Eravur, not being a Christian, do hereby affirm that to the best of my knowledge and belief the above is the true and correct statement of all monies received and paid during the year 1949, on account of the Eravur Town Council.

Office of the Town Council,
Eravur, June 1, 1950.

U. V. MEERALEBBE,
Chairman

Certified correct :

E. SEENITHAMBY,
Member.

Affirmed before me on June 1, 1950.

S. A. SELVANAYAGAM,
Justice of Peace.

ERAVUR TOWN COUNCIL

Statement of Assets and Liabilities as at December 31, 1949

LIABILITIES	Rs. c.	Rs. c.
Deposits	—	1,397 66
Sundry creditors	—	1,213 29
Surplus as at December 31, 1949—		
Surplus as at December 31, 1948	26,459 0	
		Rs. c.
Revenue for 1949	29,159 71	
Expenditure for 1949	26,696 61	
		2,463 10
		28,922 10
		31,533 5

ASSETS

	Rs. c.	Rs. c.
Advances	—	176 0
Property rate due for recovery	—	6,377 45
Conservancy rate due for recovery	—	4,224 65
Ceylon Government 3 per cent. Defence Loan	—	4,000 0
Bank of Ceylon Savings Deposit	—	10,000 0
Cash in Current Account—		
Cash in Ceylon Bank, Batticaloa	6,937 47	
Cash at Batticaloa Kachcheri	50 0	
		6,987 47
Add amount debited by Bank on account of cheque book	3 0	
On account of commission	1 59	
		6,992 6
Less outstanding payment order and cheques	237 11	
		6,754 95
		31,533 5

I, Umarulebbe Vannah Meeralebbe, Chairman, Town Council, Eravur, not being a Christian, do hereby affirm that to the best of my knowledge and belief the above is the true and correct statement of the assets and liabilities of the Eravur Town Council as on December 31, 1949

Office of the Town Council,
Eravur, June 1, 1950.

U. V. MEERALEBBE,
Chairman

Certified correct :

E. SEENITHAMBY,
Member.

Affirmed before me on June 1, 1950.

S. A. SELVANAYAGAM,
Justice of Peace.

Budgets

L. G. D.—DB 35A.

AVISSAWELLA URBAN COUNCIL

Application under F.R. 12 (ii)—Budget for 1950

THE utilization of savings from votes to meet corresponding excess on other votes as shown below has been settled and adopted by the Council at its meeting held on April 21, 1950, subject to the sanction of the Honourable the Minister of Health and Local Government.

SAVINGS			
Head, Sub-head and Item	Amount	Rs.	c.
1.—J (6) Extensions and Improvements	..	1,200	0
2.—E (5) (d) Acquisition	..	800	0

EXCESS			
Head, Sub-head and Item	Amount	Rs.	c.
J.—(2) (c) Meters, Switches, &c.	..	1,200	0
J.—(3) (a) Materials	..	800	0

U. C. Office, Avissawella, May 16, 1950. S. MANAMENDRA, Chairman.

Sanctioned by the Honourable the Minister of Health and Local Government on June 2, 1950.

K. ANANTHAM, for Commissioner of Local Government. Colombo, June 6, 1950.

L. G. D.—DB 35A.

AVISSAWELLA URBAN COUNCIL

First Supplementary Budget for 1950

HEAD OF EXPENDITURE			
		Rs.	c.
(1) D.—Council lands and buildings :—			
(9) Surveys (New Head)	..	262	65
(2) E.—Public health :—			
(7) Markets and galas—			
(d) Construction	846	70
(3) J.—Electricity Department :—			
(2) Repairs and maintenance—			
(b) Engines, &c.	3,185	90
		4,295	25

" Sufficient Savings under any vote are not presently anticipated ".
1. Settled and adopted by the Council at its meeting held on April 21, 1950.

2 and 3 Settled and adopted by the Council at its meeting held on May 4, 1950.

U. C. Office, Avissawella, May 18, 1950. S. MANAMENDRA, Chairman.

Sanctioned by the Honourable the Minister of Health and Local Government on June 2, 1950.

K. ANANTHAM, for Commissioner of Local Government. Colombo, June 6, 1950.

BADULLA URBAN COUNCIL

First Supplementary Budget for the Year 1950

		Rs.	c.
A.—General expenditure :—			
(2) Establishment expenses—			
(d) Assessors' fees	..	220	0
(4) Contributions and grants	..	1,500	0
E.—Public health :—			
(2) Scavenging—			
(a) Wages	..	22	0
J.—Electricity Department :—			
(7) Reserve for depreciation	..	9,631	34
Total	..	11,373	34

Sufficient savings under any vote are not presently anticipated. Settled and adopted at a meeting of the Council held on January 28, 1950, by resolutions Nos. 3, 12, 13 and 22.

STANLEY H. ABEYSEKERE, Chairman.

BADULLA URBAN COUNCIL
Second Supplementary Budget for the Year 1950

	Rs.	c.
B.—Thoroughfares :—		
(1) Salaries and wages—		
(a) Superintendent of Works—allowances	220	0
(b) Overseers	140	0
Total	360	0

Sufficient savings under any vote are not presently anticipated. Settled and adopted at a meeting of the Council held on March 25, 1950, by resolutions Nos. 8 and 9.

STANLEY H. ABEYSEKERE, Chairman.

BADULLA URBAN COUNCIL
Third Supplementary Budget for the Year 1950

	Rs.	c.
C.—Resthouses and ambalams :—		
(3) Furniture and equipment	90	0
D.—Council lands and buildings :—		
(4) Maintenance	808	80
F.—Public recreation :—		
(2) Maintenance	729	0
J.—Electricity Department :—		
(1) Generation of electricity—		
(c) Salaries and wages at works	228	30
Total	1,856	10

Sufficient savings under any vote are not presently anticipated. Settled and adopted at a meeting of the Council held on April 29, 1950, by resolutions Nos. 9, 11, 13 and 16.

STANLEY H. ABEYSEKERE, Chairman.

BADULLA URBAN COUNCIL
Fourth Supplementary Budget for the Year 1950

	Rs.	c.
B.—Thoroughfares :—		
(8) Improvements	1,000	0
E.—Public health :—		
(1) General—		
(f) Instruments and drugs	150	0
H.—Weights and measures :—		
(1) Fees to inspectors—		
(a) Equipment	2,075	0
Total	3,225	0

Sufficient savings under any vote are not presently anticipated. Settled and adopted at a meeting of the Council held on May 27, 1950, by resolutions Nos. 9, 14 and 16.

STANLEY H. ABEYSEKERE, Chairman.

L. G. D. DD 216.

TEL DENIYA TOWN COUNCIL

Application under F.R. 40 (ii)—Budget for 1950

THE utilization of savings from votes to meet corresponding excess on other votes as shown below has been settled and adopted by the Council at its meeting held on April 29, 1950, subject to the sanction of the Commissioner of Local Government.

SAVINGS		EXCESS	
Head, Sub-head and Item	Amount	Head, Sub-head and Item	Amount
	Rs. c.		Rs. c.
B (12) New works	750 0	D (2) (c) Stores	250 0
		D (3) (c) Stores	500 0

Town Council Office, Teldeniya, April 21, 1950.

K. B. SAMARAKOON, Chairman, Town Council.

Sanctioned :

E. B. WIRATUNGA, for Commissioner of Local Government.

Colombo, June 6, 1950.

RAMBUKKANA TOWN COUNCIL
Second Supplementary Budget for 1950

HEAD OF EXPENDITURE		Amount
		Rs. c.
B (11) Surveys	..	2,250 0
Total	..	2,250 0

Settled and adopted by the Council at its meeting on May 29, 1950.

May 31, 1950.

N. H. KEERTHIRATNE, Chairman, Town Council.

Sanctioned :

E. B. WIRATUNGA, for Commissioner of Local Government.

Colombo, June 6, 1950.

CHILAW URBAN COUNCIL

Application under F.R. 12 (ii) of Urban Councils—Budget for 1950

THE utilization of savings from votes to meet corresponding excess on other votes as shown below has been settled and adopted by the Council at its meeting held on May 16, 1950, by Res. No. 8.

SAVINGS		ADDITIONAL PROVISION	
Head, Sub-Head, Item	Amount	Head, Sub-Head, Item	Amount
	Rs. c.		Rs. c.
A.—2 (f) Stationery, printing, &c.	4 81	A.—2 (h) Cost of vehicle plates, &c.	4 81
B.—3 (a) Plant and tools	62 30	B.—3 (b) Sign Boards	62 30
B.—11 Surveys	1,325 0	F.—2 Maintenance	700 0
E.—1 (m) Anti-Plague Campaign	650 0	E.—1 (k) Anti-Malaria work	625 0
E.—1 (g) Drainage construction	406 25	E.—1 (k) Anti-Malaria work	650 0
E.—5 (e) Construction	667 44	B.—7 Acquisition	406 25
J.—2 (a) Buildings	1,500 0	E.—5 (a) Wages	502 0
		E.—5 (h) War allowance	165 44
		J.—6 Improvements	1,500 0

Urban Council Office,
Chilaw, June 9, 1950.

J. P. FERNANDO,
Chairman, U. C., Chilaw.

Sale of Properties

KURUNEGALA MUNICIPAL COUNCIL

Notice re Sale of Properties for non-payment of Assessment Rates for the 4th quarter 1949

NOTICE is hereby given that the movable properties found in the premises and in the absence of movable properties liable for seizure (1) rents and profits from 1 to 3 years, (2) timber and produce, (3) materials of house, and (4) the undermentioned properties themselves seized by virtue of warrants issued by the Municipal Commissioner of Kurunegala in terms of section 252 of the Municipal Councils Ordinance, No 29 of 1947, for the arrears of assessment rates due on the premises mentioned in the schedule appended below for the 4th quarter 1949 will be sold by public auction at the spot and at the times therein mentioned unless in the meantime the amount of assessment rates and costs is duly paid to the Distraining Officers of the Council to whom the above warrants have been issued.

D B Herat, Distraining Officer, Ward Nos 8 to 12
K Wadivale, Distraining Officer, Ward Nos. 1 to 7.

Time of sale: To commence at the first-named premises at 9 a.m. each day.

P PERERA,
for Municipal Commissioner

Municipal Council Office,
Kurunegala, June 9, 1950

Ward 1, Monday, July 10, 1950

Baily Road: No. 14.
Gangoda Road: Nos. 11, 6/1.
Puttalam Road: Nos 191/6, 195, 217, 219, 221, 229, 281, 283, 299, 309/11, 321, 323, 189/2, 180, 196, 200, 202, 216, 218, 220, 286/1, 286/3, 300, 302.
Wellangolla Road: No. 5/2.
Wilgoda Road: Nos. 37, 62/6.

Ward 2, Tuesday, July 11, 1950

Bazaar Street: Nos. 129, 135, 147, 91.
Puttalam Road: No. 156/3.
Tank Circular Road: Nos. 7, 42, 84/3.

Ward 3 and 4, Wednesday, July 12, 1950

Parade Street: Nos. 43, 43/2.
Kandy Road: Nos. 30, 32, 40, 42.
Market Road: No. 9A.
Morris Street: No. 17.
Rajapihilla Road: No. 7.
Saunders Street: Nos. 10, 12, 18.

Ward 5, Thursday, July 13, 1950

Dambulla Road: Nos. 109, 191/3, 22, 2.
North Tank Approach Road: Nos 20/3, 20/4, 20/13.
Tank Circular Road: Nos. 6, 22/4, 22/6.
Wellawa Road: Nos 12, 27.

Ward 6, Friday, July 14, 1950

Gettuwana Road: Nos 53/1, 55, 57, 83, 93/5, 121/1, 131/2, 135/6.
Kandy Road: Nos 7/1, 11A/1, 29/1.

Ward 7, Saturday, July 15, 1950

Gettuwana Road: Nos 72-74, 100/1, 112/3, 118, 114/6, 110.
Kandy Road: Nos. 87, 121, 145/5, 145/42, 145/44, 145/45, 147/39, 147/43, 147/44, 147/46, 147/49, 147/51, 147/52, 147/57, 155, 159, 159/2, 161, 163, 173, 201/4, 201/7, 201/5, 211, 253, 255, 279

Ward 7, Tuesday, July 18, 1950

Thehyagonna Passage: Nos. 7A, 9/1, 9/2, 9/3, 9/4, 9/5, 9/14, 11, 21, 21/2, 21/3, 23, 25, 33/1, 33/2, 39/1, 41, 41/3, 45, 47, 49, 16, 18, 22, 22/1, 26, 21/5, 27, 29, 39.

Ward 8, Wednesday, July 19, 1950

Circular Road South: Nos. 7B, 9, 49/6.
Habage Lane No. 1: Nos. 11/3, 11/4, 13, 6/10, 6/12, 6/13, 8/10, 8/11, 8/17, 8/18, 8/10, 8/11, 8/17, 8/18, 8/19, 10, 12/4, 14/3, 6/55, 6/56, 8/8.
Habage Lane No 2: Nos 47, 18/2, 18/3, 24, 28/1, 28/2.
Kandy Road: Nos. 122/8, 126/2
Rajapihilla Road: No. 14/1.

Ward 9, Thursday, July 20, 1950

Negombo Road: No. 50
Puttalam Road: No. 95.
St Anna's Street: No. 28/4.

Ward 10, Friday, July 21, 1950

Illuppagedera Road: Nos. 11/10, 3.
Baily Road: Nos. 5E/1A, 5E/4, 13.
Negombo Road: Nos. 106, 54/2, 54/6.
Quarry Road: No. 2/1.

Ward 11, Saturday, July 22, 1950

Circular Road West. Nos. 42/2, 48, 50, 62/7.
Colombo Road. Nos. 112, 114
Negombo Road: Nos. 93/8, 93/13, 155/1, 155/2, 161/1,
161, 163, 157/6

Ward 12, Monday, July 24, 1950

Circular Road South: Nos. 54/2, 54/11, 50G, 52/1.
Colombo Road. Nos. 115, 169/7.
Henemulla Passage: Nos. 7/5-6.
Horowwa Road. Nos. 3/3, 5/10, 6, 6/1, 6/2.

Ward 12, Tuesday, July 25, 1950

Kandy Road: Nos. 250, 252, 254, 256, 264, 266, 268,
272, 274, 274/1, 274/2, 292, 294, 300, 310.
Railway Approach Road: No. 13/27.
Wilbawa Devala Lane. Nos. 30/2, 30/3, 30/4, 9/3,
29/1, 33
Wendaruwewa Road. Nos. 6/6-7.

BADULLA URBAN COUNCIL

Notice re Sale of Properties for non-payment of Assessment Rates

NOTICE is hereby given that in the absence of movable properties liable for seizure (1) rents and profits from one to three years, (2) timber and produce, (3) materials of house, and (4) the undermentioned properties themselves seized in virtue of a warrant issued by the Chairman, Urban Council, Badulla, in terms of section 139 of the Municipal Councils Ordinance (Chapter 193) as read with section 183 (1) of the Urban Councils Ordinance, No. 61 of 1939, for the arrears of the assessment rates due on the premises mentioned in the schedule appended below for the 1st quarter 1950 will be sold by public auction at the spot and at the time therein mentioned, unless in the meantime the amount of assessment rates and costs be duly paid to the Distraining Officer of the Council to whom the above warrant has been issued.

STANLEY H. ABEYESEKERE,
Chairman.

Office of the Urban Council,
Badulla, June 7, 1950.

TIME OF SALE TO COMMENCE AT THE FIRST-NAMED
PREMISES AT 9 A.M. EACH DAY

Schedule*Wednesday, June 28, 1950*

Bazaar Street: 3, 11, 17, 21, 24, 30, 32, 34; South Lane 24/7 and 8, 26, 28, 30, North Lane: 13, 15, 17, 19, 21, 23, Post Office Road: 10, 12.

Thursday, June 29, 1950

Lower Street. 7, 17, 19, 23, 25, 41, 47, 49, 51, 61, 67, 69, 75, 79, 89, 91, 93, 95 and 97, 111, 113, 121, 123, 149, 167, 169/1, 175, 177, 179, 24, 32, 58, 64, 68, 86, 98, 126, 132, 140, 142, 144, 146, 164 and 166, 168 and 170, 174, 174/1

Friday, June 30, 1950

Lower Street: 209, 219, 237, 237/1, 237/2, 237/3, 237/4, 237/5, 237/6, 237A, 237B, 239, 241, 245, 247, 257, 263, 265 and 267, 277, 281, 283, 285, 291, 315, 190, 192, 194 and 196, 198, 202 and 204, 210, 240, 242, 262.

Monday, July 3, 1950

King Street: 9, 2/2, 2/4 and 4A, 2/5, 2/6, 2/7, 2/8;
Lower King Street: 25, 25/1, 27, 10, 12, 14, 16, 38;
Station Road: 17, 6, 16, 16A, 16B, 16C, 16D, 16E, 16F, 16G

Tuesday, July 4, 1950

Bailey Road: 1, 2, 4, 12, 12A, Mosque Road: 15, 17, 6, 10; Jail Lane: 2; Jubilee Road: 3, 5, 7, 6, 8; Longdon Road: 9, 11, 11/1, 13, 23, 25, 27/2, 2, 4, 6, 10, 28, 30, 32, 34, 40, 24, 30/2.

Wednesday, July 5, 1950

Ela Terrace Road. 2, 4, 4A, 1, 1/1, 9, 15, 17; Avenue Road. 1, 4; Church Street: 11; Ward Street: 5/1, 7, 9, 9/1, 11, 13, 17, 19, 18, 20, 22, 24, 28, 32

Thursday, July 6, 1950

Gregory Road: 11, 13, 17 and 19, 21, 25, 37, 41, 47, 91/2, 97, 99, 99/1, 125, 133, 135, 151/13, 207, 12, 20, 40, 58, 64, 72 and 72/1, 74, 82, 88, 90, 98, 110, 112, 128, 142, 188/1-2, 190, 226.

Friday, July 7, 1950

Medapatana Path: 23/4; Green Lane Drive: 11, 15, 19, 43, 61, 12, 14, 42/1, 56; Badulupitiya Path: 3, 13, 2.

Monday, July 10, 1950

Gurendawatte Road: 1 and 3, 7, 7/5, 9, 11, 11A, 13, 23, 25, 29, 31, 43, 45, 30/1, 38; 46/2, 60, 66, 70/1-2; Circular Road: 15, 23, 25, 37/1, 39/1, 41/1, 43, 4, 22.

Tuesday, July 11, 1950

Bandarawela Road: 9/5, 9/6, 23, 41, 65, 67, 73, 75, 77, 81, 103, 111, 127, 54, 54/1, 68, 78, 80, 86, 90, 100, 106/3, 110, 110/1, 112/1, 114, 128.

Wednesday, July 12, 1950

Eladaluva Road: 37/1, 24, 24/1; Mailagastenne Lane: 10, 10A, 10B, 16/13, Spring Valley Road: 1/1, 15, 31, 35, 37, 39, 49 and 51, 59/1, 59/3 and 3A; Watagodawatte Path: 1, 3/2, 5.

Thursday, July 13, 1950

Helagama Path: 11, 17, 23/1, 23/3, 14/4, 28; Upper Alut Ela: 3, 25, 43, 49, 53, 61, 8/15, 16/1, 70, 84, 59.

Friday, July 14, 1950

Alut Ela Path: 24; Judges Hill Path: 19, 21, 10; Urathola Path: 3/6A, 13, 6, 6/1, 6/1A 6/2A, 30/1, 32, 40/5, 40/5A, 42/6, 42/7.

Tuesday, July 18, 1950

Pipe Line Path: 7, 27, 2/5, 8; Peelipotagama Path: 3, 5, 5A, 7, 30/1, 36, 60/1

Wednesday, July 19, 1950

Hanwella Path: 7, 23/4, 25, Hindagoda Path: 26/2, 28/1; Passara Road: 17, 52 and 54.

Thursday, July 20, 1950

Riverside Road: 7, 9, 13, 6, 8; Russel Road: 17.

Miscellaneous

No. RI/ARI 56.

MORATUWA URBAN COUNCIL

Rabies

NOTICE is hereby given in terms of section 11 of the Rabies Ordinance, Chapter 333 of the Legislative Enactments of Ceylon, that there is danger of Rabies within the administrative limits of this Council

Any dog found in any public place or road or any place other than a private building, compound or

garden, within the limits of this Council, and not being used up or led shall be liable to be destroyed forthwith by any person authorized by me in writing.

This proclamation shall be in force for six months from June 8, 1950.

S LUCIAN J. SILVA,
Chairman,
Moratuwa Urban Council

Urban Council Office,
Moratuwa, June 6, 1950.

MADAMPE TOWN COUNCIL AREA

Rent Control Board

IT is hereby notified for general information in terms of regulation 3 of the Rent Restriction Regulations, 1949, published in the *Gazette* of April 22, 1949, that applications to the Rent Control Board, under the provisions of the Rent Restriction Act, No. 29 of 1948, for the area comprised within the administrative limits of the Madampe Town Council, will be received at the following address:—

“ The Chairman,
Rent Control Board,
Shanti, Ihalagama,
Madampe.”

2. The Board will hold sittings for the hearing of all applications made to it under the above Act at the place, as heretofore, and mentioned hereunder.

“ Town Council Office,
Madampe.”

A. G. SANDARATNE,
Chairman, Rent Control Board,
Madampe T. C. Area.

Madampe, June 3, 1950.

MINUWANGODA VILLAGE AREA VILLAGE COMMITTEE

The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the Butchers Ordinance (Chapter 201) as amended by section 6 of the Ordinance, No. 44 of 1947, that the person mentioned in the schedule hereto, has made an application to me for carrying on the trade of a butcher in the premises stated against his name in the aforesaid schedule, during the year 1950.

Any person residing within the limits of the Minuwangoda Village Committee Area who desires to object to the issue of the licence should furnish me in duplicate, within 14 days from the date of this *Gazette*, a written statement of the grounds of his objections for the issue of the licence.

SCHEDULE

Name of Applicant	Name of premises at which the trade is to be carried
M. Benjamin Perera of Minuwangoda	Meat Stall in Palliyawatte at Burullapitiya.

D J SENANAYAKE,
Chairman.

Village Committee Office,
Minuwangoda, June 6, 1950.

MAHARA VILLAGE COMMITTEE

The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the Butchers Ordinance (Chapter 201), as amended by section 6 of Ordinance No. 44 of 1947, that the persons mentioned in the schedule hereunder have made applications to me for carrying on the trade of butchers in the premises stated against their names in the aforesaid schedules, during the year 1950.

Any person residing within the limits of the Mahara Village Committee, who desires to object to the issue of any of these licences, should furnish me in duplicate, within 14 days from the date of this *Gazette*, a written statement of the grounds of the objection for the issue of the licences.

SCHEDULE

Name of Applicant	Place
1. N. Thomas Perera, Dalupitiya	Dawatagahawatta at Mahara, Heenkenda
2. M. E. A. de Pinto Wickramaratna, Wehsara	Thappawatta at Kirillawalla

D. S. J. R. WEERASEKARA,
Chairman.

Village Committee Office,
Mahara, Nugegoda,
Kadawata, June 9, 1950.

UDAGAMPAHA (P. D.) VILLAGE COMMITTEE

The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the Butchers (Amendment) Ordinance No. 44 of 1947 (Chapter 201) that the person mentioned in the schedule hereunder has made application to me for carrying on the trade of a butcher in the premises stated against his name in aforesaid schedule during the year 1950.

Any person residing within the limits of the village area of Udagampaha in Pata Dumbara, Kandy District, who desires to object to the issue of the licence should furnish to me in duplicate, within 14 days from the date of this *Gazette*, a written statement of the grounds of his objection.

Schedule

1. Ana Saibo of Madawala Madige Wattegama	Beef Stall Madawala Bazaar.
---	-----------------------------

U. P. Y. JINADASA,
Chairman.

Office of the Village Committee,
Hurikaduwa, June 12, 1950.

HAPUTALE URBAN COUNCIL

Assessment Book for the Year 1950

NOTICE is hereby given under section 117 (1) of the Municipal Councils Ordinance (Chapter 193) as read with section 179 of the Urban Councils Ordinance, No. 61 of 1939, that the Assessment Books for the year 1950 is now ready and open for inspection at the Council's Office during the office hours

Urban Council Office,
Haputale, June 5, 1950

G. DHANAWARDENA,
Chairman.

ප්‍රදේශ ආලයය පිළිබඳ දැන්වීම

L. G. D.—GA 14/49/2.

(මේ 1949ක්වූ නොවැම්බර් මස 25 වැනි දින ඉරික 10,047 දරණ ලිපිකරණයට අදාළව පසුගිය රජයේ ආර්ථික දෙපාර්තමේන්තුවේ ආණ්ඩු පනතේ 37(1) වන උපදේශනාවට අනුකූලව ප්‍රකාශනයක් සාධනය කිරීමට අදාළව)

ගම්පහා ආණ්ඩුපනත

ගම්පහා ආණ්ඩුපනතේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ, තුළුරුවලින් දිස්ත්‍රික්කයේ බලපත්‍රිත ගම් ප්‍රදේශයේ ගම් කාර්ය සහාය වසින් සම්පාදනය, 1947ක්වූ පැවැත්ම මස 24 වැනි දින ඉරික 9,773 දරන ගැසට් අතිරේකයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධනය වූ එකී වගන්තියෙන් සංශෝධනය හා ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා ධනාත්මකව පැවරී තිබෙන බලය ප්‍රකාර එතුමා විසින් ස්ථිර කරන ලද අතුරු ව්‍යවස්ථා.

ඊ. බ්ලිම්බි. කන්නන්ගර,
සංශෝධන හා ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය
කාර්යාංශයේ ස්ථාවර ලේකම්වරුන්.

මේ 1949ක්වූ නොවැම්බර් මස 15 වැනි දින
කොළඹදීය.

අතුරු ව්‍යවස්ථා

බෙකරිය

1. බෙකරිය ව්‍යවස්ථාවට—

“බෙකරිය” යන්නෙන් මිනිසුන්ගේ කෘම සඳහා ආහාරයක් ලෙස විකිණීම පිණිස පාන්, වීස්කෝතු හෝ රසකැපිලි වලින් සුළු වනු ලබන ස්වභාවයේ, ඒ කෘම වලින් පිලියෙලු කරන ස්වභාවයේ හා ඒවාට උවමනා බඩුබාහිර දිය ගබඩාකර තිබෙන ස්වභාවයේ ආදායකරු ලැබේ;

“ප්‍රධානතුමා” යනුවෙන් කාර්ය සහාය ප්‍රධානතුමා ආදායකරු ලැබේ;

“කාර්ය සහාය” යනුවෙන් බලපත්‍රිත ගම් ප්‍රදේශයේ ගම් කාර්ය සහාය ආදායකරු ලැබේ;

“ගම් ගම්බද වෙළඳපොළක් සම්බන්ධයෙන් වෙළඳපොළකට අයත් ප්‍රදේශය” යනුවෙන් 83 වැනි අතුරු ව්‍යවස්ථාවේ විස්තර කරන ලද ප්‍රදේශය ආදායකරු ලැබේ;

“අවුල්වූ හෝ අනවසරයෙන් කුණාටු කම්පනය” යනුවෙන් 106 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් ඕනෑම කම්පනයක් ආදායකරු ලැබේ;

“ගම් ප්‍රදේශය” යනුවෙන් බලපත්‍රිත ගම් ප්‍රදේශය ආදායකරු ලැබේ.

2. (1) ඒ සඳහා සංශෝධන පිළිබඳ වෛද්‍ය නිර්දාහයක් ලෙස රෙකමන පිට ප්‍රධානතුමා විසින් නිකුත් කරනු ලබන බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවෙකු විසින් බෙකරියක් පිහිටුවීම හෝ පිහිටුවා තිබෙන බෙකරියක් පවත්වාගෙන යෑම් ගෙවත් එහි පාන් සුළු වා විකිණීම නොකළ යුතුයි.

(2) ගම් අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරන ලද සෑම බලපත්‍රයක්ම 10 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත් කරන ලද අවුල්වූ දේ දෙපාර්තමේන්තුවේ නිසිවිටුම් අවසාන වන්නේය.

3. බෙකරියක් වශයෙන් පාවිච්චි කිරීමට බලපොරොත්තුවන ගොඩනැගිලි පහසු සඳහන් කිරීමෙන් අනුකූලව නොවැනි නම් 2 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කිසිවෙකුට ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට අයිතියක් නැත. එනම්—

- (a) ඒ ගොඩනැගිලි හොඳට වාතාශ්‍රය ඇතිවන ලෙසක් හොඳට එලිය වැටෙන ලෙසක් පිහිටා තිබිය යුතුයි;
- (b) සින්ති දුණු බඳුමක් කපලාරුකොට ඒවායේ සුදුසු ශාක තිබිය යුතුයි;
- (c) බිම සමෝනි දමා තිබිය යුතුයි;
- (d) ඒ ස්ථානයේ සෑහෙන තරම් වැසිකිලි පහසුකම් හා කාණු ප්‍රමාණවත් පරිදි සපයා තිබිය යුතුයි;
- (e) වහලින් කුණු හා දූපිලි වැරිම වලක්වාලීමට—සුදුසු ද්‍රව්‍ය වලින් සාදන ලද පිම්බීමක් තිබිය යුතුයි;
- (f) නිසිවිටුම් කුණුවලට සිට, සැමදම තිබෙන පෝරොගොඩක පිට වැසිකිලියක සිට හෝ අවාණයකරු නොලැබූ කාණුවක සිට අභි පණහක් ඇතුළත ඒ ස්ථානය පිහිටා නොතිබිය යුතුයි;
- (g) ඒ ස්ථානයේ පිරි පදම්කර ඇතිම සඳහා පමණක් අභි 12ක් දිනදී, අභි 10ක් පලුල්වූ ප්‍රමාණයකට අවුල්වූ ආකාරයට බිම් ප්‍රමාණයක් ඇති වෙනම නාටරයක් සාදා තිබිය යුතුයි;
- (h) දෙරවල් හා ඒ නෙල් ඇති පිරි පදම්කරන කාමරයේ අඩු ගණනේ පැති දෙකකින් වෙන් පිටත නිදහස් ලෙස වාතාශ්‍රය ඇතිවීම සඳහා පලුල්වූ අභි පහසුකම් අඩු නොවූ ප්‍රමාණයකට ඉඩ පහසු සලස්වා තිබිය යුතුයි;

(i) බර්ග්ස් කාමරයේ දෙර පිරි පදම්කරන කාමරය ඇතුළට එක එල්ලේම විවෘත නොවන ලෙස පිලියෙලු කර තිබිය යුතුයි.

4. බෙකරියක බලපත්‍රකාරයා විසින්—

- (a) බෙකරියේ පාවිච්චිකරන හෝ බෙකරියට අයිති සියලුම උපකරණ, ලී බඩු හා වෙනත් වුවමනා ද්‍රව්‍ය පිරිසිදු ව තබාගැනීමට සලස්වන්නටද;
- (b) බෙකරියේ ගම්පවල උඩතලවල ගොදුන් සකස් කොට පරහරයක් නැතිවන සේ සම්කරන ලද ලැම්බලින් හෝ අනතුරුදහස නොවන දිය බිණොහත්තා ද්‍රව්‍යයකින් පිලියෙලුකරවා ඒ ගම්ප දිනපතාම සුරැකීමට පිරිසිදු කරවන්නටද;
- (c) අඩුම ගණනේ පැය විසිහතරකට එක වරක් බැහිත්වත් බෙකරියේ බිම ආතුහාවා එකී කුණු වහාම මුසිසත් ඇති බුදු, සිදුරු රහිතවූද හා ජනනයට දම්මටා දිනපතා ඉවත්කරමින් නටද;
- (d) බෙකරිය පිහිටි භූමිභාගය පිරිසිදු ව තබාගැනීමටත් ගම් නිසි කාණුවකින් වැසිකිලියකින් හෝ කුණු වලකින් හා එබඳු වෙන ගම් අවහිරයකින් නිදහස්ව තබාගැනීමට සලස්වන්නටද;
- (e) බෙකරියේ පාවිච්චිකරන පිරි පොළොවේ සිට අඩුම ගණනේ අභි තුනකින් උස ඇති ගේසයක් මත නැබීමට සලස්වන්නටද;
- (f) බෙකරිය පිහිටා ඇති භූමිභාගයේ සිඳුම් කුණුකසල ඉවත්කරවා දිනපතා කාණු සෝදවන්නටද;
- (g) ඒ භූමිභාගයේ පිරි පදම්කර අනන්‍ය කාමරයෙන් පිරින පාන් සෑදීමේ කටයුතුවල යෙදී සිටින අයවලුන්ට පහසු වෙන් පැමිණිය හැකි ගම්කිසි ස්ථානයක අඩු ගණනේ පහසුකම් දෙකක්වත් කැබීමට සලස්වන්නටද;
- (h) පාන් සෑදීමේ කටයුතුවල යෙදී සිටින අයවලුන්ගේ ප්‍රයෝජනය සඳහා ඒ ස්ථානයේ පිරිසිදු වතුර, පිරිසිදු තුවාය, නිදහසෙන් ගබඩා කිරීමේ මුද්‍රා සහ සවන් යන මේවා කැබීමට සලස්වන්නටද;
- (i) බෙකරිය සම්බන්ධයෙන් වූ ගම් අතුරු ව්‍යවස්ථාව පිටපතක් බෙකරියේ සියලුදෙනාටම පෙනෙන ස්ථානයක එල්ලා කැබීමට සලස්වන්නටද;

මහාය.

5. බෙකරියක බලපත්‍රකාරයා විසින්—

- (a) බෙකරිය නිදහැනීමේ ස්ථානයක් වශයෙන් හෝ කිසියම් සහකූ හෝ බෙකරියේ කටයුතුවලට උවමනා කරන බඩු වලින් නොරැවූ වෙන කිසිම බඩුවක් තබාගැනීමේ ස්ථානයක් වශයෙන් හෝ පාවිච්චි කිරීමට ඉඩකැරීම;
- (b) නිසිපරිදි සාදන ලද්දේ බුදු මැස්සන්ට ඇතුළු වී නොහැකි බුදු පිරිසිදු වූ ද වූද රුපෙලිවල නොදමා පාන් වියකොත්තු හෝ රසකැපිලි වලින් වෙළඳාමට නැබීමට ඉඩකැරීම;
- (c) පාන්, වීස්කෝතු හෝ රසකැපිලි වලින් සෑදීමේ කටයුතුවල යෙදී සිටින කිසිවෙකුට ඒ සඳහා අවස්ථාවක් හා අගපත්වූ පිරි, වතුර හෝ වෙනගම් ද්‍රව්‍යයක් පාවිච්චි කිරීමට ඉඩකැරීම;
- (d) බිම ගබඩා කිරීම පිණිස පහසුවෙන් එහා වෙත ගෙන යා හැකිවූ කිසියම් ලී බඩුවක් හෝ උපකරණයක් බෙකරිය ඇතුළත තබාගැනීම හෝ පාවිච්චි කිරීම; හෝ
- (e) බෙකරියට අයිතිවූ භූමිභාගයක කිසිවෙකුට කිසියම් සුදු වක් කිරීමට හෝ නොහික්මුණු ලෙස ගැසීම්මට ඉඩ දීම; හෝ

නොකළ යුතුයි.

- 6. පාන්, වීස්කෝතු හෝ රසකැපිලි වලින් සෑදීමේ හෝ පිම්බීමේ කටයුතුවල යෙදී සිටින සෑම අයකු විසින්ම ඒ කටයුතු වල යෙදීමට පෙර තමන්ගේ අත් හෝ දහන පසුව, කිසිලී හා හරිරයන් වැනි සහන පරිද්දෙන් පිරිසිදු වූ සුදු වැස්මක් ඇඳ (ශීඝ්‍රයෙන්) නොපියවක් හෝ හලප්පාමක්ද පැළඳිය යුතුයි;
- 7. කිසිවකු විසින් බෙකරියට අයිති භූමිභාගය ඇතුළත කෙළොසිම සඳහා සපයා තිබෙන පහසුකම් ඇතුළට මිස වෙන නැතක කෙළ නොහැසිය යුතුයි.
- 8. බෝවෙන රෝගයකින් හෝ සම රෝගයකින් හෝ වශංක රෝගයකින් පෙළෙන හෝ ලහදී පෙරළන හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනකුට ලහදී සාන්තුකිරීමේ යෙදී සිටි කිසිවකුට එකී රෝගය බෝවීමට හා රෝග බිජයක් බෝරුණු ලැබීමට හා වෙන කාලය පසුවන තෙක් බෙකරියට ඇතුල්වීමට හෝ පාන්, වීස්කෝතු හෝ රසකැපිලි වලින් සෑදීමේ හෝ පිම්බීමේ කටයුතු වලට සම්බන්ධවීමට හෝ බෙකරිය හාරව සිටින අය විසින් ඉඩ නොදිය යුතුයි.
- 9. (1) සුදුසු හැම මට්ටමදී හා පිරි ඇතිම හෝ පාන් පිම්බීම, කරනු ලබන මහාය මෙලොවකදී ප්‍රධානතුමාට හෝ සංශෝධන පිළිබඳ වෛද්‍ය නිර්දාහයක් ලැබූ බැවින් සහකාරයන්ට හෝ

හෝ ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් බලපවරනලද ඕනෑම නිලධාරියෙකුට හෝ බේකරියට ඇතුළුවී පරීක්ෂාකිරීමට නීතිප්‍රකාර බලය තිබේ.

(2) බේකරියේ බලපත්‍රකාරයා විසින් හෝ එය භාරව සිටින අය විසින් ප්‍රධානතමාට හෝ සෞඛ්‍ය පිලිබද ලේඛන නිලධාරීන්ගේ සෞඛ්‍ය පරීක්ෂකයාට හෝ සෞඛ්‍ය ප්‍රධානතමා විසින් බලපවරනලද යම් නිලධාරියෙකුට බේකරියට ඇතුළුවී පරීක්ෂාකිරීමට ඉඩදී ඒ ප්‍රධානතමාට හෝ එහි නිලධාරියාට ඒ සඳහා ඕනෑකරන සෑම උපකාරයක්ම දිය යුතුයි.

10. බේකරිය පිලිබදවූ මේ අතුරු ව්‍යවස්ථාවලින් යම් අතුරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් ගම්බද උසාවියකදී වරදකාරයා කරනු ලැබූ බලපත්‍රකාරයකුට ඒ උසාවිය මගින් නියමකරන වෙනත් ඕනෑම දඬුවමකට අමතර වශයෙන් ඔහුගේ බලපත්‍රය අවලංගුකිරීමටද නීතිප්‍රකාර බලය තිබේ; තවද එසේ බලපත්‍රය අවලංගුකිරීම ගැන බලපත්‍ර කාරයාට කිසිම අලාභයක් අරභයා ගැනීමට අයිතිවාසිකමක් නැත.

බත් කඩ, රෙස්ටෝරන්ට් ශාලා සහ හේ හා කෝපි කඩ

11. (1) ඒ සඳහා සෞඛ්‍ය පිලිබද ලේඛන නිලධාරීන්ගේ රෙකමන පිට ප්‍රධානතමා විසින් නිකුත්කරනලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් කිසියම් බත් කඩයක්, රෙස්ටෝරන්ට් ශාලාවක් හෝ හේ හෝ කෝපි කඩයක් පිහිටුවීම හෝ වෙනත් පිණිස පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි.

(2) මේ අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරනු ලබන සෑම බලපත්‍රයක්ම 19 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ අවලංගු නොකරනලද්දේ නම් එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස නිස්එක්වැනිදිට අවසාන වන්නේය.

12. බත් කඩයක්, රෙස්ටෝරන්ට් ශාලාවක් හෝ හේ හෝ කෝපි කඩයක් පැවැත්වීමට බලාපොරොත්තුවන ගොඩනැගිලි පහසු සඳහන් නියමයන්ට අනුකූලව නොමැතිනම් 11 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවාසිකමක් නැත. එනම්—

- (a) ඒ ගොඩනැගිලි හොඳට වාතාශ්‍රය ඇතිවන ලෙසත් හොඳට එලි වැටෙන ලෙසත් පිහිටා තිබිය යුතුයි;
- (b) බිත්ති හුණු බඳුමෙන් කපලොරුකොට ඒවායේ සිඳි හුණු සා තිබිය යුතුයි;
- (c) බිම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (d) වහලින් කුණු හා දුම්බි වැරිම වලක්වාලීමට සුදුසු ද්‍රව්‍ය වලින් සාදනලද සිම්ලීමක් සපයා තිබිය යුතුයි.

13. බත් කඩයක්, රෙස්ටෝරන්ට් ශාලාවක් හෝ හේ හෝ කෝපි කඩයක් බලපත්‍රකාරයා විසින්—

- (a) ඊට අයිති භූමිභාගය ශුද්ධපමිත්‍ර ලෙසත් සනීපදායක තත්වයකින් තබාගැනීමට සලස්වන්නටද;
- (b) බත් කඩේ, රෙස්ටෝරන්ට් ශාලාවේ හෝ හේ හෝ කෝපි කඩේ පාවිච්චිකරන හෝ ඊට අයිති සියලුම උපකරණ ලී බඩු හෝ වෙනත් බඩුබාහිරදිය පිරිසිදුව තබාගැනීමට සලස්වන්නටද;
- (c) බත් කඩේ රෙස්ටෝරන්ට් ශාලාවේ හෝ හේ හෝ කෝපි කඩේ ඇතුළත හෝ ඊට අයිති භූමිභාගයේ ඇති සියලුම කුණුරෙහි හා දුම්බි අගභාග දිනපතා දවසට දෙවරක් බැසිත් ඉවත්කරවන්නටද;
- (d) ඒ ගොඩනැගිලිවලට වෙළඳුමට තබා තිබෙන සියලුම කේස්, රසකැවිලි හා වෙනත් ආහාර පිරිසිදු බා මැස්සන්ට ඇතුළුවිය නොහැකි ලෙස නිසි පරිදි සාදන ලද්දේ මිදුරු පෙරිවිවල නැත්පත් කරමින්නටද;
- (e) සියලුම අහක දමන හේ රෙහු, කෝපි රෙහු හෝ කිරි හා කැමච්ලින් ඉතිරිවන කොටස් හොඳට ජන්තුවන පියනක් හෝ මුඛියක් ඇති මැස්සන්ට ඇතුළුවිය නොහැකි භාජනයකට එකතුකරවා දිනපතා දවසට දෙවරක් බැසිත් එකී භූමිභාගයෙන් ඉවත් කරවන්නටද;
- (f) කැමක් හෝ බිමක් සෑදීමේදී, විකිණීමේදී හා පාවිච්චි කිරීමේදී ප්‍රයෝජනයට ගනු ලබන සියලුම උපකරණ සෑම දෑ පිරිසකරකම දෙවරක් බැසිත්වත් සමත් හා මතුරෙන් සෝදවන්නටද;
- (g) කිසිවකු විසින් කැමක් හෝ බිමක් පාවිච්චි කිරීමට ප්‍රයෝජනයට ගන්නාලද සෑම උපකරණයක් හෝ භාජනයක්ම එසේ ප්‍රයෝජනයට ගත් වහාම වෙනත් අයකු විසින් එය ප්‍රයෝජනයට ගැනීමට පෙර සෝද වන්නටද;
- (h) පරීක්ෂාකර බැලීමට පූර්විකරන පරිද්දෙන් ඒ ස්ථානයේ මැඩකරන සියලුදෙනාගේම නම් හා බඩුන්ට ලියුම් ලැබෙන පිලිවෙලින් සඳහන් ලැයිස්තුවක් සියලු කල්හිම එහි තැබීමට සලස්වන්නටද;

ඕනෑම.

14. බත් කඩයක්, රෙස්ටෝරන්ට් ශාලාවක් හෝ හේ හෝ කෝපි කඩයක් බලපත්‍රකාරයා විසින් කිසියම් ඉවත දමන හේ රෙහු, කෝපි රෙහු හෝ කැමච්ලින් අහකදමන වෙනත් ඉතුරු

කොටස් බලපත්‍ර ලත් ස්ථානයේ බිම ඉතිරිවන්නට; ඉබ හොඳිස යුතුයි.

15. බත් කඩයක්, රෙස්ටෝරන්ට් ශාලාවක් හෝ හේ හෝ කෝපි කඩයක් බලපත්‍රකාරයා විසින් හැම කල්හිම එහි මැඩ කරන අයට මෙන්ම ඒ ස්ථානයට පැමිණෙන අඩුත්තන්ට පහසු වෙන් ප්‍රයෝජනයට ගතහැකිවන පරිද්දෙන් ඒ බලපත්‍ර ලත් ස්ථානයේ අඩු ගණනේ පඩික්කම් දෙකක්වත් තැබීමට සැලැස් විය යුතුයි.

16. කිසිවකු විසින් බත් කඩයක් හෝ රෙස්ටෝරන්ට් ශාලාවක් හෝ හේ හෝ කෝපි කඩයක් භූමිභාගය ඇතුළත කෙලෙසැබීම සඳහා සපයා තිබෙන පඩික්කමක් ඇතුළට මිස වෙන තැනක කෙලෙස නොගැසිය යුතුයි.

17. බෝවෙන රෝගයකින් හෝ සමේ රෝගයකින් හෝ වසංගත රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලගදී පෙරිනාද් හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලගදී සාන්ද්‍ර කිරීමේදී යෙදී සිටියාවූ කිසිම කෙනෙකුට එකී රෝගය බෝවීමට හා රෝග බිජයන් මෝරණු ලැබීමට වුවමනා කාලසීමාව පසුවනාකමක් බත් කඩයක්, රෙස්ටෝරන්ට් ශාලාවක් හෝ හේ හෝ කෝපි කඩයක් භාරව සිටින කිසිවකු විසින් එබඳු ස්ථානයකට ඇප ලීමට හෝ එහි කිසියම් කැමක් හෝ බිමක් සෑදීමේ හෝ විකිණීමේ කටයුත්තකට සම්බන්ධවීමට හෝ ඉබ හොඳිස යුතුයි.

18. සුදුසු ගැමවීමකදී ප්‍රධානතමාට හෝ සෞඛ්‍ය පිලිබද ලේඛන නිලධාරීන්ගේ සෞඛ්‍ය පරීක්ෂකයාට හෝ ප්‍රධාන තමා විසින් ලියවිල්ලකින් බලපවරනලද ඕනෑම නිලධාරියෙකුට හෝ ඕනෑම බත් කඩයකට, රෙස්ටෝරන්ට් ශාලාවකට හෝ හේ හෝ කෝපි කඩයකට ඇතුළුවී පරීක්ෂාකිරීමට නීතිප්‍රකාර බලය තිබේ. තවද ඕනෑම බත් කඩයක්, රෙස්ටෝරන්ට් ශාලාවක් හෝ හේ හෝ කෝපි කඩයක් බලපත්‍රකාරයා විසින් හෝ එය භාරව සිටින අය විසින් ප්‍රධානතමාට හෝ එබඳු නිලධාරියෙකුට ඒ භූමිභාගයට ඇතුළුවී පරීක්ෂාකිරීමට ඉඩදී ඒ සඳහා ඔහුට වුවමනා සෑම උපකාරයක්ම දිය යුතුයි.

19. බත් කඩ, රෙස්ටෝරන්ට් ශාලා හෝ හේ හෝ කෝපි කඩ පිලිබදවූ මේ අතුරු ව්‍යවස්ථාවලින් යම් අතුරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් ගම්බද උසාවියකදී වරදකාරයා කරනු ලැබූ කිසියම් බලපත්‍රකාරයකුට ඒ උසාවිය මගින් නියමකරන වෙනත් ඕනෑම දඬුවමකට අමතර වශයෙන් ඔහුගේ බලපත්‍රය අවලංගු කිරීමටද නීතිප්‍රකාර බලය තිබේ. එසේ බලපත්‍රය අවලංගුකිරීම ගැන බලපත්‍රකාරයාට කිසිම අලාභයක් අරභයා ගැනීමට අයිතිවාසිකමක් නැත.

පොල්ලේ කොටු

20. ඒ සඳහා ප්‍රධානතමා විසින් නිකුත්කරනු ලබන බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත පිහිටි යම් ප්‍රසිඛි මුවක, ගංගාවක, කලපුවක හෝ මෝස්තර පොල්ලේ හෝ ද්‍රව්දඩු පෙහවීම පිණිස කිසිම කොටුවක් සෑදීම හෝ පවත්වා ගෙනයාම නොකට යුතුයි.

21. යම් කොටුවකට, මෝස්තරව හෝ මුව අමුණු කමානගත කට අවහිරව පවත්නා කොටුවක් සම්බන්ධයෙන් බලපත්‍රයක් නිකුත් නොකළ යුතුයි.

22. 20 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරනු ලබන සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස නිස්එක්වැනිදිට අවසාන වන්නේය.

ආහාර ද්‍රව්‍ය මෙළඳම

23. (1) ඒ සඳහා ප්‍රධානතමාගෙන් විසිදු පරිදි ලබාගන්නා ලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් මස්, කුකුළු හා ආදී පක්ෂීන්, අලුත් මාලු, එළවලු හෝ නරත්වියන වෙනත් ආහාර ද්‍රව්‍ය විකිණීම පිණිස කිසිම කඩයක්, හෝ (වෙළඳුම් පොලකින් බාහිරවූ) ස්ථානයක් පවත්වාගෙන යාමක් නැත.

(2) එබඳු සෑම බලපත්‍රයක්ම 28 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස නිස්එක්වැනිදිට අවසාන වන්නේය.

24. යම්කිසි කඩයක් හෝ (වෙළඳුම්පලකින් බාහිරවූ) යම් ස්ථානයක මස්, කුකුළු, තාර ආදී පක්ෂීන්, අළුත් මාලු, එළවලු හෝ නරත්වන සූර වෙනත් ආහාර ද්‍රව්‍ය අයිතිකාරයා නොහොත් වෙළඳුම්කරන්නා විසින් මස්, කුකුළු, තාර ආදී පක්ෂීන් හා අලුත් මාලුන් එලවලුවලින් මෙන්කර තබාගත යුතුයි. තවද කුකුළු, තාර ආදී පක්ෂීන්ට අනවශ්‍ය අපහසුකම් මිදිත්ව පිරිදිනොවනසේ සාදනලද කුඩුබල දමා ඒ පක්ෂීන් තබාගත යුතුයි.

25. ප්‍රධානතමා විසින් හෝ එතුමාගෙන් ලියවිල්ලකින් විසිදු පරිදි බලපත්‍ර ලත් ඕනෑම කෙනෙකු විසින් මනුෂ්‍ය ආහාරයට යොදා ගත හැකි, තාර ආදී පක්ෂීන්, අලුත් මාලු, එළවලු හා නරත්වන සූර වෙනත් ආහාර වන විකිණීම සඳහා පාවිච්චිකරන ඕනෑම කඩයක් හෝ (වෙළඳුම්පලකින් බාහිරවූ) ස්ථානයක් පරීක්ෂාකර බැලිය හැකිය.

26. (1) එක්කම මිලට ඇති ජේදයේ සඳහන් කොන්දේසිවලට අනුකූලවන පෙරිවිසක හෝ රචක දමා මිස නැත්නම් කිසිම මසක් යම් මස් බඩුවක සිට කිසියම් කඩයකට හෝ මස් විකුණන ස්ථානයකට ගෙන යාමක් නොවේ.

(2) (a) මස් ගෙනයාම සඳහා පාවිච්චිකරන සෑම පෙට්ටියකම ඇතුළු පැත්තේ තුන්තනාසම් හෝ පෙරෙන ස්වභාව නොමැති ද්‍රව්‍ය වහින්න අල්ලන ලදුව හා මුහුණත් ඇතුළුද නිසි යුතුයි.

- (b) මස් ගෙනයාම සඳහා පාවිච්චිකරන සෑම රථයකම—
- (i) ආවරණය හෝ වළුම්පොත් හෝ වැස්සන්ගෙන් හා දුම්පිල්ලෙන් ආරක්ෂා වීමට වහලක්ද,
- (ii) වහලයට නොපෙනෙන ලෙස ආවරණය වීමට රථයේ විවෘතව පවත්නා එක් එක් කොටුවේ ආවරණයක්ද,
- (iii) මස් රැස්කිරීම සඳහා ඇතුළු පැත්තේ තුන්තනාසම් හෝ දියසිරව රුර නොගන්නා වෙනත් යම් ද්‍රව්‍යයක් අල්ලනලද කාමරයක්ද;

නිසි යුතුයි.

(3) (1) වැනි ඡේදයේ විධිවිධාන උරුමකරුන්ගේ සම්මතයට ගෙනයනු ලබන්නේ නම් එසේ උරුමකරුන්ගේ සම්මතයට ගෙනයනු ලබන්නේ ඒ මස් ගෙනයාමට නියමිතයුතු ආයත. එසේ නැත්නම් ඒ මස් ගෙනයාම යම්කු වෙනුවෙන් කරනු ලැබෙන්නාක් ඒ ආයත.

27. මස්, කුකුළු, කාරු ආදී පක්ෂීන්, අලුත් මාලු, එළවලු, හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය විකිණීම පිණිස යම් කඩසියක් හෝ (වෙළඳුම් පලකින් බාහිරවූ) යම් ස්ථානයක් සඳහා බලපත්‍ර ලත් අය විය:—

- (a) ඒ වෙළඳුම් කාරගෙන යන ස්ථානයේ කාටත් පෙනෙන තැනක 23 වැනි ආකාර ව්‍යවස්ථාව යටතේ ලබාගත් බලපත්‍රය සම්බන්ධව කඩාගත යුතුයි. එසේ බලපත්‍රය සම්බන්ධව නොහැකිවූ විට ලියවත් බලපත්‍රයේ අංකයත්, බලපත්‍රකාරයාගේ නමත්, පැහැදිලි ලෙස සිත්තාරු කරනලද ලැල්ලක්, ඒ ස්ථානයේ කාටත් පෙනෙන තැනක සවිකළ යුතුයි.
- (b) ඒ ස්ථානය ඉඩපවිත්‍ර ලෙස හා සහිතවරකක තත්ත්වයක තබාගත යුතුමාක් හැර එහි තිබෙන මිලුල් විදුරු කැබලි දමා සීමෙන්තියෙන් වසා දැමිය යුතුයි.

28. ආහාර ද්‍රව්‍ය විකිණීම සම්බන්ධයෙන් වූ මේ ආකාර ව්‍යවස්ථාවලින් යම් ආකාර ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් වරදකාරයා බැව් බප්පු වූ යම් බලපත්‍ර කාරයකුට හමිබද උපායවිධිත් නියමිතව වෙනත් දඬුවමකට අමතර වසරයක් බහුතර බලපත්‍රය අවලංගුකිරීමද, නිත්‍ය කුලය; එසේ අවලංගුකිරීම ගැන ඒ බලපත්‍රකාරයාට කිසිම අලාභයක් අයකරගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

මහාජන සෞඛ්‍ය සහ නගරලංකාර හා නොහික්වුණු ලෙස හැසිරීම

29. සෑම ගෙයකම නොහොත් ඉඩමකම අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් නම දේපල ඉටුපවිත්‍ර ලෙසත් එකී ගෙය සිටි යාර නිකක් දුරට හෝ නම ඉඩමේ මාසිම ඊට අඩුනම් ඒ මාසිම දක්වා හෝ සියලුම වල්පැලෑටි, ඉතා බහුලව වැවෙත් නාවූ හෝ සහිතව බාධකවූ හෝ කොලන් ආදියෙන් හා සියලුම කැළි කසල හෝ කුණුරු හෝ මදුරුවන්ගේ බෝවීම ඇතිවිය හැකි භාජන යන මේවායින් තොරවත් තබාගත යුතුයි.

30. (1) යම්කිසි ගෙයක් හෝ ගෙයක අත්තක් හෝ ගෙඹියක් හෝ වෙනගම් කොටසක් යම්කිසි ගොඩනැගිල්ලකට අලාභ හානියක් සිදුවන හැටියට හෝ සිදුවන්න පුළුවන්වන හැටියට පවත්නාවූ විට නොහොත් යම්කිසි ගොඩනැගිල්ලක පදිංචිව සිටින අයට හෝ යම්කිසි දේපලකට හෝ යම්කිසි පොදු මාවතක ගමනාගමනය කරන අයගේ ආරක්ෂාවට හෝ අනතුරු එළවීමට හැකි තත්ත්වයක පවත්නාවූ විට, ප්‍රධානතුමා විසින් ඒ ගෙ පිහිටි ඉඩමේ පදිංචිකාරයා වෙත නොහොත් අයිතිකාරයා වෙත හා ර කරනු ලබන ලියවිල්ලකින් වූ දැන්වීමකින්, ඒ දැන්වීමේ සඳහන් කරනු ලබන කාලසීමාවක් ඇතුළතදී ඒ ගෙ හෝ ඒ අත්ත හෝ ගෙඹිය හෝ ගසේ වෙනගම් කොටස බැඳ ගැනීමක් කරන්නට හෝ කපා ඉවත්කර දමන්නට ඕනෑම ක්ෂණයක එකී අයිතිකාරයාට නොහොත් පදිංචිකාරයාට නියමිතයු හැකිය.

(2) මේ ආකාර ව්‍යවස්ථාව යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම කෙනෙකු විසින්ම එකී දැන්වීමේ නියමයන් එහි සඳහන් කාරුණිමාව ඇතුළතදී ඉටුකළ යුතුයි. එකී අය විසින් ඒ නියමයන් එකී කාරුණිමාව තුළ ඉටුකරන්නට බැරියයි කියා සිටි විටෙකදී නොහොත් ඉන්ටකිරීම පැහැර හැරිය විටෙකදී ප්‍රධානතුමා විසින් හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද යම් නිලධාරියකු විසින් හෝ මෙහෙකරුවකු විසින් හෝ ඒ දැන්වීමේ සඳහන් කරනලද ඉඩමට ඇතුළුවී, ඒ දැන්වීමේ ප්‍රකාර එකී අය විසින් කළයුතුව තිබුණ කවර කටයුත්තක් වුවද ඉටුකළ හැකිවූයේ හැර එසේ කිරීමෙන් දරන්නට සිදුවූ විගදම් එකී අයගෙන් කාරුණි සහායට එන්නට නිබේන ණයක් පරිද්දෙන් අයකරගත හැකිය.

31. කිසිවකු විසින් යම්කිසි ප්‍රසිද්ධ ස්ථානයක අයිතිකරු ලියවිල්ලක් ප්‍රසිද්ධ කිරීම හෝ යම් අසහන පින්තූරයක් ඇදීම හෝ කැන වචනවලින් ප්‍රසිද්ධකරනලද යම් සිත්දුවක් නොහොත් හිනිකාවක් ගායනාකිරීම නොහොත් අබද්ධයා කීම හෝ මහාජන සහනයට දුෂ්චිත හැකි මේනත් යම් ක්‍රියාවක් කිරීම හෝ නොකට යුතුයි.

32. කිසිවකු විසින් වෙනත් යම් කෙනෙකුගේ ගෙයකට නොහොත් මිදුලකට ගල් හෝ කුණු කසල විසිනොකළ යුතුයි.

මාවන හා අභිපාරවල්

33. එක් එක් මාවත හෝ අභිපාර මේ මේ ප්‍රදේශය බස්සේ වැව් යා සුතුගසි කිසාද එහි පලල මෙහෙක් විය යුතුයයි කියාද කාරුණි සහාය විසින් නිර්ණය කරගන්නාලද ප්‍රකාරයට සෑම පොදු මාවතක් හෝ අභිපාරක්ම සාදා හෝ නැවත සාදා පවත්වා ගෙන යා යුතුයි.

34. (1) යම්කිසි පොදු මාවතක් හෝ අභිපාරක් සෑදීමේ හෝ අලුත්වැඩියා කිරීමේ වැඩක් ආරම්භකර තිබෙන විට අණබෙර යක් සකුන් කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ අඩුගණයෙන් තුන්දවසක්වත් කල්කියා දුනුමිදීමෙන් පසු ඒ කටයුතු සඳහා වුවමනාකරන තරම්වූ කාලයක් තුළ මහජනයා විසින් එකී මාවත හෝ අභිපාර පාවිච්චිකරනු ලැබීම නගනම් කිරීමට ප්‍රධාන තුමාට බලය තිබේ.

(2) කාරුණි සහාය විසින් ඒ සඳහා සම්මත කරගනු ලැබූ යෝජනාවකින් බලය පවර තිබෙන විට, ප්‍රධානතුමා විසින් කිසියම් පොදු මාවතක හෝ අභිපාරක ඕනෑම වර්ගයක හෝ පවතිනියක අභික රථවාහන ගමනාගමනය සීමාකිරීම හෝ නතරකිරීම නිත්‍යකුකුල වන්නේය.

35. ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිසි පරිදි ලියවිල්ලකින් බලය පවරනලද ඕනෑම කෙනෙකු විසින්—

- (1) සාදා තිබෙන්නාවූ නොහොත් සෑදීමට අරඹුණකොට ඇත්තාවූ යම්කිසි පොදු මාවතක් හෝ අභිපාරක් යම් නොහොත් ඒ අසල පිහිටි ඕනෑම ඉඩමකට වුවමනාකරන සියලුම වැඩකාර සින්, රථවාහන, සතුන් හා උපකරණ ඇතිවී උදේ 7 වත් සමස 5 වත් අතර කාලය තුළ ඒ මාවත හෝ අභිපාර සබෙකියෙන් වූ යම් කණිංචනයක් කිරීම පිණිස ඇතුළුවීමද,
- (2) එකී මාවත හෝ අභිපාර සබෙකියෙන් වූ යම් කණිංචනයක් කරන සාහයෙන් ඉවත්කිරීමට වුවමනා පත්, කුණකසල හෝ ද්‍රව්‍ය සාදා තිබෙන්නාවූ නොහොත් සෑදීමට අරඹුණකොට ඇත්තාවූ පොදු මාවතක් හෝ අභිපාරක් යම් හෝ ළංච පිහිටි ඕනෑම ඉඩමකට විසිකිරීමද,
- (3) එකී මාවත හෝ අභිපාර සබෙකියෙන් වූ යම් කණිංචනයක් කරගෙන යන කාලය තුළදී ඒ කණිංචනය කරගෙන යෑම සඳහා එකී මාවත හෝ අභිපාර අසල ඇති ඉඩම් හරහා කිසියම් කාරුණික පාරක් සෑදීමද,
- (4) යම්කිසි පොදු මාවතක් හෝ අභිපාරක් ආරක්ෂාකිරීම පිණිස, වැඩිදියුණුකිරීම පිණිස, අලුත්වැඩියා කිරීම පිණිස හෝ සෑදීම පිණිස, යම්කිසි කාණු, දිය අගල්, වැටවල් හෝ බෝක්කු සෑදීමක්, අලුත්වැඩියා කිරීමක් හෝ ඉඩමකින් අවශ්‍ය වන්නේ නම් එසේ කිරීමට ඕනෑම ඉඩමකට ඇතුළුවීමද,

නිත්‍යකුකුල වන්නේය :

- එහෙත් (a) (2) වැනි ඡේදයේ සඳහන් කරනලද පස්, කුණු කසල හා වෙනත් ද්‍රව්‍ය නිසි කාලයක් ඇතුළතදී ඉවත් කර දැමිය යුතුයි;
- (b) (3) වැනි ඡේදයේ සඳහන් කරනලද කාරුණික පාර යම්කිසි ගොඩනැගිල්ලක් තිබෙන ඉඩමකට හෝ කොටුකර තිබෙන ඉඩමකට හෝ මිදුලකට උඩින් සෑදිය යුතු නැත.

36. කිසිවකු විසින්—

- (a) හතා අවසන්කරනලද හෝ නතරගෙන ගන්නාවූ හෝ කිසිම ගම්බද මාවතකට හෝ අභිපාරකට අනතුරු කිරීම, අලාභකිරීම, අවහිරකිරීම, බලෙන් අල්ලාගැනීම හෝ වෙනත් ක්‍රමයකින් වධාකිරීම; හෝ
- (b) කාරුණි සහායේ ආවසරය සිට මිස නැත්නම් එසේ නතා අවසන් කරනලද හෝ නතරගෙන ගන්නාවූ හෝ කිසිම පොදු මාවතක් හෝ අභිපාරක් වෙන අනකට හැරවීම හෝ නොකළ යුතුයි.

37. (1) කුඹුරු මෑදින් වැටීගියේ ගම් කිසි පොදු අභිපාරක් සිටින් පරිදි එහි කිසි පලල් ප්‍රමාණය ඇතිව මාවතක් පාලනය කිරීම ඒ ඒ කුඹුරු හිමියන්ගේ හා කොමිස්නේ යුතුකම වන්නේය.

(2) එබඳු කිසිම අභිපාරක් ඊට සිටින් පරිදි වුවමනා තරම්වූ පලල් ප්‍රමාණය අඩුවන ලෙස කිසිවකු විසින් කැපීම හෝ බලෙන් අල්ලා අවහිරකිරීම හෝ නොකළ යුතුයි.

දුකෙළිය

- 38. (a) කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත දුදුවලින් හෝ කඩදැසිවලින් සුදුකෙළියට හෝ මුදල් බව්වුකිරීමෙන් යම් ක්‍රියාවක් කිරීම හෝ මොනම අයුච්චිත්වයට බව්වු ඇල්ලීමකට සබෙකියීම හෝ නොකළ යුතුයි.
- (b) කිසිවකු විසින් නමා පදිංචිව සිටින, තමාට අයිතිව තිබෙන හෝ නමා භාරයේ තිබෙන ගෙයක, දේපලක, මරුවක, පාරුවක හෝ රථවාහනයක දුදුවලින් හෝ කඩදැසි වලින් සුදුකෙළියට හෝ මුදල් බව්වුකිරීමෙන් කිසියම් ක්‍රියාවක් කිරීමට හෝ ඉඩදිය යුතු නැත.

කුසුලුන් කෙටවීම

39. කිසිවකු විසින් පොරකෙටවීම සඳහා කුසුලුන් පුහුණු කරවීම හෝ කුසුලුන් පොරකෙටවීමෙහි යෙදීම හෝ නොකට යුතුයි.

නරගයට කරත්ත විකිදීම

40. කිසිවකු විසින් පොදු මාවතක හෝ අභිපාරක නරගයට කරත්ත (රේස්) දුවවීමෙහි නොයෙදිය යුතුයි.

ලී, පිලි හා ස්නාන ස්ථාන

41. යම්කිසි පොදු ලිදක හෝ යම්කිසි ස්නාන ස්ථානයක පිරිමි ගැහුණු දෙපසකගෙන් හුදෙක් එක් පසකක පමණක් ප්‍රයෝජනය සඳහා යැයි කායී සභාව විසින් කොටුකරනලද කිසිම ස්ථානයකට අතින් පසයේ කිසිවකු විසින් ඇතුල් නොවිය යුතුයි.

42. යම්කිසි බෝවන රෝගයකින් හෝ වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලිහිල් පෙරිනා කිසිවකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝග බිජයන් මෝරනු ලැබීමට ගතවන කාලසීමාව පසුවන තෙක් කිසිම පොදු ලිදක හෝ පොදු ස්නාන ස්ථානයක් වශයෙන් කායී සභාව විසින් වෙන්කරනලද කිසිම ජලසානයක නැම හෝ සේදීම නොකළ යුතුයි.

(2) 1 වැනි ඡේදයේ සඳහන් කරනලද යම්කිසි අයකුගේ ප්‍රයෝජනය සඳහාම ජලය සෞඛ්‍යමත්වන කිසිවකු විසින් ඒ ලිදක හෝ ස්නාන ස්ථානයෙන් ලබාගෙන එය ප්‍රයෝජනය ගැනීම පිණිස එයින් අඹි විසිපහක්වත් ඇතැට ගෙනයා යුතුයි.

43. (1) කිසිවකු විසින් පොදු ලිදක හෝ පොදු ස්නාන ස්ථානයක් වශයෙන් වෙන්කරනලද කිසිම කැනක කිසිම සහකු, රෙදිපිලි, පැදුරු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් සේදීම හෝ සේදීමට සැලැස්වීම නොකළ යුතුයි.

(2) කිසිවකු විසින් මොනම කාරණයක් නිසාවත් කිසිම පොදු ස්නාන ස්ථානයකට කිසිම සහකු දැක්කීම, එලවීම හෝ කෙනයාම නොකළ යුතුයි.

(3) කිසිවකු විසින් කිසිම පොදු ලිදක හෝ ස්නාන ස්ථානයක වතුර හෝ එය පිහිටි භූමිභාගය හෝ මොන විදියකටවත් අපවිත්‍ර නොකළ යුතුයි.

44. (1) කිසිවකු විසින් කායී සභාවේ අභ්‍යවකින් නැම හෝ සේදීම තහනම්කර නිබන්ධන යම් පොදු ලිදක, පිලිලක හෝ වෙනත් යම් ජලසානයක නැම හෝ සේදීම නොකළ යුතුයි.

(2) කායී සභාව විසින් යම් වැවක, ඇලක හෝ වෙනත් ජලසානයක යම්කිසි විෂය ස්ථානයක් රෙදි සේදීම සඳහා, නැතහොත් නැම සඳහා, නැතහොත් මනුෂ්‍යයන්ගේ බිම සඳහා, නැතහොත් සතුන් නැම සඳහා කියා වෙන්කර නිබන්ධන කිසිවකු විසින් එබඳු ස්ථානයක් එය වෙන්කොට ඇති කටයුත්තෙන් බාහිරවූ වෙනත් කටයුත්තක් සඳහා ආවේණික නොකළ යුතුයි.

45. කිසිවකු විසින් ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් ලත් අවසරයක් නැතුව යම් පොදු ලිදක, වැවක හෝ වෙනත් යම්කිසි ජලසානයක හෝ ජලය කරත්තයකින් හෝ පිප්පයකින් හෝ කලින් කල කායී සභාව විසින් නිසම කරනු ලබන ප්‍රමාණයට වඩා හෝ ගෙන යා යුතු නැත.

අපර්‍ය ආහාර පාන

46. කිසිවකු විසින් අපර්‍යවූ නොහොත් මනුෂ්‍ය ආහාරයට නුසුදුසු කිසිම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් වෙලදාමට නැතිම නොහොත් ඉදිරිපත්කිරීම නොකළ යුතුයි.

47. වෙලදාම පිණිස හා කිබෙන්නාවූ නොහොත් ඉදිරිපත් කොට නිබන්ධනවූ ඕනෑම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් මනුෂ්‍ය ආහාරයට නුසුදුසු බව හෝ අපර්‍ය බව පෙනෙන්නට තිබේ නම් ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිලධාරියා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් යම් අයකු විසින් හෝ එහි අභ්‍යංග ආහාර ද්‍රව්‍ය හෝ බීම වැනි ආලෝක නතනමකිරීම නීත්‍යානුකූලය.

48. සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිලධාරියාගේ නොවූවෙන් යම් නිලධාරියකු හෝ අයකු විසින් 47 වැනි අගුරු ව්‍යවස්ථාව යටතේ යම් ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් අල්ලා තහනම්කරන විට, බහු විසින් ඒ ද්‍රව්‍ය අල්ලා තහනම් කළේ යම් කෙනෙකු හා රේ නිබන්ධන බහු ඉදිරිපිටදීම ඒ අල්ලා තහනම්කරනු ලැබූ ද්‍රව්‍යයේ සැම්පලයක් හාජනයක බහා, එය වැනි සේ සිල්කඩා අප්‍රමාදව ඒ සැම්පලය සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිලධාරියාට නොහොත් වෙනත් යම් අයෙකුට වෛද්‍ය නිලධාරියාගේ ඉදිරියේ හෝ පෙන්වීමකට නොගනී.

49. 47 වැනි අගුරු ව්‍යවස්ථාව යටතේ යම් ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම් කරනු ලබන විට, එකී ද්‍රව්‍ය තහනම් කරනු ලැබූ විට යම්කිසි අයකුගේ භාරයේ තිබේදීද ඒ අය විසින් ඒ ද්‍රව්‍යයේ සැම්පලයක් සිල්කඩා තමාට ඕනෑම කියා අල්ලා සිටියොත් ඒ ද්‍රව්‍ය තහනම් කරන්නා විසින්, තහනම්කළ ද්‍රව්‍යයේ සැම්පලයක් හාජනයක බහා, ඒ ද්‍රව්‍ය අයිතිව සිටි අය ඉදිරියේදී සිල්කඩා ඒ අයට දීම යුතුයි.

50. 47 වැනි අගුරු ව්‍යවස්ථාව යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම්කළ වෛද්‍ය නිලධාරියාට හෝ 48 වැනි අගුරු ව්‍යවස්ථාව යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් ඉදිරිපත්කර නිබන්ධන වෛද්‍ය නිලධාරියාට හෝ එකී ද්‍රව්‍යය අපර්‍ය කියා නොහොත් මනුෂ්‍ය ආහාරයට නුසුදුසු කියා සහතික කරයි නම්, ප්‍රධානතුමා විසින් එකී ද්‍රව්‍යය විනාශකර දැමීමට නොහොත් එය වෙලදාම පිණිස නැතිම නැතහොත් මනුෂ්‍ය ආහාරයක් මෙන් ප්‍රයෝජනයට ගැනීම වැළැක්වීමට පරිද්දෙන් නොපහස් කිරීමට සැලැස්විය යුතුයි. ඒ ආහාර ද්‍රව්‍යය නොහොත් බිම අපර්‍ය නොවීම කියා නොහොත් මනුෂ්‍ය ආහාරයට නුසුදුසු කියා වෛද්‍ය නිලධාරියාට සහතික කරනොත්, තහනම්කරනු ලැබූ එබඳු ආහාර ද්‍රව්‍යය නොහොත් බිම වහින අයිතිකාරයාට අපසු දිය යුතුයි.

51. කිහිපයක හේතූන් නිසා හෝ යම්කිසි රෝගයකින් හෝ දිගේ ගිලියාමෙන් හෝ සමයකු විසින් දැවකරනු ලැබීමෙන් හෝ පිස්සු බිල්ලකු විසින් සපාකනු ලැබීමෙන් හෝ මලාටු නොහොත් වනමාගයකු විසින් මරණලැබූවූ සහකුගේ මස් විකිණීම හෝ වෙලදාමට නැතිම කිසිවකු විසින් නොකළ යුතුයි.

කාණ, කෙසෙලි, අශුව වලවල්, අඵ වලවල් හා සෞඛ්‍ය පහසුකම් සඳහාමුළු පවකරණ පරීක්ෂාකර බැලීම හා ශුඛපවිත්‍රකිරීම

52. ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිලධාරියා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් යම් කෙනෙකු විසින් හෝ යම් ප්‍රදේශය තුළ යම් දේපලක පිහිටි ඕනෑම කාණුවක්, කෙසෙලියක් අශුව වලවල්, අඵ වලවල් හෝ සහිපාරකාව සඳහා නඩත්තුකරනු ලබන යම් දේපලක් පරීක්ෂාකිරීම හා ඕනෑම සුදුසු මෙලාවකදී එසේ පරීක්ෂාකිරීම සඳහා එබඳු ස්ථානයකට ඇතුල්වීමක් නීත්‍යානුකූලය; නමුදු එක් ස්ථානයේ අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ ඒ සඳහා අවශ්‍ය වියහැකි සියලුම ආධාරකල යුතුයි.

53. ප්‍රධානතුමා විසින් යම් ප්‍රදේශය ඇතුළත ඕනෑම දේපලක අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත නිකුත්කරනු ලබන දුන්විමකින් වහාම හෝ ඒ දුන්විමේ දක්වනු ලබන යම් කාලසීමාවක් ඇතුළත ඒ දේපලේ පිහිටි යම් කාණුවක්, කෙසෙලියක්, අශුව වලවල්, අඵ වලවල් හෝ සහිපාරකාව සඳහා නඩත්තුකරනු ලබන දේපලක් සහිපාරකාවකට පත්කියන තැබීමකට වුවමනා විය හැකිදී ඒ දුන්විමේ සඳහන්කොට ඇති යම් යම් දේවල් කරන්නට හෝ ඒවා ඇතුළත් කිරීමටදී එහි සඳහන් යම් ප්‍රකාරයකට සුදුස්සන්කරනු පිණිස වෙනත් යම් ස්ථානයක ඉවත්කරවන්නට හෝ ඕනෑම කියා නිලධාරියාට හැකිය.

වැසිකිලි සෑදීම

55. (1) අසවල් ප්‍රදේශය තුළ මිනිසුන් වාසයකරන ඕනෑම දේපලක අයිතිකාරයා විසින් හෝ බදුකාරයා විසින් වැසිකිලියක් සාදා පවත්වාගෙන යා යුතුය යන කායී සභාව විසින් යම් ප්‍රදේශයක සීමා නිසමකර නිබන්ධන සමර බටකදී වුවත් ප්‍රධානතුමා විසින් එකී අයිතිකාරයා වෙත හෝ බදුකාරයා වෙත හාර කරනු ලබන ලියවිල්ලකින් දුන්විමකින් ඒ දුන්විමේ සඳහන් කරනු ලබන වර්ගයක හා ප්‍රමාණයක වැසිකිලියක් කායී සභාව විසින් නිර්ණයකොට ඇති ප්‍රකාරයට වූ නිසමයන්ට එකඟවද, කාණු අදිය සවිකිලියකටද, ඒ දේපලේ අසවල් ස්ථානයේ සාදන්නට ඕනෑම අණකල හැකිය.

(2) 1 වැනි ඡේදය යටතේ දුන්විමක් හාරකරනු ලැබූ සෑම දේපලක සීමයකු විසින් හෝ බදුකාරයා විසින්, තමාට ඒ දුන්විමේ හාරදුන් දින සිට දවස් නිසක් ඇතුළතදී නැම අයිතිමේ දුන්විමේ දක්වා ඇති නිසමයන්ට එකඟව වැසිකිලියක් සෑදිය යුතුයි.

56. ප්‍රධානතුමාගෙන් අවසර නැතුව කිසිවකු විසින් කිසිම ලිදක සිට අඹි සියයක අඹි විෂකම්භය තුළ වැසිකිලි වලක් සෑදීම හෝ නඩත්තුකිරීම නොකට යුතුයි.

මරුණුවු සතුන්ගේ මළකුණු ඉවත්කිරීම

57. යම්කිසි සහකු මරුණුවු, ලෑ මරුණු වෙලාවේ සිට පෑ දෙලහක් ඉකුත්වී යන්නට මත්තෙන් ඒ සතාගේ මළකුණු වලට දුම්මට සැලැස්වීම ඒ සතා අයිතිකාරයාගේ හෝ අයිතිකාරයා නොමැති කල්හි ඒ සතාගේ මරණය සිදුවූයේ යම් ඉඩමකද, ඒ ඉඩමේ පදිංචිකාරයාගේ හෝ යුතුකම වන්නේය.

58. මරුණුවු යම් සහකුගේ මළකුණක් වලලාදුම්මට 57 වැනි අගුරු ව්‍යවස්ථාව යටතේ වගකිය යුතුවූ යම්කිසි කෙනෙකු පෑ දෙලහක කාලසීමාව ඇතුළතදී ඒ සතා වලලාදුම්මට පැහැර හැරියොත් ප්‍රධානතුමා විසින් ඒ සතා වලලාදුම්මට සැලැස්විය යුතුවන සෑම ඒ නිසා දරන්නට යෙදුනාවූ විදේම එකී අයගෙන් කායී සභාවට අයකරගන්නට නිබන්ධන යන් පරිද්දෙන් අයකර ගත හැකිය.

කිරි පවිටි හා කිරි විකිණීම.

59. කිසිවකු විසින්—
(a) එලදෙනුන් දෙදෙනෙකු හෝ ඒට වැඩි ගණනක් සිටින කිරි පවිටියක බලපත්‍රකාරයකු හෝ;

- (b) ලියාපදිංචිකරනලද කිරි සපයන්නකු හෝ;
- (c) ප්‍රධානතුමා විසින් ලියාපදිංචිකරනලද බලපත්‍ර ලත් කිරි පවිත්‍ර කාරයකු විසින් හෝ, ලියාපදිංචිකරනලද කිරි සපයන්නකු විසින් හෝ රක්ෂාවේ යොදාගන්නාලද කිරි වෙළෙඳකරු වශයෙන් ලියාපදිංචිකරනු ලැබුවකු හෝ;

වත්තේනම් මිස නැත්නම් මේ ප්‍රදේශය තුළ නිපදවන ලද කිරි ඒ ප්‍රදේශය තුළ විකිණීමට නැතිම, විකිණීමට ඉදිරිපත්කිරීම හෝ ගෙන රඟාස්දීම හෝ, විකිණීම හෝ ඇවිද විකිණීම හෝ නොකළ යුතුයි.

60. ප්‍රධානතුමා විසින් නිෂේධනලද බලපත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් එලදෙනුත් දෙදෙනෙකුගෙන් හෝ ඊට වැඩි ගණනකින් යුත් කිරි පවිත්‍රයක් පවත්වාගෙන යායුතු නොවේ.

61. බලපත්‍රයක් නිකුත්කිරීමට අදහස්කරනු ලබන ස්භාගය පහත දැක්වෙන නියමයන්ට අනුකූලව තිබෙන්නේ නම් ප්‍රධානතුමා විසින් එලදෙනුත් දෙදෙනෙකුගෙන් හෝ ඊට වැඩි ගණනකින් යුත් කිරි පවිත්‍රයක් නිකුත්කිරීමට බලපත්‍රයක් දෙනු නොලැබේ.

(1) ඒ ස්භාගයේ එලදෙනුත් නතරකිරීමට අරමුණුකර තිබෙන සෑම ගොඩනැගිල්ලක් හෝ මඩුවක්ම:—

- (a) ගංඔාල්, ගල්, කඩොක් හෝ ගොහොත් ලිමලින් සාදා තිබිය යුතුයි;
- (b) එහි බිත්ති සහ කුළුණු සුදු හුණු හා තිබිය යුතුයි;
- (c) එහි වහල කලක් පවතින ද්‍රව්‍යයකින් සාදා තිබිය යුතුයි;
- (d) එහි බිම සිමෙන්තියෙන් හෝ සිමෙන්ති කොන්ක්‍රීට්වලින් හෝ ගල්තාරවලින් සකස්කරනු ලැබූ ගල් හෝ ගඩොල් අල්ලා තිබිය යුතුයි;
- (e) මුත්‍රා, හෝදන වතුර, හා වෙනත් කුණු වතුර වහනලද භාජන එකකට හෝ ඊට වැඩි ගණනක් ඇතුළුට ගලා යෑමට සැලැස්වීම් පිණිස සිමෙන්තියෙන්, සිමෙන්ති කොන්ක්‍රීට්වලින් හෝ ගල්තාරවලින් සකස්කරනු ලැබූ ගල් හෝ ගඩොල් අල්ලනලද කාණු ඇතුළු තිබිය යුතුයි;
- (f) කිරි පවිත්‍රයේ කබාගැනීමට අදහස්කරන එලදෙනුත්ගේ සංඛ්‍යාවේ හැටියට එක් එලදෙනකුට අඩු ගණනේ දිගින් අඩි අටක හා පළලින් අඩි පහක බිම් ප්‍රමාණයක් මැනීමට සහ අඩි හාරසියයක වාතාශ්‍රයද ඇතුළු තිබිය යුතුයි.

(2) ඒ ස්භාගයේ කිරි කාමරය මෙන් පාවිච්චිකිරීමට අදහස් කරන ගොඩනැගිල්ල හෝ මඩුව:—

- (a) හරක් මිඩුව හෝ වෙනත් ගොඩනැගිල්ලට සිට අඩි පිහිපහකට අඩු නොවූ දුරකින් හා කිසියම් වැසිකිසිමක වැසිකිසිම වලකා, අලු වලකා, සදාකාලික පෝරගොඩක හෝ පොළොව යට කණිනලද අනාවරණ කාණුවක සිට අඩි සියයකට අඩු නැති දුරකින්ද පිහිටුවා තිබිය යුතුයි.
- (b) ගල්, ගඩොල් හෝ කඩුක්වලින් සාදා කපුරුකොට ඇතුළේ සුදුහුණු ගානලද උසින් අඩි හතකට නොඅඩු බිත්ති ඇතිව තිබිය යුතුයි;
- (c) එළිවහනට නෙරුම් තිබෙන අඩු ගණනේ එකකට එකක් ඉදිරියෙන් පිහිටි බිත්ති දෙකක්වත් ඇතුළු තිබිය යුතුයි;
- (d) එහි බිම සිමෙන්ති දමනලදුවද, බිත්ති පොළොවට සවිකිවන ස්භාග සිමෙන්තියෙන් වටකුරුකරන ද්‍රව්‍ය තිබිය යුතුයි;
- (e) ඇතුළුට දුම්බි වැටීම වලක්වාලීමට හැකි පුදුමු වද්ද හෙල් සායම් කරනලද ලැලිවලින් සාදනලද සිලිමක් ඇතුළු තිබිය යුතුයි;
- (f) පොළොව මට්ටමේ සිට අඩු ගණනේ අඩි හයක්වත් උසින් පිහිටි වහල්පල ඇතුළු තිබිය යුතුයි;
- (g) අඩු ගණනේ ජනේලයක් හා දොරක්ද, බිම් වැනි ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවන ජනේල වැනි ප්‍රමාණයක්ද මැස්සන්ට ඇතුළුවීම නොහැකි ලෙස අවරණය කරනලද ජනේල හා දොරවල්ද අඩු ගණනේ එක දොරකටවත් ප්‍රතිවිරුද්ධව පිහිටුවනලද ජනේලයක්ද ඇතුළු තිබිය යුතුයි;
- (h) කිරිගරුම, ගල්ලැලි, තුන්තනාගම් හෝ ප්‍රධානතුමා විසින් පිළිගන්නාලද නොපෙරෙන ස්වභාවයකින් යුත් වෙන මේ ද්‍රව්‍යයකින් අවරණය කරනලද මෙසයක්ද, ශබ්ද පවිත්‍රව තබාගනුලබන කුණු පෙට්ටියක් හා පිරිසිදු බෝතල තැබීමට සුදුසු රක්කයක්ද ඇතුළු තිබිය යුතුයි.

62. කිරි පවිත්‍රයක බලපත්‍රකාරයා විසින් ඒ ස්භාගයෙන් පිටත කාට්ටු පෙරෙන ස්භාගයක "Licensed Dairy" යන වාසයෙන් එහි සිංහල හා දෙමළ අනුවාදන් (බලපත්‍ර ලත් කිරිපවිත්‍ර) පැහැදිලි ලෙස අදිනලද ලාලක් සවිකර කැබිග් යුතුයි.

63. ඕනෑම වේලාවකදී පරීක්ෂාකර බැලීමට හැකිවන පරිදි සෑම බලපත්‍රකාරයකු විසින්ම නමා කිරි සපයන සියලුම අගවලුෆාගේ නම් හා මඩුවට ලියුම් ලැබෙන පිලිවෙලවල් සහිත ලේඛනයක්ද කිරිපවිත්‍රය තුළ තබාගත යුතුයි.

64. කිරි පවිත්‍රයක බලපත්‍රකාරයා විසින්—

- (a) අඩු ගණනේ අඩුරුද්දකට දෙවරක්වත් එනම් ජුනි හා දෙසැම්බර් යන මාසවලදීන් ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියම කරනුලබන වෙනත් යම් කාල වේලාවල් වලදීන් කිරිපවිත්‍රයේ කොටසක් කොට ඇති සෑම කාමරයකම බිත්තිවල සුදුහුණු ගැවීමටත් එහි ලී වැඩ සවිත් හා උණු වැඩුරෙන් සේදවීමටත්,
- (b) අඩු ගණනේ ඊනකට වරක් බැහින්වත් කිරි කාමරයේ බිම හා එහි මේසයේ උඩ තට්ටුව සේදවීමටත්;
- (c) කිරි පවිත්‍රයේ සියලුම කොටස් හා එහි අඩුට ප්‍රදේශයන් කාණුන් ශබ්දපවිත්‍රව හා මනා තත්වයක කබා ගැනීමටත්;
- (d) අඩු ගණනේ දවසකට වරක් බැහින්වත් සියලුම ගොම්, කුණුසල, මුත්‍ර හා සේදීමට අවුරුදු කිරිපවිත්‍රයෙන් වෙන්කොට ඔහුන්ගේට අවහිරයක් නොවන යම් පරිද්දකින් සුදුසු කරම් ඇතට ගෙනගොස් පුදුස්සක් කරවීමටත්;
- (e) තණකොළ හෝ පිදුරු හැර වෙනත් සියලුම ගව අහාර මගින්ට ඇතුළු විය නොහැකි සුදුසු භාජනමල තැන්පත් කරවීමටත්,
- (f) කිරිපවිත්‍රයේ පාවිච්චි කරන හෝ ඊට අයත් සියලුම උපකරණ, ලීබඩු, හා වෙනත් ද්‍රව්‍ය පිරිසිදුව තබාගැනීමටත්;

ඕනෑකරන සියලුම විධිවිධාන සැලැස්වීමට වගබලාගත යුතුයි.

65. කිරිපවිත්‍රයක බලපත්‍රකාරයා විසින්:—

- (a) ඉතා හොඳට ශබ්දපවිත්‍ර නොකරනලද කිසිම භාජනයකට කිරි වත්කිරීමට;
- (b) විදුරු පිහත් මැටි, ඔප දමනලද පිහත් මැටි, ඇනමල් හෝ ගැල්වනයිස්, කරපු යකඩ යන මේවායින් කනනලද භාජනයකට හැර වෙන කිසිම භාජනයකට කිරි වත්කර නැතිමට;
- (c) කිරි වත්කර තබාගැනීමට පාවිච්චි කරනු ලබන මොනම භාජනයක්වත් කිරි කාමරයෙන් පිටත කිසිම තැනක තැබීමට;
- (d) කිරිදෙවන වේලාවට එක්කම ඊට මත්තෙන් එලදෙනගේ බුරුල්ල හා නනපුටු හොඳට ශබ්දපවිත්‍ර කොට පිරිසිදු වන රෙද්දකින් පියදමනලදුවද, කිරි දෙවන අගයේ අත් හොඳට සෝදා පිරිසිදුකරන ලදුවද තිබෙනොත් මිස නැත්නම් කිසිම එලදෙනකුගෙන් කිරි දෙවීමට;
- (e) විකිණීමට අදහස්කරන කිරි, කිරි කාමරයේ හැර වෙන ස්භාගයක තබා තිබීමට; හා
- (f) මොනම කාරණයක් නිසාවත් කිසිම සනකුට හෝ කුරුල්ලට කිරි කාමරයට ඇතුළුවීමට හෝ එහි නතරවී සිටීමට; සැලැස්වීම හෝ ඉඩදීම නොකළ යුතුයි.

66. කිරි පවිත්‍රයක බලපත්‍රකාරයා විසින් කිරි පවිත්‍රයේ කටයුතු සඳහා සැපයිය යුත්තේ ප්‍රධානතුමා විසින් අනුමතකරනලද යම් ජලසම්පාදන ක්‍රමයකින් ලබාගත් වතුර පමණයි.

67. (1) කිරි පවිත්‍රයක බලපත්‍රකාරයා විසින් කිරි පවිත්‍රයේ පාවිච්චිකරන කිසිම කිරි භාජනයක්, වෙබරු සාදන යන්ත්‍රයක්, යොදාගත් වෙන්කරන යන්ත්‍රයක් හෝ වෙන උපකරණයක් කිරි පවිත්‍රයේ කටයුතු සඳහා මිස වෙනත් කටයුත්තකට පාවිච්චි කිරීමට ඉඩහොදිම යුතුවාත් හැර, එබඳු සෑම භාජනයක්, වෙබරු සාදන යන්ත්‍රයක්, යොදාගත් වෙන්කරන යන්ත්‍රයක් හෝ වෙනත් උපකරණයක් එය පාවිච්චිකරනු ලබන එක් එක් වාරයෙන් පසුව පසුබව ඇල්වතුරෙන්ද දෙවනුව උණු වතුරෙන් හා සෝඩාවලින්ද, අවසානයේදී උණුකර නිවනලද වතුරෙන්ද සේදීමට සැලැස්විය යුතුයි.

(2) කිරි පවිත්‍රයක බලපත්‍රකාරයා විසින් භාජන ශබ්ද පවිත්‍ර කිරීමට යොදන බුරුසු හා කිරි පවිත්‍රයේ වෙනත් උපකරණ පාවිච්චිකළ සෑම වාරයකටම පසුව මිනිත්තු දහයක් තැබීමට සැලැස්විය යුතුයි.

68. කිරි පවිත්‍රයක බලපත්‍රකාරයා විසින් කිරිපවිත්‍රයේ තිබෙන කිරි සහිත සෑම භාජනයක්ම පිරිසිදු වැස්මකින් හෝ පිරිසකින් සුදුසු පරිදි අරක්කාකිරීමට සැලැස්විය යුතුවාත් හැර කිරි ගෙන යාමේදී එය තරක්වීම වළක්වාලීමට සියලු විධිවිධානද යෙදිය යුතුයි.

69. කිරි පවිත්‍රයක බලපත්‍රකාරයා විසින් කිරි ගබඩාකිරීමේ හා පිලියෙලුකිරීමේ කටයුත්තකින් බාහිරවූ කිසිම කටයුත්තක් සඳහා කිරි කාමරය පාවිච්චිකිරීම හෝ පාවිච්චිකිරීමට ඉඩදීම හෝ නොකළ යුතුයි.

විසින් කිසියම් ඵලවල, පලතුරු, මාලු, මස් හෝ වෙනත් නරක් වන ආහාර ද්‍රව්‍ය විකිණීම හෝ විකිණීමට තැබීම හෝ විකිණීමට ඉදිරිපත්කිරීම හෝ නොකළ යුතුයි එහෙත් මේ අතුරු ව්‍යවස්ථාවේ ඉහත සඳහන් විධිවිධාන—

- (a) නියම වශයෙන් වෙළඳුම් කිරීම පිණිස ස්ථිර ස්ථානයක් නොමැතිවූ හෝ ඒ සඳහා මහපාරවල් අසිනේ හෝ වෙනත් පොදු ස්ථානවල ස්ථිර ස්ථාන පිහිටුවාගෙන නොමැතිවූ හෝ ඇවිදීමත් බඩු විකුණන වෙළඳුන් පිසින් එල්ලවූ හෝ පල්ලුරු විකිණීම;
- (b) බත්කඩයක හෝ හෝ කොටපි කඩයක බලපත්‍රකාරයා විසින් ඒ කඩේ ඇතුළත අනුභව කිරීම සඳහා ඉදිරිව බකංසල්ලෙහි හෝ වෙනත් පල්ලුරු විකිණීම;
- (c) කිසිවකු විසින් කුරුමිබා විකිණීම;

යන මේ වෙළඳුම්වලට සබැඳිකමක් නැත.
85. කාර්ය සහාය විසින් අනුමතකරනලද සතියේ යම් යම් දවස්වලට පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා සෑම ගම්බද වෙළඳුම් පලක්ම විවෘතකර තැබිය යුතුයි.

86. ටිසියම් ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය වර්ගයක් වෙළඳුම් කිරීම පිණිස පමණක් කියා කාර්ය සහාය විසින් ගම්බද වෙළඳුම්පලක කිසියම් ශෝචකයක් වෙන්කර නිබන්ධන කළු විකිණීම—

- (a) එසේ වෙන්කරනලද කොටසේ තබා ගිය ඒ වෙළඳුම්පලේ හෝ කඩපලේ වෙන කිසිම ස්ථානයක තබා එබඳු ද්‍රව්‍යයක් හෝ එබඳු ද්‍රව්‍ය වර්ගයක් විකිණීම හෝ විකිණීමට තැබීම; හෝ
- (b) එසේ වෙන්කරනලද කොටසේ තබා වෙනත් ද්‍රව්‍යයක් හෝ වෙනත් ද්‍රව්‍ය වර්ගයක් විකිණීම හෝ විකිණීමට තැබීම; හෝ

නොකළ යුතුයි.

87. කිසියම් ගම්බද වෙළඳුම්පලක කිසියම් කඩකිසියක්, බංකුවක්, ශෝ වෙන් ස්ථානයක් පාවිච්චිකිරීම සබැඳියෙන් පහත දක්වන ගණන් අනුව ගාස්තුවක් අයකළ යුතුයි. /

මාලු වෙළඳුම්පලේ සෑම ගතරැස් අඩියක ප්‍රමාණයට—

	දවසකට.
(a) පෙරවරු 6 සිට පස්වරු 1.30 දක්වා ..	ශත 10
(b) පස්වරු 1.30 සිට පස්වරු 6 දක්වා ..	ශත 20

එළුපිලු හා මාලු වෙළඳුම්පලේ ගතරැස් අඩි ගතරක ප්‍රමාණය—

	දවසකට.
(a) පෙරවරු 6 සිට පස්වරු 1.30 දක්වා ..	ශත 05
(b) පස්වරු 1.30 සිට පස්වරු 6 දක්වා ..	ශත 10

ප්‍රසිද්ධ වෙන්දේසියේ බඩු විකිණීම සඳහා පාවිච්චිකරනු ලබන යම් ස්ථානයක් වෙනුවෙන්වූ ගාස්තුව ඒ බඩු විකිණීමෙන් ලත් මුළු අදායමින් සියයට දෙකකි.

88. ඒ සඳහා ප්‍රධානතමා විසින් හෝ ඔහුගේ බලය යටතේ හෝ නිකුත්කරනු ලැබූ බලපත්‍රයක් ඇතුළු හා එබඳු බලපත්‍රයක කොන්දේසිවලට හා නියමයන්ට එකඟව මිස කිසිවකු විසින් ගම්බද වෙළඳුම්පලක කිසිම කඩකිසියක්, බංකුවක් හෝ වෙනත් ස්ථානයක් පාවිච්චි නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එහි සඳහන්කර නිබන්ධන දිනයට අවසාන වන්නේය.

89. (87) වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ගෙවිය යුතුවූ ගාස්තු ප්‍රධානතමා හෝ ප්‍රධානා මා විසින් බලය පවරනු ලැබූ වෙනත් කෙනෙකුට ගෙවිය යුතුවූ හැර නමාගෙන් ලැබිය යුතු ගාස්තුව ගෙවනතුරු 88 මැති අතුරු ව්‍යවස්ථාව යටතේ කිසිවකුට බලපත්‍රයක් නිකුත් නොකළ යුතුයි.

90. ඒ ඒ වෙළඳුම්පල පාවිච්චිකිරීම හා ප්‍රයෝජනයට ගැනීම සබැඳියෙන් අසකළ හැකිවූ ගාස්තු දක්වන දුන්වීමක් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂාවලින් පිලියෙලකොට ප්‍රධානතමා විසින් එක් එක් ගම්බද වෙළඳුම්පලේ සියලුදෙනාටම පෙනෙන ස්ථානයක් එල්ලා තැබීමට සැලැස්විය යුතුවූ හැර ඒ දුන්වීමේ නියමකරනලද ගණන්වලට වැඩිවූ මොනම ගාස්තුවක්වත් කිසිවකු විසින් ඉල්ලීම හෝ භාරගැනීම නොකළ යුතුයි.

91. සෞඛ්‍ය පිලිබද වෛද්‍ය නිලධාරීන්ගේ සමග සාකච්ඡා කොට කිසියම් විශේෂ ආහාර ද්‍රව්‍යයක් මහජනයාගේ පාවිච්චියට හෝ අනුභවයට අහඹුදායකය හෝ පිඩාදායකය කියා කාර්ය සහාය විසින් ඒත්තුගෙන නිබන්ධන කවරවීමකදී වුවත් අණ බෙර ගැස්වීමෙන් හෝ වෙනත් සෑහෙන විධියකින් දුහුම්දීමෙන් පසු කාර්ය සහායට සුදුසුයයි හැඟෙන්නාවූ කාලපරිච්ඡේදයකට ඕනෑම ගම්බද වෙළඳුම්පලකට හෝ කඩපලකට එකී ආහාර ද්‍රව්‍යය ගෙන ඒම හා එහි තබා විකිණීම හෝ තහනම්කිරීමට කාර්ය සහායට නීතිප්‍රකාර බලය තිබේ.

92. කිසියම් ගම්බද වෙළඳුම්පලක් හෝ කඩපලක් ඇතුළත කිසිවකු විසින්—

- (a) බල පත්‍රයක් මස්මඩුවකදී හෝ ගමේ මස්මඩුවකදී හැර වෙනත් මොනම ස්ථානයකදී මත් මරණු ලැබූ කිසිම සතුකුගේ මළ කෑස් හෝ මස්; හා

- (b) කාර්ය සහාය විසින් හෝ කාර්ය සහාය විසින් සම්පාදනය කරනලද කිසියම් අතුරු ව්‍යවස්ථාවක් යටතේ විකිණීම හෝ තබාගැනීම තහනම් කරනලද කිසිම ද්‍රව්‍යයක්;

වෙළඳුම්කිරීම හෝ වෙළඳුම් පිණිස තබාගැනීම නොකළ යුතුයි. එසේත් අසිස දමා ගිනකරනලද මස්, දඩමස් හෝ අලුත් මාර් විකිණීම පිලිබද මේ අතුරු ව්‍යවස්ථාවේ ඉහත සඳහන් නියමයන් සබැඳිව නොවේ.

93. බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙරිනාවූ හෝ එබඳු රෝගයකින් පෙරිනා කෙනෙකුට ලහදී සාන්ධ කිරීමෙහි යෙදී සිටියාවූ කිසිම කෙනෙකු විසින් එකී රෝගය බෝවීමට හා රෝග නිවැරදි මෝරණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවනහෙත්, ගම්බද වෙළඳුම්පලක හෝ කඩපලක කඩකිසියක්, හෝ බංකුවක් හෝ වෙනත් ස්ථානයක් පාවිච්චිකිරීම හෝ එහි මොනම ද්‍රව්‍යයක්වත් විකිණීම සඳහා තැබීම හෝ නොකළ යුතුයි.

94. ගමේ කිසිම වෙළඳුම්පලක් පාවිච්චිකරන හෝ එහි නතංචි සිටින කිසිවකු විසින්—

- (1) ඒ වෙළඳුම්පල තුළ හෝ එහි අවට නොහික්මුණු විධියකට ගැසිරීම හෝ කරදරයකට හේතුවන මොනම දෙයක් කිරීම; හෝ
- (2) ඒ වෙළඳුම්පල ඇතුළත සෑම බිම් ඉවිමේ කටයුතුවකට; හෝ
- (3) නමා ගැන හරිහැටි සතුටුදායක විභාගයක් දී සොහොනකට සම වෙළඳුම් කිරීම පිලිබද කටයුතු අවසාන කරනු ලැබූවාට පසු ඒ වෙළඳුම්පලේ නතරවී සිටීම හෝ එහි නිකරුණේ ඇවිදීම; හෝ
- (4) ඒ කඩපලේ හෝ එහි අවට ඇති කාර්ය සහාය සහකාරකු ගොඩනැගිල්ලක, කඩකාමරවල හෝ ලාම්පුවල කිසිම කොටසකට හෝ වෙනස්ම දේපලකට හෝ අලංකාරයක් කිරීම හෝ කිසියම් පලද්දක් කිරීම හෝ ඒ වෙළඳුම්පලේ නිබන්ධන වතුර නරක්කිරීම හෝ අපිරිසිදුකිරීම; හෝ
- (5) ඒ වෙළඳුම්පලට අයිති ගොඩනැගිල්ලක භූමිභාගයේ කොටසක් කොටසී දීර්ගයකින්වත් පොඩුකිරීම හෝ එහි කලක් පවතින ලෙස පැලැල්ලක් වැටක් හෝ වෙන යම් දෙයක් සෑදීම; හෝ
- (6) ප්‍රධානතමාගේ විශේෂ අවසරයක් නොමැතිව සම ව සිට රූදේ 6 දක්වා කාලය තුළදී ඒ කඩපල ඇතුළත කිසිම බඩුබඩුවක් තැබීම; හෝ
- (7) එහි වෙළඳුම් පිණිස ප්‍රදීර්ගය කරනු ලබන පල්ලුරු, එල්ලු, මස්, දඩමස්, මාර් හෝ වෙනත් ආහාර වර්ග අපිරිසිදු වූ හෝ සෞඛ්‍යසම්පන්න නොවූ කිසිම ස්ථානයක තැබීම; හෝ
- (8) පිරිසිදු ලෙසටත්, මැස්සන්ට පැමිණිය නොහැකි ලෙසටත් නිසිපරිදි සාදනලද පෙරිවිලි තබා ගිය පිහනු ලැබූ කිසිම ආහාර ද්‍රව්‍යයක් විකිණීමට තැබීම; හෝ

නොකළ යුතුයි.

95. ගම්බද වෙළඳුම්පලක හෝ කඩපලක ඕනෑම කඩකිසියක් පාවිච්චිකරන හෝ එහි නතරවී සිටින සෑම අයකු විසින්ම ඒ කඩකිසිය තුළ හෝ ඒ අසල ගොදුරින් වැසෙන පිටනක් හෝ වැස්මක් ඇතිවූදී දැස්සන්ට ඇදුල්ලි නොහැකිවූදී ගාජනයක් තබා ඒ භාජනයට සියලුම කුණුරෙහු අදිය දැමිය යුතුයි.

96. කිසියම් ගම්බද වෙළඳුම්පලක හෝ කඩපලක භූමිභාගයෙහි කිසිවකු විසින් දුමිලි හෝ කුණුරෙහු, කිසියම් සතකුගේ ඇට හෝ හම්, හෝ මහජන සෞඛ්‍යයට හානිවිය හැකිවූ හෝ අප්‍රියය හැකිවූ වෙනත් කිසිම ද්‍රව්‍යයක් විකිසර නොදැමිය යුතුයි.

97. ගම්බද වෙළඳුම්පලක් භාරව සිටින අයට හෝ ගම්බද වෙළඳුම්පලක කටයුතු බලාකරවීමට හෝ එහි ගාස්තු හා කුලී අයකිරීමට හෝ එහි සාමය ආරක්ෂාකොට එය ශුචි පවිත්‍රව තබා ගැනීමට හෝ කාර්ය සහාය විසින් පත්කරනලද වෙනත් අයකුට නීතිප්‍රකාර තම රජකාරිය ඉක්කිරීමේදී කිසිවකු විසින් ඊට බාධාවක් හෝ විරුධකමක් නොපෑ යුතුයි.

98. රථවාහනයක් පදවන්නකු විසින් ඒ රථවාහනය ගම්බද වෙළඳුම්පලකට අයිති භූමිභාගය අතුළත හෝ එය අසිනේ රථවාහනයක් බඩු බෑමට හෝ ඊට බඩු පැවරීමට වුවහොත් වඩා දීර්ඝකාලයක් නවත්වා නොතැබිය යුතුයි.

99. ගම්බද වෙළඳුම්පලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ තාවකාලික වශයෙන් වසා දැමීම ගැන අණබෙර ගැස්වීමෙන් හෝ තමාට සුදුසු යයි හැඟෙන වෙනත් ප්‍රකාරයකින් හෝ ප්‍රධාන තමා විසින් කල් ඇතුළු දුනුම් දිය යුතුයි.

පුද්ගලික වෙළඳුම්පලවල් හා කඩපලවල්

100. ගම්කිසි (ප්‍රසිද්ධ) වෙළඳුම්පලකට අයිතිවූ පුද්ගලයන් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳුම්පලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ පවත්වා ගෙනයාම නොකළ යුතුයි.

101. (1) ඒ සඳහා ප්‍රධානතමා විසින් නිකුත්කරන ලද බලපත්‍රයක් පිට මිස නැත්නම් (වෙළඳමිපලකට අයිති ප්‍රදේශයකින් බාහිරවූ) කිසිම ප්‍රදේශයක් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳුම් පලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ පවත්වාගෙනයාම නොකළ යුතුයි.

(2) (1) වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලබන සෑම බලපත්‍රයක්ම—

- (a) සාමාන්‍යයෙන් මිට යාකොට ඇති A උපලේඛනයේ සඳහන් පෝරමයේ ප්‍රකාරයට විය යුතුයි;
- (b) එහි දැක්වෙන කොන්දේසිවලට යටත්විය යුතුයි;
- (c) 103 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේනම් එය නිකුත්කරන ලද අවුරුද්දේ දෙසැම්බර් මස නිෂ්පාදිතවීදට අවසාන විය යුතුයි.

(3) 1 වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලබන එක් එක් බලපත්‍රය මේ නුවෙත්වූ ගාස්තුව රුපියල් එකසියයකි.

102. පුද්ගලික වෙළඳුම්පලක් හෝ කඩපලක් පිහිටුවීමට බලාපොරොත්තුවන භූමිභාගය සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිර්ධාරිතමා විසින් අනුමතකරනු ලබනතුරු එහි පුද්ගලික වෙළඳුම්පලක් හෝ කඩපලක් පිහිටුවීමට හෝ පවත්වා ගෙන යාමට බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවාසිකමක් නැත.

103. පුද්ගලික වෙළඳුම්පලවල් හා කඩපලවල් පිළිබඳවූ මේ අතුරු ව්‍යවස්ථාවලින් යම් අතුරු ව්‍යවස්ථාවක් හෝ බලපත්‍රයේ කොන්දේසිවලින් යම් කොන්දේසියක් හෝ කඩකිරීමකිසා, ගම්බද උසාවියකින් බලපත්‍රකාරයා දෙවෙනි වරට හෝ ඊට අනතුරුව වරදකාරයකු කොට විනිශ්චයකරනු ලැබූවිට 101 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරන ලද බලපත්‍රයක් ඒ උසාවිය මගින් අවලංගු කළ හැකිසි, එසේ අවලංගුකිරීම හේතුකොටගෙන ඒ බලපත්‍රකාරයාට කිසියම් අලාභයක් අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

104. ගම්බද උසාවියකින් කලින් බලපත්‍රයක් අවලංගුකරනු ලැබූ කිසිවකුට ප්‍රධානතමා විසින් 101 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් නිකුත්කිරීම ප්‍රතික්ෂේපකළ හැකිය.

105. සුදුසු වූ හැම කල්හිම ප්‍රධානතමා විසින් හෝ සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිර්ධාරිතමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකයා විසින් හෝ ප්‍රධානතමාගෙන් ලියවිල්ලකින් බලය ලත් වෙනත් ඕනෑම කෙනකු විසින් ඕනෑම වෙළඳුම්පලකට හෝ කඩපලකට අදාළවී ඒ වෙළඳුම්පල හෝ කඩපල හෝ එහි වෙළඳුමට තබා තිබෙන නොහොත් පුද්ගලික කර තිබෙන ඕනෑම අභාර ද්‍රව්‍යයක් පරීක්ෂාකිරීම නීත්‍යානුකූල වන්නේය තවද මේ අතුරු ව්‍යවස්ථාව යටතේ තම රජකාරිය ඉටුකිරීමේදී ප්‍රවේශක කවර නිර්ධාරි යටකුවක් කිසිවකු විසින් බාධාකිරීම හෝ විරුධකමක් පෑම නොකළ යුතුයි.

අප්‍රියවූ හා අන්තරාදායක වූ කමිත්ත

106. (1) පහත දැක්වෙන කමිත්ත අප්‍රියවූ කමිත්ත වශයෙන් සැලකිය යුතුයි:—

- (a) සබන් සෑදීම;
 - (b) පොල්ලෙලි පෙහවීම පිණිස කොටුවක් තබාගැනීම.
- (2) පහත දැක්වෙන කමිත්ත අන්තරාදායක වූ කමිත්ත වශයෙන් සැලකිය යුතුයි:—
- (a) කොප්පර ගබඩාකිරීම;
 - (b) ගහනුපුහාදියෙන් තෙල් හිඳීම;
 - (c) පොල් විශලා සකස්කිරීම;
 - (d) ජල බලයෙන්, වාෂ්ප බලයෙන් හෝ වෙනත් යාන්ත්‍රික බලයකින් ලී කඳන් හෝ ද්‍රව දඹු ඉරීම;
 - (e) සෝඩා, ලෑමනඩි, අදි බීම වැනි සෑදීම;
 - (f) පිදුරු ගබඩාකිරීම;
 - (g) ගිණිපෙළිවි කමිත්තය;
 - (h) එක හෝ කිසිකට වඩා අලුතුණු ගබඩාකිරීම;
 - (i) සමුන්ගල් ලබාගැනීමට ගල් වලවල් ගැරීම.

(3) පහත සඳහන් කර්මාන්තය අප්‍රියවූ හා අන්තරාදායක වූ කර්මාන්තයක් වශයෙන් සැලකිය යුතුයි:—

ගබොල් හෝ උලු පිච්චම

107. (1) සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිර්ධාරිතමාගේ රෙකමන පිට ප්‍රධානතමා විසින් ඒ සඳහා නිකුත්කරන ලද බලපත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් අප්‍රියවූ කිසියම් කර්මාන්තයක් හෝ අන්තරාදායක වූ කිසියම් කර්මාන්තයක් කරගෙනයාම නොකළ යුතුයි.

(2) සෑම බලපත්‍රයක්ම එය (117) වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේනම් එය නිකුත්කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස නිෂ්පාදිතවීදට අවසාන වන්නේය.

(3) යම් කිසිවකු වෙත නිකුත්කරන ලද බලපත්‍රයක් වෙනත් කෙනකු වෙත පැවරීම නොහැකිය.

108. (1) අප්‍රියවූ කිසියම් කර්මාන්තයක් හෝ අන්තරාදායක වූ කිසියම් කර්මාන්තයක් කරගෙනයාමට බලාපොරොත්තුවන භූමිභාගය සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිර්ධාරිතමා විසින් අනුමත කරනු ලැබූ,

(2) ඒ සඳහා ප්‍රයෝජනය ගැනීමට බලාපොරොත්තුවන යම් ගොඩනැගිල්ලක් හෝ ගොඩනැගිල්ල ඇත්නම් එය හෝ ඒවා පහත සඳහන් කියමනක් ට එකඟවද තිබෙනොත් මිස නැත්නම් කිසිවකුට බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත. ඒ නියමයන් කඩවිදියත්.—

- (a) ගොඩනැගිල්ල හොඳහැරි සාදා තිබිය යුතුවත් හැර එය ඇතුළුට හොඳට හුලං වැදෙන ලෙසත් හොඳට ඵලිය වැටෙන ලෙසත් සෑහෙන තරම් කාණු හා වැසිකිලි පහසුකම් ඇතුළත් තිබිය යුතුයි;
- (b) ඒ ගොඩනැගිල්ලේ වහල කල් පවතින ද්‍රව්‍යවලින් සාදා, එහි බිම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (c) ඒ ගොඩනැගිල්ලේ වහල්පල පොළොව සිට අභි භයකට නොඅඩු විය යුතුයි;
- (d) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම විවෘතකළ හැකිවූ ජනෙල් තිබිය යුතුයි; තවද ඒ ජනෙල් පිම්බෙනකළ විට ඒ විවෘතව පවත්නා කොටස මතුපිට බිමෙන් පහළොවෙන් එක පංඉම්කට අඩුකොටසක් විය යුතුයි;
- (e) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම බිත්ති උසින් අභි භයකට නොඅඩුවූ, ගබොල්, ගල්, හෝ කබොක්ගල් වලින් සාදන ලදුම් තිබිය යුතුයි;
- (f) ඒ බිත්තිවල ඇතුල් පැති බිම සිට අඩුගණයෙන් අභි භයකරන්නට උසට සිමෙන්තියෙන් කප්පලාලාකොට, අවසේස කොටස් හුණු බදුගෙන් කපලාලාකරනු ලැබූ සුදුහුණු ගාන ලදුම් තිබිය යුතුයි;
- (g) ඒ ගොඩනැගිල්ලේ ලී වැඩ කෙල් සාමකරන ලදුම් හෝ සුදුහුණු ගාන ලදුම් හෝ තිබිය යුතුයි.

109. බලපත්‍රයක් නිකුත්කරන ලද කාලසීමාවක් ඇතුළත වූ ඕනෑම වේලාවක ඒ බලපත්‍රය නිකුත් කරනු ලැබූ අප්‍රියවූ හෝ අන්තරාදායක වූ කමිත්ත සඳහා පාවිච්චිකරනු ලබන කිසියම් ගොඩනැගිල්ලක් 108 වැනි අතුරු ව්‍යවස්ථාවේ විධිවිධානවලට එකඟවී නොපවත්නේ නම්, ප්‍රධානතමා විසින් සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිර්ධාරිතමාගේ රෙකමන පිට බලපත්‍රකාරයා වෙත භාරකරවනු ලබන දන්වීමකින් ඒ දන්වීමේ සඳහන්කර තිබෙන යම් ද්‍රව්‍යකට ප්‍රථමයෙන් ඒ ගොඩනැගිල්ල එකී විධිවිධානවලට එකඟවී පරිද්දෙන් කළයුතු සෑම දෙයක්ම කරනට ඕනෑය කියා බලපත්‍රකාරයාට නිවේදනය කළ හැකිය.

(2) 1 වැනි ඡේදය යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ යම් අප්‍රියවූ හෝ අන්තරාදායක වූ කමිත්තයක් සඳහා බලපත්‍ර ලත් කිසිවකු විසින් ඒ දන්වීමේ දක්වා ඇති නියමයන් එහි සඳහන් කාලය ඇතුළතදී ඉටුකිරීම පැහැර හැරිය යුතු නැත.

110. 109 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ වූ ඕනෑම දන්වීමක් බලපත්‍රකාරයා විසින් අප්‍රියවූ හෝ අන්තරාදායක වූ කමිත්තයක් කරගෙන යන භාණයේ ගසා හෝ අලවා ඇත්නම් විවේක, හෝ ඔහු විසින් එකී භාණයේ රක්ෂාවෙහි යොදාගන්නා ලද යම් කිසිවකුට භාරකරන ලද්දේ වූ විටක, එය ඒ බලපත්‍රකාරයාට භාරදන්නා මෙන් සැලකිය යුතුයි.

111. යම් අප්‍රියවූ හෝ අන්තරාදායක වූ කර්මාන්තයක් කරගෙන යාම සඳහා බලපත්‍ර ලත් අය විසින්—

- (a) ඒ කර්මාන්තය සඳහා පාවිච්චිකරන සෑම ගොඩනැගිල්ලකම බිම දිනපතා අඟයා ගැබපව්‍යව කිරීමටද;
- (b) අඩුගණයේ ගෙදළොස් මාසයකට වරක් බැහිරවින් එබඳු සෑම ගොඩනැගිල්ලකම බිත්තිවල සුදුහුණු ගැනීමටද;
- (c) ඒ කර්මාන්තය සඳහා පාවිච්චිකරන සියලුම උපකරණ මෙවලම් හා භාජන ගැබපව්‍යව නැතිවීමටද;
- (d) සියලුම භූණු, භූමිභාගය අකු ගා ඉවත දමන සැලිකපළ, රෙඩු බොඩු හා කැටකැබිල්ද ඒ කර්මාන්තයේ වෙනත් යම් යම් කටයුතු සඳහා යොදවන්නේ නැති සියලුම ද්‍රව්‍යද, අවරණයකරනු ලැබූ භාජනපිල දමා දිනපතා ඒ කර්මාන්තය කරගෙන යන භූමි භාගයෙන් ඉවත්කරවීමටද;

සැලැස්වූ සුදුහුණු

112. යම් අප්‍රියවූ හෝ අන්තරාදායක වූ කර්මාන්තයක් කරගෙන යාමට බලපත්‍රලත් කිසිවකු විසින් කිසියම් ලිඳක් හෝ මිදුක් හෝ ගංගාවක් මගින්, ඇලක්, ගඳුලක්, දියපාරක්, පිලක් හෝ ගොඩබිම්ක පිහිටි වෙනත් යම් ජලභාගයක් අපව්‍යවකිරීම හෝ දුරෙකිරීම හෝ නොකළ යුතුයි.

113. යම් අප්‍රියවූ හෝ අන්තරාදායක වූ කර්මාන්තයක් කරගෙන යාමට බලපත්‍ර ලත් කිසිවකු විසින් අසල්වැසි අයට හෝ සෑප පහසුකම්වලට අහහුරන් වියහැකි පරිද්දෙකින් හෝ ඔවුන්ගේ සෞඛ්‍යයට හෝ ඒ කර්මාන්තය කරගෙන යාමකු නැත.

114. යම් අප්‍රියවූ හෝ අන්තරාදායක වූ කර්මාන්තයක් කරගෙනයාම සඳහා බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ කර්මාන්තය කරගෙන යන අවස්ථාවලදී එයින් නිකුත්වන අප්‍රියවූ මාතය හා ගෑස්—

- (a) අන්තරාදායක වූ හෝ අප්‍රියවූ විභාගයක් ඇතිනොවී සුදුහුණු අන්දමටද ඉහළට ගොස් උඩු හුලයටම යම්මිලුම් මිකප්නව්‍යවනු ලැබීමට; හෝ

(b) එක එල්ලේම ගින්නක් මැදින් හෝ ඒවා උකුකරණ උපකරණයක් ඇතුළතට හෝ සවනු ලැබීමට හෝ;

සැලැස්විය යුතුයි.

115. සෑම සුදුසු මේලාවලදීම ප්‍රධානතුමාට හෝ සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරියෙකුට හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමාට හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද කායනි සහායවී ඔහුම නිලධාරියෙකුට අමුණු වෛද්‍ය ආරක්ෂකයෙකුට සම්බන්ධ කර්මාන්තයක් කරගෙන යන්නාවූ ඔහුම සහායකව ඇතුල්වී පරීක්ෂාකර බැලීමට නීතිප්‍රකාර බලය තිබේ. නවද බලපත්‍ර කාරයා විසින් හෝ ඒ සහායකව සිටින අය විසින් හෝ එබඳු පරීක්ෂකයන් පැවැත්වීමට අවකාශ දිය යුතුයි.

116. යම් අමුණු වෛද්‍ය ආරක්ෂකයෙකුට කර්මාන්තයක් කරගෙන යාම සඳහා බලපත්‍ර ලත් අය විසින් ඒ කර්මාන්තය කරගෙන යන සහායකව කටයුතු පෙනෙන තැනක 107 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ ලබාගත් බලපත්‍රය සහිතව නිලධාරියෙකුට සහායකව සිටීමට බලපත්‍ර ලත් අයගේ නවද පැවැදිලි වෛද්‍ය අදිනලද ලැල්ලක් ඒ සහායකව කටයුතු පෙනෙන තැනක එල්ලා තැබීමට සැලැස්විය යුතුයි.

117. අමුණු වෛද්‍ය ආරක්ෂකයෙකුට කර්මාන්ත සම්බන්ධයෙන් මිනිසුන් වෙත ව්‍යවස්ථාවලින් යම් අනුරූ ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා ගම්බද උපායවිධයට වදවරක් හෝ ඊට පසු මාරයක වරද කරයා කරනු ලැබූ යම් බලපත්‍ර කාරයෙකුට ඒ උපායවිධයෙන් නිශ්චය කරන බවට නීතිප්‍රකාර බලය තිබේ. නවද පැවැදිලි වෛද්‍ය අදිනලද ලැල්ලක් ඒ සහායකව කටයුතු පෙනෙන තැනක එල්ලා තැබීමට සැලැස්විය යුතුයි.

ගමමුදල්

118. ගම් මුදල් සඳහා ඇතුළත වූ ඔහුම ගෙවන පදිංචිකාරයා විසින් හෝ පදිංචිකාරයෙකු නැත්නම් ඒ ගෙවී ඇතිකාරයා විසින් එක් ගම් අවට ගැටපවිත්‍ර ලෙස හා ගෞරවය සමපන්න වූයෙන් කුණු රෙදු හා වල් පැලෑටිවලින් තොරවත් තබාගත යුතුයි.

119. ගම්බද ගෙයක් බොහෝ ඉපිරිසිදු තත්ත්වයක හෝ එහි පදිංචි අයගේ හෝ අපවල් වැසියන්ගේ සෞඛ්‍යයට බාධාවන තරම් කැඩී බිඳී ගිය තත්ත්වයක තිබෙන්නාගේ පෙරහන කවර විටට කැඩී වුවත් ප්‍රධානතුමා විසින් ඒ ගෙවී ඇතිකාරයා වෙත හාර කරවනු ලබන ලියවිල්ලකින් වූ දැන්වීමකින් ඒ දැන්වීමේ සඳහන් කාලසීමාවක් තුළ ඒ අයිතිකාරයා විසින් කළ යුතුව තිබෙන යම් යම් දේ කිරීමට ඔහු යයි නියමකළ හැකියි.

120. (1) 119 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ දැන්වීමක් හාර කරනු ලැබූ සෑම ගෙවීම් සඳහා විසින්ම ඒ දැන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉක්කලයුතු වන්නේය.

(2) 119 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ දැන්වීමක් නියමයන් ඉෂ්ට නොකරනු ලැබූ හෝ ඉෂ්ටකිරීම පැහැර හැර තිබෙනම් ප්‍රධානතුමා විසින් එහි සඳහන් වැඩ කරවා ඒ සඳහා දරන්නට යෙදුන විදේම කායනි සහායව අවසරය යුතුව තිබෙන අයෙකු මෙන් අයකර ගත හැකිය.

අගවි ඉවත්කිරීම හා කපු ලෝඛනය

121. අගවි ඉවත්කිරීමේ සේවයක් ආරම්භකරන ලද්දේ ප්‍රදේශයක් ඇතුළත පිහිටියාවූ ඔහුම ඉඩමක අයිතිකාරයෙකුට ලියවිල්ලකින් භාරදෙනලද දැන්වීමකින් සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරියෙකුට හෝ එබඳු වෛද්‍ය නිලධාරියෙකු විසින් බලය පවරනලද නිලධාරියෙකුගේ රෙකමන් කිරීමක් පිට, ප්‍රධානතුමා විසින් අනුමත කරනලද ප්‍රමාණයක හා වර්ගයකදී, ඉඩමේ පිහිටි මිස යුතුවූ ආකාරයටද බාල්දි තබන වැසිකිලියක් සාදන්නට ඔහුගේ කියා ප්‍රධානතුමා විසින් නියමකළ හැකියි.

122. අගවි ඉවත්කිරීමේ සේවයක් ආරම්භකරන ලද්දේ ප්‍රදේශයක් ඇතුළත පිහිටියාවූ ඔහුම ඉඩමක තිබෙන (121 වැනි අනුරූ ව්‍යවස්ථාවේ සඳහන් කරනලද ප්‍රමාණයකට හා අකාරයකට සකට සාදනලද බාල්දි වැසිකිලියක් නොවන්නාවූ) ඔහුම වැසිකිලි වලක් හෝ වැසිකිලියක් සහිතව පවරනලද අභ්‍යන්තරයක හා අපවිත්‍රය කියා සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරියෙකුට හෝ එබඳු වෛද්‍ය නිලධාරියෙකු විසින් බලය පවරනලද නිලධාරියෙකු සහකාර කරයි නම් එබඳු ඉඩමක අයිතිකාරයාට ලියවිල්ලකින් භාරදෙනලද දැන්වීමකින් ඒ ඉඩමේ තිබෙන්නාවූ එබඳු වැසිකිලි වල හෝ වැසිකිලිය වසාදමන්නට ඔහුගේ කියා ප්‍රධානතුමා විසින් නියමකළ හැකියි.

123. 121 වැනි අනුරූ ව්‍යවස්ථාවේ හෝ 122 වැනි අනුරූ ව්‍යවස්ථාවේ සඳහන් කරනලද ප්‍රකාර නිවේදනයක් භාරකරනු ලැබූවූ සෑම අයිතිකාරයෙකු විසින්ම එහි දැන්වීමේ සඳහන් කර තිබෙන්නාවූ හා මොනම කාරණයක් නිසාවෙන් මාස දෙකකට අඩු නොවන්නාවූ කාලසීමාවක් ඇතුළතදී එහි නිවේදනයේ සඳහන් කර තිබෙන නියමයන් ඉෂ්ටකළ යුතුයි.

124. අගවි ඉවත්කිරීමේ සේවයක් ආරම්භකරන ලද්දේ ප්‍රදේශයක් ඇතුළත පිහිටියාවූ මාරුකු තබන වැසිකිලියක් තිබෙන්නාවූද ඉඩමේ වල සෑම පදිංචිකාරයෙකු විසින්ම ඒ වැසිකිලිය සෑම කල්හිම ගැටපවිත්‍ර වූයෙන්, ගහපත් වූයෙන් පවත්වා ගත යුතුයි.

125. කායනි සහායවී සේවය කරන අගවි ඉවත්කරන මෙහෙය කරුවෙකු හැර වෙන කිසිවෙකු විසින් අගවි ඉවත්කිරීමේ සේවය පවත්නාවූ ප්‍රදේශයක් ඇතුළත පිහිටියාවූ බාල්දි තබන වැසිකිලියක් අගවි ගෙනයාම හෝ ගෙනයාම ක්‍රමයකින් ඉවත ලැබීමට හෝ නොහැකි යුතුයි.

126. දුප්පත්කම නිසා කායනි සහායවී විසින් කිසිවෙකුකරනලද පදිංචිකාරයෙකු හැර අගවි ඉවත්කිරීමේ සේවය පවත්නා ඔහුම ඉඩමක පදිංචිකාරයා විසින් මීට යාංකොට ඇති B උප ලේඛනයේ දැන්වෙන “රේච්” ගණන් අනුව අගවි ඉවත්කිරීමේ ආණ්ඩුක්‍රමලේඛන කායනි සහායවී ගෙවිය යුතුයි.

127. ඔහුම ඉඩමක සාදන ලද්දේ හෝ සාදන ගෙන යනු ලබන්නාවූ වැසිකිලියක් හෝ වැසිකිලි වලක් පරීක්ෂාකර මැලීම සඳහා ඉර පැයමටත්, ඉර බැසීමටත් අතර ඔහුම මේලාවලදී සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරියෙකු විසින් හෝ ඔහු විසින් බලය පවරනලද වෙන නිලධාරියෙකු විසින් එහි ඉඩමට ඇතුල්වීම නීත්‍යානුකූලය. නවද එහි ඉඩමේ පදිංචිකාරයා විසින් එබඳු නිලධාරියෙකුට පරීක්ෂාකිරීම සඳහා අවසරය සෑම උපකාරයක්ම දිය යුතුයි.

128. කැලිකපල ඉවත්කිරීම පිළිබඳ වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබෙන ප්‍රදේශයක් තුළ පිහිටි ඔහුම ඉඩමක පදිංචිකාරයා විසින් තමාගේ ඉඩම අභ්‍යන්තර ඉවත දීමට, කුණු රෙදු හා වෙනත් කැලිකපල සුදුසු පිහිටියක සිටිනුදී ප්‍රධානතුමා විසින් අනුමතකරනලද ප්‍රමාණයක් හා තැබුණු ආකාරයට ඇතිවූද බාල්දියක හෝ භාජනයක තැන්පත් කරවිය යුතුයි.

129. 128 වැනි අනුරූ ව්‍යවස්ථාවේ සඳහන් කරනලද කිසියම් ඉඩමක පදිංචිකාරයෙකු විසින්—

- (1) ප්‍රධානතුමා විසින් අණබෙර ගස්වා ප්‍රසිද්ධ කිරීමට හෝ වෙනගම් ක්‍රමයකින් හෝ නියමකරනලද කාල වර්ෂාවලදී අතර දිනපතාම එක බාල්දිය හෝ භාජනය එහි ඉඩමකින් පිටත පාලේ ගමනාගමනයට අමතරයක් ඇති නොවන ලෙස පාලේ අයිතියක් තැබීමට සැලැස්විය යුතුයි.
- (2) කායනි සහායවී ශාස්ත්‍රානුකූලයන් විසින් එහි බාල්දිය හෝ භාජනය හිස්කොට පෑ භාගයක් ඇතුලතදී එය ඒ සෞඛ්‍යයෙන් අස්කරවිය යුතුයි.

130. 129 වැනි අනුරූ ව්‍යවස්ථාවේ සඳහන් කරනලද කාල වර්ෂාවලදී මිස නිසිවකු විසින් 128 වැනි අනුරූ ව්‍යවස්ථාවේ සඳහන් කරනලද කිසිව බාල්දියක් හෝ භාජනයක් කිසිව පාරක නොතැබිය යුතුයි.

131. දුප්පත්කම නිසා කායනි සහායවී විසින් නිදහස් කරනලද පදිංචිකාරයෙකු හැර කැලිකපල ඉවත්කිරීමේ සේවය පවත්නා ඔහුම ඉඩමක පදිංචිකාරයා විසින් මීට යාංකොට ඇති B උප ලේඛනයේ දැන්වෙන රේච් ගණන් අනුව කැලිකපල ඉවත්කිරීමේ ආණ්ඩුක්‍රමලේඛන කායනි සහායවී ගෙවිය යුතුයි.

132. ගම්බද මාසයක් වෙනුවෙන් ගම්බද යුතුවූ 126 වැනි අනුරූ ව්‍යවස්ථාවේ සඳහන් කරනලද අගවි ඉවත්කිරීමේ ගාස්තු වද, 131 වැනි අනුරූ ව්‍යවස්ථාවේ සඳහන් කරනලද කැලිකපල ඉවත්කිරීමේ ගාස්තුවද, ඒ එක්කම ලබන ඒ ලග මාසයේ දහවැනි දින හෝ ඊට මත්තෙන් ප්‍රධානතුමාට හෝ එහි ගාස්තු අයකිරීමට එතුමා විසින් නියමකිරීමේ බලය පවරනු ලැබූ වෙනත් කෙනෙකුට හෝ ගෙවිය යුතුයි.

ජල සමාදාන සේවය

133. පොදු වතුර පසිපපවලින් හෝ ජල නලවලින් හෝ ජූද්ගලික වතුර පසිපපයකින් හෝ වම් ධුතුරූ ව්‍යවස්ථාවල නියම කර තිබෙන යම් අගවලින් හෝ මිස නැත්නම් කායනි සහායවී ජල කම්පනයකින් වතුර ලබාගතයුතු නැත.

134. කිසිවකු විසින් පොදු වතුර පසිපපයකින්—

- (a) සාමාන්‍යයෙන් අහිත් රැගෙන යා හැකි පනිවිලිකින් හෝ එබඳු භාජනයකින් හැර කරන්නෙකුකින් හෝ පිපපයකින් හෝ වෙනගම් භාජනයකින්; හෝ
- (b) වතුර භාජනවිධාන සම්ප්‍රකාරයකට හෝ ප්‍රමාණයකට හෝ;

වතුර ගනුයුතු නැත.

135. කිසිවකු විසින් ගමනාගම පොදු වතුර පසිපපයකට වත් යම් බවයක්, හලයක්, රබර් නලයක්, පිල්ලක් හෝ එබඳු ගමනාගම අඟුම්වත් උපක්‍රමයක් නාවකාලීන වශයෙන් හෝ සදකාලීන වශයෙන් සම්බන්ධ නොකළ යුතුයි.

136. කිසිවකු විසින් යම් පොදු වතුර පසිපපයකට සම්කරන ලද්දේ හෝ එහි කොටසක් කොට ඇත්තාවූ හෝ ඉබේ ක්‍රියා නොකරන ඉපියාව හෝ වෙනත් එබඳු උපක්‍රමය අහපසකයාට හෝ ඒ ඉපියාවේ හෝ උපක්‍රමයේ ඉබේ ක්‍රියාකිරීම නාවකාලීන වශයෙන් හෝ සදකාලීන වශයෙන් වැළැක්විය හැකි වෙනත් යම් ක්‍රියාවක් කිරීමට හෝ නොකට යුතුයි.

137. කිසිවකු විසින් ගෙදර රෙදු කටයුත්තකින් බාහිර වූ ගමනාගම කටයුත්තකට වත් පොදු වතුර පසිපපයකින් ජලය ලබාගතයුතු නැත.

138. අප්‍රසන්න රෝගයකින් හෝ බඩ්ඩවන රෝගයකින් හෝ වසංගත රෝගයකින් පෙළෙන්නාවූ හෝ 'එඩ්ස් රෝගයකින් පෙළෙන කෙනෙකුට ලගදී සාන්තුකිරීමේ රෙජිස්ට්‍රාටු කිසිවකු විසින් පොදු චිතූරු පයිප්පයකින් චිතූර ගතයුතු නැත.

139. කිසිවකු විසින් එවකට කාණී සභාවේ කොටසින් පවර ඇත්තාවූ හෝ කාණී සභාවෙන් නඩත්තු කරනු ලබන්නාවූ යම් ජලාශයක, චිතූර පයිප්පයක, දිය උල්පතක, ජල භාජනයක, ජල නලයක හෝ වෙනත් ජල කම්පනයක හෝ ඒ අසල නැම හෝ නම් යට්ටයෙන් යම් කොටසක් රෙජිස්ට්‍රාටු හෝ සහකාර, හෝ රචනාභ්‍යන්තර, රෙජිස්ට්‍රාටු, උපකරණ හෝ වෙනත් වෙනා අදාළ වුවද ද්‍රව්‍ය රෙජිස්ට්‍රාටු හෝ ගොනුව සූදායි.

පුද්ගලික ජල නල සවිකිරීම සම්බන්ධයෙන් වූ ආමිශ්‍යකතා

140. මීට සාකච්ඡාව ඇති 'C' උප ලේඛනයේ දැක්වෙන "A" පෙර්මිට් ප්‍රකාරයට දුර්වලතරණයට ලක්වන ඉල්ලීමක් පිට ප්‍රධානතමාගෙන් ලියවිල්ලකින් ලක්ව ඇවසරයක් ආනු වූ කිසිවකු විසින්:—

- (a) යම් පුද්ගලික දේපලකට කාණී සභාවේ ප්‍රධාන ජල මාර්ගයකින් හෝ කම්පනයකින් අලුත් ජල රෙජිස්ට්‍රාටු හෝ යම් අලුත් චිතූර පයිප්පයක් පිහිටුවීම හෝ ඒ සඳහා යම් කම්පනයක් පවත්වා ගැනීම, හෝ
- (b) කාණී සභාවේ ප්‍රධාන ජල මාර්ගයකට හෝ ජල කම්පනයකට සම්බන්ධයෙන් නිවැරදිව වතුර පයිප්ප වෙනස් කිරීම, දික්කිරීම, ශබ්දපිටු කිරීම හෝ ආලෝක කිරීම හෝ එබඳු යම් කටයුත්තක් සඳහා යම් වැඩක් පවත්වා ගැනීම, හෝ

ගොනුව සූදායි.

141. 140 වැනි අතූරු ව්‍යවස්ථාව යටතේ ප්‍රධානතමා විසින් අනුමත කරනලද යම් කම්පනයක් කරගෙන යාමට ප්‍රධාන තමා විසින් ලියවිල්ලකින් රෙජිස්ට්‍රාටු උපදේශවල ප්‍රකාරයට, එතුමා විසින් අනුමත නොකරන ලද කිසිව උපකරණයක් හෝ කොටසක් ඒ කම්පනය සඳහා පාවිච්චි නොකළ යුතුයි.

142. කාණී සභාවේ විසින් එකට රෙජිස්ට්‍රාටු කොට කන්රෙජිස්ට්‍රාටු උද්දායකව එකම භූමිභාගයක පිහිටුවනු ලබන රෙජිස්ට්‍රාටු චිතූර උඩාගැනීම සඳහා කාණී සභාවේ ප්‍රධාන ජල මාර්ගයකට හෝ ජල කම්පනයකට එක පයිප්ප මාර්ගයකට වඩා සම්බන්ධ කළ යුතු නැත.

143. පුද්ගලික ජල සම්පාදනයක් සඳහා පාවිච්චි කරන සියලුම පයිප්ප එක්ව කන්රෙජිස්ට්‍රාටු බදු සංරචකයකින් ආවරණයකරනලද "කාණි අගස්" නම් වාත්තුකළ යකඩවලින් රහස් එරස් නැත්නම් තුන්තනාගම් හා නිවැරදි යකඩවලින් රහස් සාදා තිබිය යුතුයි. තවද ඒ පයිප්පවල වහන ප්‍රමාණය හා නැත්තම ප්‍රධාන තමා විසින් අනුමත කරන ලද ප්‍රකාරයට විය යුතුයි.

144. මේ අතූරු ව්‍යවස්ථාවට පැවැත්වෙන දිනට පසු—

- (a) කාණී සභාවේ ජල කම්පනයක් රෙජිස්ට්‍රාටු කටයුතු සඳහා සැපයෙන චිතූර වලින් හැරුණු විට 10 යකඩ වැඩි ප්‍රමාණයක් අල්ලන ජලාශයක් හෝ ජලාශ යටි රෙජිස්ට්‍රාටු පිහිටුවීම හෝ සෑදීම නොකළ යුතුයි.
- (b) ඒ කම්පනයකින් සැපයෙන චිතූර රැස්කිරීමට කිසිව ජලාශයක් ජලාශ හෝ භාන බාල්දියක් ඒවායේ ප්‍රමාණය, සැලැස්වීමට හා ගණන පිළිබඳව ප්‍රධාන තමාගේ අනුමත කලින් ලැබී තිබෙනාත් මිස නැත්නම් කිසිව රෙජිස්ට්‍රාටු පිහිටුවීම හෝ සෑදීම හෝ නොකළ යුතුයි.

145. යම් රෙජිස්ට්‍රාටු චිතූර උඩාගැනීමට සම්බන්ධව තිබෙන පයිප්ප, ජලාශය, හෝ වෙනත් උපකරණය වෙනස්වී රෙජිස්ට්‍රාටු පයිප්පයකට, ජලාශයකට, හෝ උපකරණයකට හෝ සම්බන්ධ කළ යුතු නැත.

146. ප්‍රධානතමාගේ විශේෂ අවසරය ආනු වූ පුද්ගලික ජල සේවක කොටසක් කොට ඇති කිසිව පයිප්පයක් කිසිව "බොයිලරයකට" උකුකරන යනාදියකට හෝ වෙනස්වී යනාදියකට එක එල්ලේම සම්බන්ධ නොකළ යුතුයි.

147. ප්‍රධානතමා විසින් හෝ එතුමාගෙන් ඒ සඳහා බලලත් යම් නිලධාරියෙකු හෝ යම් අගයකු විසින් පරීක්ෂාකර බලනු ලැබ අනුමත කරනු ලබන තුරු යම් රෙජිස්ට්‍රාටු චිතූර දීම සඳහා අවසරය සාදනලද පයිප්ප ක්‍රමයට පයිප්ප, ඉදියාවල්, කර්ම හෝ වෙනත් දේවල් ආවරණය කළ යුතු නැත.

පුද්ගලික ප්‍රයෝජනය සඳහා චිතූර උඩාගැනීමට සාදන පයිප්ප මාර්ග ප්‍රධාන ජල මාර්ගවලට සම්බන්ධ කිරීම

148. (1) 147 වැනි අතූරු ව්‍යවස්ථාව යටතේ අවනෝත සාදනලද ජල සැපයීමේ සේවයක් පරීක්ෂා කරනු ලැබ අනුමත කර තිබෙන විට ඉල්ලුම්කරුවා විසින්:—

- (a) ප්‍රධානතමා විසින් නක්සේරුකරනලද ප්‍රකාරයට, කාණී සභාවේ ප්‍රධාන ජල මාර්ගවලට හෝ ජල කම්පනයකට ඒ සේවය සම්බන්ධ කිරීමට යන විශේෂ සහ ඒ පිළිබඳව කම්කරුවන්, උපකරණ හා පරිපාලනය සඳහා යන මිසදමක්,

(b) පයිප්ප සම්බන්ධීකරණ හා ජල සැපයීම සඳහා රුපියල් 20 ක පරිභෝජන මුදලක් නොගනාත් අනිකර්මයක් ආස්තු වනුයේ,

කාණී සභාවට නැත්පත්කළ යුතුයි.

(2) මේ අතූරු ව්‍යවස්ථාවේ 1 වැනි උපදෙස යටතේ නැත්පත් කළ යුතු වූ සාකච්ඡා පිළිබඳව ප්‍රකාර ගවනතූරු පයිප්ප මාර්ග සම්බන්ධ කළ යුතු නැත.

149. ප්‍රධානතමා විසින් බලපවරනලද කාණී සභාවේ නිලධාරියෙකුගේ පාලනය යටතේ මිස නැත්නම් යම් පුද්ගලික දේපලකට ජල සැපයීමට පිහිටුවනලද පයිප්ප කාණී සභාවේ ප්‍රධාන ජල මාර්ගවලට හෝ අප්‍රධාන ජල මාර්ගවලට සම්බන්ධ නොකළ යුතුයි.

අපරන් සාම වැරැක්වීම

150. (1) කාණී සභාවේ ජල කම්පනයකට සම්බන්ධ වූ යම් රෙජිස්ට්‍රාටු පිහිටි පුද්ගලික ජල සම්පාදන ක්‍රමයක කොටසක් රකවා ඇති යම් පයිප්පයක, කර්මයක, ප්‍රියාවක හෝ වෙනත් රකවායක පිළිවෙල, ප්‍රමාණය, පිහිටීම, ස්භාව හෝ තත්වය යන වෙනස්වීම් පොදු ප්‍රයෝජනයට හෝ පුද්ගලික ප්‍රයෝජනය සඳහා ජල කම්පනයකට සැපයෙන චිතූර අපරන් සාම වැරැදි ලෙස පාවිච්චි කිරීම, හෝ වරෝධී ලෙස පරිහරණය කිරීම හෝ නරක්වීම ඇතිවිය හැකිය නම් හෝ ජල කම්පනය යටතේ සැපයෙන චිතූර පිහිටු පරිදි පාලනයකිරීමට හෝ බෙදාහැරීමට සම්බන්ධයෙන් අගතියක් සිදුවිය හැකිය නම් හෝ සම්බන්ධීකරණ කාර්යයන් සාධක කිහිපයක කවර විටකදී වුවත් ප්‍රධානතමා විසින් ඒ රෙජිස්ට්‍රාටු අයිතිකාරයා වෙත මීට සාධකව ඇති C උප ලේඛනයේ 'B' පෙර්මිට් ප්‍රකාර දැක්වීයේ රාජ්‍ය සැලැස්.

(2) එබඳු සෑම දැක්වීමකට ප්‍රධානතමා අර්ථකාරක වෙනස් කිරීම සඳහන් කර තිබිය යුතුවන්නේ ඇර ඒ දැක්වීමේ සඳහන් කර තිබෙන කාලසීමාව ආතුළුතරදී ආයිතිකාරයා විසින් ප්‍රධානතමා සන්තර්පනය වන පරිදි රෙජිස්ට්‍රාටු වෙත වෙනස් කළ යුතුයි.

(3) අයිතිකාරයාගේ පදිංචිය හෝ නාමය නොදන්නාවූ ජීව අදාළ රෙජිස්ට්‍රාටු කොටස් පෙරනන ස්භාවයක ආලෝක කිරීමට ඒ දැක්වීමේ අයිතිකාරයාට විසිල්ල පරිදි භාරදුන්නා මෙන් සැලකිය යුතුයි.

151. ප්‍රධානතමා විසින්—

- (a) යම් රෙජිස්ට්‍රාටු අයිතිකාරයාගේ හෝ පදිංචිකාරයාගේ ඉල්ලීම පිට, හෝ
- (b) ඒ රෙජිස්ට්‍රාටු අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් මේ අතූරු ව්‍යවස්ථාවට පිහිටුවනලද එකම යම් ජල සම්පාදන ක්‍රමයක සෑදීම හෝ පයිප්ප දීමේ සම්බන්ධයෙන් යම් යම් රෙජිස්ට්‍රාටු හෝ වෙනත් ගොනුව සාධක තිබෙන නම්,
- (c) ජල කම්පනය ඉවිසිදුකිරීමට හෝ ඒවාට හානිකිරීම හෝ වතුර අපරන් නාශකර දැමීම හෝ වැරදි ලෙස පාවිච්චි කිරීමට සම්බන්ධයෙන් වූ මේ අතූරු ව්‍යවස්ථාවට පිහිටුවනලද විට විරුධව යම් ක්‍රියාවක් හෝ රෙජිස්ට්‍රාටු රෙජිස්ට්‍රාටු අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් කරනලදව හෝ නොකරනලදව තිබෙන නම් එවිට, හෝ කාණී සභාවේ ප්‍රධාන ජල මාර්ගවලින් හෝ ජල කම්පනයකින් ඒ රෙජිස්ට්‍රාටු දීමට නිවැරදි පුද්ගලික ජල සම්පාදනය සඳහා වූ පයිප්ප සම්බන්ධීකරණ හෝ ඒ රෙජිස්ට්‍රාටු ජල සැපයීම අත්හිටවීම, අලංකර හැවැත්වීම හෝ අනුකරණය කළ යුතුයි.

152. කාණී සභාවේ ජල කම්පනයකට පුද්ගලික ජල සේවයක් සම්බන්ධයෙන් ඇති ගණකාගේ රෙජිස්ට්‍රාටු පදිංචිකාරයා විසින් ඒ රෙජිස්ට්‍රාටු කොටසක් රකවා ඇති යම් පයිප්පයකින්, කර්මයකින් හෝ වෙනත් උපක්‍රමයකින් වතුර අපරන් යන ධරණ මාරු වුවත් මහාම ඒ වග ප්‍රධානතමාට දැනුම් දිය යුතුයි. එකී රෙජිස්ට්‍රාටු පදිංචිකාරු පිළිබඳව වෙනස් කිරීම් කවර විටකදී වුවත් ඒ වෙනස් කිරීම් වේලාවේ සිට සෑ හඟුණිආවක් ආතුළුතරදී අලුතෙන් එන පදිංචිකාරුවා විසින් ඒ වග ප්‍රධානතමාට දැනුම් දිය යුතුයි.

153. යම් රෙජිස්ට්‍රාටු පුද්ගලික ජල සේවක කොටසක් රකවා ඇති යම් කර්මයකින්, පයිප්පයකින් හෝ වෙනත් උපක්‍රමයකින් වතුර අපරන් යනවා පෙරනනව තිබෙන කවර විටකදී වුවත් ප්‍රධානතමා විසින් හෝ වෙනත් පදිංචිකාරු පදිංචිකාරු ජල යම් කෙනෙකු විසින් වහාම ඒ සේවය කාණී සභාවේ ප්‍රධාන ජල කම්පනයකට වෙන්කළ හැකිය. ඒ රෙජිස්ට්‍රාටු අයිතිකාරුවා විසින් හෝ පදිංචිකාරුවා විසින් හෝ ඒ අපරන් සාම වෙනත් ඉවත්කරන තුරු එකී සේවය නැවත සම්බන්ධ නොකළ යුතුයි.

154. 151 වැනි අතූරු ව්‍යවස්ථාවේ සඳහන් යම් කාරණයක් උඩ කපාහරිනලද යම් පුද්ගලික ජල සේවක කාණී සභාවේ ප්‍රධාන ජල මාර්ගයට හෝ ජල මාර්ගවලට සම්බන්ධීකරණ ප්‍රධානතමා විසින් ගණන් බලනලද මිසදම ඒ රෙජිස්ට්‍රාටු අයිතිකාරයා විසින් කාණී සභාවට කලින් ගණන් දිය යුතුයි. එයින් යම් දිලීලයක් ඉතුරු වූහොත් වැඩ ආවසාන වූවාට පසු ඒ මුදල බහුව අපසු දෙනු ලැබේ. ඇත්ත වශයෙන් මිසදම මුදල ගණන් බලනලද මිසදමට වඩා වැඩි වූහොත් ඒ වැඩි අවසන් වූ වහාම අයිතිකාරයා විසින් ඒ මිසදම මිසදම ගණන ගෙවිය යුතුයි.

C උපලේඛනය (140 වැනි හා 150 වැනි අංශු ව්‍යවස්ථා) A පෝර්මය

අතුරු ව්‍යවස්ථා

අමුණු හා අන්තර්ගතයකට කමිණිත

අංකය : _____
බයපලාන ගම් කොමිසිනරිය සභාවේ ප්‍රධානතුමා වෙතටයි.
මීට යාකොට ඇති උපලේඛනයේ සඳහන් ප්‍රකාරයට _____
_____ රාකොට්ටියක්
_____ විදියේ
නොමිමර _____ දරන ගෙට
සුද්ධලික ජලසම්පාදන සේවයක්
සඳහා කඩුන්තාත්සේවයේ අනුමැතිය ලියවිල්ලකින් දෙන මෙන්
මෙයින් ඉල්ලුම්කර සිටිමි.
ජලය වුවමනාවේ නිමකින් රක්ෂණය කරනු ලබන බවට
මෙහි කටයුතු සඳහාද යනවග : _____
දේපල පාලිකාරයෙන් කුමන කටයුත්තකටද : _____
තැන්පත් කරනලද මුදල : _____

ඉහත සඳහන් කරනලද උපලේඛනය

සුද්ධලික සම්පාදන පසිපස	දේපල	කරම	ජලවැන්කි

වෙනත් කරුණු—
* අයිතිකාරයාගේ අත්සන : _____
* අයිතිකාරයාට ලියුම් ලැබෙන පිලිවෙල : _____
* අයිතිකාරයාගේ නම : _____
* පදිංචිකාරයාගේ අත්සන : _____
* පදිංචිකාරයාගේ නම : _____

B පෝර්මය
පළමු කිවෙන රක්ෂණයක් වෙත සම්බන්ධ කරන දැන්වීම

_____ විදියේ නොමිමර _____ දරන ගෙය අයිතිකාරයා
වෙතටයි.
ඉහත සඳහන් දේපලට සම්බන්ධ කිවෙන වතුර පසිපස පරීක්ෂ
කර බලන ලදුම් ඒවායේ යම් යම් වෙනස්කම් දක්නට නිවැරදිව
ඒවාට මෙහි පහත සඳහන් වෙනස්කම් හෝ අලුත්වැඩිකිරීම්
අවශ්‍ය බැව් සහතික කරමි ඒවා යථාපරිදි සමුදායකරන මෙන්
කඩුන්තාත්සේවයට මෙයින් දැනුම්දෙමි.
මේ නිවැරදිකම ලැබී දවස් _____ ක් ඇතුළත මා සතුටු
පරිදි එකී වෙනස්කිරීම් හා අලුත්වැඩිකිරීම් නොකරනුයේ නම්
තාත්සේවයේ දේපලට සම්බන්ධ කිවෙන පසිපස ජලකමිණයෙන්
අසාධනීයකරනු ලැබේ.
මා සතුටු වන පරිදි ඒ නල මාගේ අලුතෙන් දමනතුරු
වෙනස්කරනතුරු හෝ අලුත්වැඩිකිරීම් කරනතුරු එය ජලකමිණය
යට නැවත සංඛනි කරනු නොලැබේ.
වෙනස්කිරීම් හා අලුත්වැඩිකිරීම් : _____

බයපලාන ගම් කොමිසිනරිය ප්‍රධානතුමා,
L. G. D.—GB. 14/30/3

ගම්සභා අභ්‍යන්තර (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි
වගන්තිය යටතේ, මාතර දිස්ත්‍රික්කයේ සන්මණ-වලකඩ ගම්
ප්‍රදේශයේ ගම් කොමිසිනරිය සභාව විසින් සභාදිනව, 1947ක්වූ
සැප්තැම්බර් මස 24 වැනි දින අවක 9,773 දරන ගැසට්
අතිරේකයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධනවූ එකී වගන්තියේ
(3) වැනි උප වගන්තියෙන් වැඩිබලන රක්ෂණය හා ප්‍රදේශ පාලනය
පිලිබද ආමාන්‍යතමා කොරගි ප්‍රාචීර් නිවෙන බලයේ ප්‍රකාර
එතුමා විසින් සිටි කරනලද අතුරු ව්‍යවස්ථා.
ඒ. බිලිලි. කන්නන්කර,
රක්ෂණ හා ප්‍රදේශ පාලනය පිලිබද ආමාන්‍ය
කාර්යාලයේ ස්ථාවර ලේකම්වරයා
වස 1950ක්වූ මැයි මස 19 වැනි දින
කොළඹදීය.

1. (1) පහත දැක්වෙන කමිණිත අමුණු කමිණිත වශයෙන්
සලකනු ලැබේ:—
(a) ජිම් හෝ කරවල ගබඩාකිරීම,
(b) විනාසීරු සැදීම,
(c) දැවදඩු පොහොසත් කිරීම,
(d) රබර් ගෝල හෝ ක්‍රෙප් දුම් ගැසීම හෝ සැදීම.
(2) පහත දැක්වෙන කමිණිත අන්තර්ගතයකට කමිණිත
වශයෙන් සලකනු ලැබේ:—
(a) කොපරු සැදීම,
(b) යනු සුදුසු දියෙන් හෙල් කිරීම,
(c) කඩුක්, බොරලු හෝ කරවල ලබාගැනීමට ගල්වලවල්,
ගැරීම,
(d) කොපරු ගබඩාකිරීම,
(e) පිදුරු ගබඩාකිරීම,
(f) යන්ත්‍ර සුදුසු දියෙන් පොල්හෙල් කිරීම,
(g) ක්‍රෙප් පිටීම හෝ ගබඩාකිරීම,
(3) පහත දැක්වෙන කමිණිත අමුණුද අන්තර්ගතයකට කමිණිත
වශයෙන් සලකනු ලැබේ:—
(a) ගබඩා හෝ උච්ච පිටීම.
2. (1) රෝගය පිලිබද වෛද්‍ය නිලධාරියාගේ රෙකමන පිට
ප්‍රධානතුමා විසින් ඒ සඳහා නිකුත් කරනලද බලපත්‍රයක් දරන්නන්
නම් මිස නැත්නම් කිසිවකු විසින් අමුණු කිසියම් කමිණිතයක්
හෝ අන්තර්ගතයකට කිසියම් කමිණිතයක් කරගෙන යායුතු
නැත.
(2) අමුණු හෝ අන්තර්ගතයකට යම් කමිණිතයක් සඳහා
නිකුත් කරනු ලැබූ සෑම බලපත්‍රයක්ම එය 4 වැනි අතුරු
ව්‍යවස්ථා යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය
නිකුත් කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස තිස්සන්වැනිදාට
අවසාන වන්නේය.
(3) කිසිම බලපත්‍රයක් වෙනත් කෙනෙකුට පැවරිය නොහැකිය.
3. (1) අමුණු කිසියම් කමිණිතයක් හෝ අන්තර්ගතයකට
කිසියම් කමිණිතයක් කරගෙන යාමට බලාපොරොත්තුවන
ස්ථානය රෝගය පිලිබද වෛද්‍ය නිලධාරියා විසින් අනුමත
කරනු ලැබේ.
(2) ඒ සඳහා ප්‍රයෝජන ගැනීමට බලාපොරොත්තුවන සෑම
ගොඩනැගිල්ලක්ම පහත සඳහන් නියමයන්ට පාලනය වූ නිවැරදි
නොවී මිස නැත්නම් ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට කිසිවකුට
අයිතිවිය යුතු නැත. ඒ නියමයන් කවරේද යත්—
(a) ගොඩනැගිල්ල හොඳ හැටි සාදනිම සුදුසුවත් හැර එය
ඇතුළුට හොඳට ක්‍රම වැදෙන ලෙසක් හොඳට එළිය
වැටෙන ලෙසක් සැලසෙන තරම් කාඳු හා වැසිකිලි
අදිය ඇතුළත් නිසිය යුතුයි;
(b) ඒ ගොඩනැගිල්ලේ වහල කල් පවතින දුරාවලින් සාද
එහි බිම සිමෙන්ති දමා තිබිය යුතුයි;
(c) ඒ ගොඩනැගිල්ලේ වහලපල පොළවේ සිට අඩි හයකට
නොඅඩු විය යුතුයි;
(d) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම විවෘත කළ හැකිවූ
ජනාලේ නිසිය යුතුයි; තවද ඒ ජනාලේ විවෘත කළ විට
ඒ විවෘතව පවත්නා කොටස මතුපිට බිමට
පහළොවෙන් එක පැහැවීමට අඩු නොවිය යුතුයි;
(e) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම බිත්ති උසින් අඩි
හයකට නොඅඩුව, ගබඩාලේ, ගල්, හෝ කබොක්ගල්
වලින් සාදනලදුම නිසිය යුතුයි;
(f) ඒ බිත්තිවල ඇතුළුපැති බිම සිට අඩි හතරකට අඩු නොවූ
උසට සිමෙන්තියෙන් කපලාරුකොට අවමයක කොටස
ක්‍රම බදුමෙන් කපලාරුකරනු ලැබූ ක්‍රමයෙන් ලදුම
නිසිය යුතුයි;
(g) ඒ ගොඩනැගිල්ලේ ලිවැඩ හෙල් සාමකරනලදුම හෝ
සුදු ක්‍රමයෙන් ලදුම හෝ නිසිය යුතුයි.
4. අමුණු හෝ අන්තර්ගතයකට යම් කමිණිතයක් කරගෙන
යාම සඳහා බලපත්‍රයක් නිකුත් කරනලද කාලසීමාවක් ඇතුළත
මිනැම මේලාවක ඒ කමිණිතයේ කටයුතු සඳහා පාවිච්චිකරනු
ලබන කිසියම් ගොඩනැගිල්ලක් 3 වැනි අතුරු ව්‍යවස්ථා යටතේ
විධිවිධානවලට එකඟව නොපවත්නේ නම් රෝගය පිලිබද වෛද්‍ය
නිලධාරියාගේ රෙකමන පිට ප්‍රධානතුමා විසින් බලපත්‍රකාරයා
වෙත භාරකරවනු ලබන දැන්වීමකින් ඒ දැන්වීමේ සඳහන් කර
නිවෙන දවසකට ප්‍රථමයෙන් ඒ ගොඩනැගිල්ල එකී විධිවිධාන
වලට එකඟවන පරිද්දෙන් කළ යුතු සෑම දෙයක්ම කරනට
මිනැම කිසියම් බලපත්‍රකාරයාට නිවේදනය කළ හැකිය.

11. තෙදරදෙයේ කටයුතු සඳහා වතුර ලබාගැනීමට පිණිස පාවිච්චිකරන ලදක සිට අඩි පහසක ආනුග්‍රහ කිසිවකු විසින්—

- (a) තුණ්ණු වතුර මිලක්, මැසිකිලියක්, ගාලක් හෝ ගම්මඩුවක් සෑදීම, සෑදවීමට ඉඩදීමට හෝ ඉඩදීමට; හෝ
- (b) යම් තුණ්ණුවක්, කුඳුවතුර වලක්, මැසිකිලියක්, උරුරු කොටුවක්, ගාලක් හෝ ගම්මඩුවක් කඩාගැනීමට ඉඩදීමට; හෝ
- (c) යම් පොහොරක්, දිරනිය සහිත ද්‍රව්‍යයක් භාගයාන් නරක්වූ වාසන ද්‍රව්‍යයක් නැත්පත්කිරීම, කරවීම, නැත්පත්කිරීමට භාගයාන් කරවීමට ඉඩදීමට; හෝ
- (d) යම් ඉඩමකට පෝර දැමීමට; හෝ
- (e) යම් කාණුවක් එයින් වතුර පිටවී සෑරේ හානියක් කිරීමට ඉඩදීමට; හෝ

නොකට යුතුයි.

12. යම්කිසි සහස් හෝ ගසක යම්කිසි අන්තක් හෝ වෙනයම් කොටසක් ලද්දකට උඩින් ගැමි තිබෙන විට, ප්‍රධානතමා විසින් එතුමාගේ ඉන්සන ආනුව ලියවිල්ලකින් වූ දැක්වීමක් ඒ ගස පිහිටි පදිංචිකාරයා වෙත හෝ අයිතිකාරයා වෙත භාරකරවීමෙන් එකී අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් එකී ගස, ගසේ එකී අන්ත හෝ ගසේ වෙනයම් භාගයක බදුන්ට, කපා දැමීමට හෝ ඉවත්කරමට ඕනෑම කිසි කිසිමයම් කිසිකුකුල වන්නේය. එකී අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් එකී දැක්වීම භාරදී දවස් දහහතරක් ආනුග්‍රහ දීම කිසිමයන් ඉටුකළ යුතුයි.

13. එබඳු ක්‍රියා පිලිවෙලක් නිසමකිරීම ඉවහර කිසි කාසි සභාවට හැරියහ සෑම අවස්ථාවකදීම, තෙදරදෙයේ කටයුතු සඳහා ජලය ලබාගැනීමට පිණිස සාදා තිබෙන ලදක වතුර ඉහදමා එය ගැටපවිතු කිරීමටත් සනිපාරකාව උදෙසා කළයුතු වැඩකිසි කාසි සභාව ඉදහස්කරන යම් යම් ආලෝමවැඩියාවල් කිරීමටත් ඕනෑම කිසි ඒ ලද පිහිටි ඉඩමට අයිතිකාරයාට හෝ පදිංචිකාරයාට හෝ ප්‍රධානතමාගේ ඉන්සන යටතේ වූ ලියවිල්ලකින් වූ නිවේදනයක් භාරකරවීම සැකිලි. තවද එකී අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් එකී නිවේදනයට සඳහන්කොට ආනි නිසමයන් එය භාරදුන් දින සිට දවස් දහහතරක් ආනුග්‍රහ දී ඉටුකළයුතු වන්නේය.

14. පාවිච්චිකරන භාගයක ඉන්සනලද යම් ලදක්, ගල්වලක් නොහොත් පහසක පිහිටා ඇති සෑම ඉඩමකට අයිතිකාරයා නොහොත් පදිංචිකාරයා විසින් ඒ සඳහා ප්‍රධානතමා විසින් අණබර ගැන්වීමටත් නොහොත් වෙනත් යම් සුදුසු ආදේශකින් දුකුම්දුන් දින සිට දවස් හතක් ආනුග්‍රහ ඒ ලද ගල්වල නොහොත් පහස ගොඩකොට මසාදීමට සැලැස්විය යුතුයි.

15. කිසිවකු විසින් පහස දැක්වෙන ධර්ම ක්‍රියාවක්වත් කිරීමෙන් වෙනත් යම් කෙතෙකුට හිංසාවක්, අනතුරක් හෝ පීඩාවක් කිරීම හෝ වෙනත් යම් ධර්මයකට හෝ දේපලකට අලංක හානියක් කිරීම හෝ නොකට යුතුයි—

- (1) යම්කිසි රථයකට මගීන් නොහොත් බඩු පැටවීමට හෝ බෑවට උවමනාකරන සෑහන කාලයකට විඩා වැඩිපුර කාලයක් තුල ඒ රථය යම්කිසි පොදු පාරක හෝ මාවතක හෝ නානකර කිරීමට;
- (2) ලාබාල වයස් වූ දරුවන්ට යම්කිසි පොදු පාරක හෝ මාවතක හෝ පොදු ස්ථානයක යම්කිසිවක් වෙහෙර වෙහෙරයකට පොදු පාරක ආවේදීමට ඉඩදීමට;
- (3) කිසියම් පොදු ස්ථානයක හෝ පොදු පාරක හෝ මාවතක වැරදි පැත්තෙන් රථවාහනයක් පසුකර ගෙනයාම හෝ රථවාහනයකට ඉස්සරවී යාමට;
- (4) සහස්කිසි පිලිබද අයුරින් ගැනීමට විඩා උපදවනසේ කිසිවකු විසින් කිසියම් ඉඩමේ හෝ එසේ නැතහොත් වෙනයම් කෙනකුගේ ඉඩමක හෝ යම්කිසි පොදු පාරක නොහොත් මාවතක හෝ ඒ කටයුත්ත සඳහා විශේෂයෙන් සපයන ස්ථානයකින් බාහිරවූ යම් පොදු ස්ථානයක හෝ ඔරිකානයක කිරීමට;
- (5) අත් කිසි කෙනෙගේ ඉඩමකට කුණකසල හෝ අප්‍රසන්න උද්වල් හෝ පලප්‍රසන්නයකට හා නොගැනී ද්‍රව්‍ය හෝ වෙනත් එබඳු උද් හෝ විසිකිරීමට;
- (6) වෙන කෙනෙකුගේ ඉඩමකට, ප්‍රසිද්ධ ස්ථානයකට හෝ පොදු පාරකට නොහොත් මාවතකට හෝ එය දීමේ ආපවිත්‍රවූ නොහොත් අපිටිසිදු වතුර ගලායාමට ඉඩදීමට;
- (7) අවට වාතය අපවිත්‍රවන උපයුතු කිසිමයක් අපවිත්‍ර කිරීමට;
- (8) මනුෂ්‍යයන්ගේ වාසය පිණිස යම්කිසි ගොඩනැගිල්ලක සිට යාර විස්සක් ආනුග්‍රහ වහාජන ගොඩනැගිල්ලකට හානියක් වන පරිද්දෙන් වතුර එකතු වී රඳවාගනී ගැනී යම් වලක්, පහසක්, අගලක්, කාණුවක් නොහොත් පහස් ස්ථානයක් ගොඩනොකර සිටීම හෝ එයින් වතුර අස්ගොකර සිටීමට;

(9) ඒ සඳහා පලප්‍රසන්නයට හානිය සහායම් ඉවසරයක් නොලබා යම් ගොඩනැගිල්ලකින් හෝ මැලිලි කවුන්සකකින් හෝ පොහොර මට්ටමට එක් පහස් කිරීමකින් හෝ යම් කාණුවක්, අඳුරක් නොහොත් දිසපාරක් වෙන ආනකට හැරවීමෙන් නොහොත් වසාදීමෙන් හෝ යම්කිසි ඉඩමක වතුර බැසයාමට සාමාන්‍ය පහසුව සබයකයන් පිහිටා තිබෙන තත්කිසි වෙනස්කිරීමට; මේ වගන්තියේ “වතුර බැසයාමට සාමාන්‍ය පහසුව” යනුවෙන් අදහස්කරන්නේ භූමිය වතුරට පිදුමානවු ගුරුකානුවක් බලයෙන් වතුර බැසයාමට යම් නිසමක ආලක් නොහොත් අහලක් වියත් වතුර බැසයාමට නොවේ.

(10) තවමත් ඉඩමට පහසක් ගොහොත් කඩුපොහොත් වැටීමට ඉඩදීමට.

(11) වෙන ගොහොත් ඉඩමක වෙනම ජප හතුවීමක්, කොලයක්, කඩදියක් හෝ වෙනත් යම් විවිධක ආශ්‍රිත හුනියමක් වැළලීම නොහොත් දුම්ප සහ එසේ කිරීමෙන් යම්කිසිවකු බිසගැන්වීමට හෝ බහුට හිංසාකිරීමට.

16. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ආනුග්‍රහ කිසිම ස්ථානයක අලුට පොහොර, ආවකට පොහොර හෝ අප්‍රසන්නවු නොහොත් දුර්වණය හවන වෙනයම් ද්‍රව්‍යයක් වෙළදාම පිණිස නොහොත් ඒ ඒ ධර්මයටදී ප්‍රයෝජනය ගැනීමෙන් බාහිරවූ වෙන වෙනම කටයුත්තක්වත් පිණිස තබාගැනීමට නොහොත් නැත්පත් කිරීමට හෝ තබාගැනීමට නොහොත් නැත්පත්කිරීමට සැලැස්වීම නොකළ යුතුයි.

17. යම් කිසිවකු වැරදුණත්, ඒ මරණය සිදුවූ යානයේ පදිංචිකාරයා විසින් හෝ එහි මහු නොසිටිනම් විෂයය අසලේ වැස්සේ සම්පූර්ණ ඉතාමත් කිසිවකුට පිටිම නැදැ යයි විසින් ඒ මල සිරුර සුදුසු පරිදි සුදුසු කිරීමට වග බලාගත යුතුයි. එසේ ඉතාමත් කිසිවකු නැදැ යයි විසින් හෝ ඒ ස්ථානයේ පදිංචිකාරයා විසින් ඒ මල සිරුර අදාළ නොකරනොත් හෝ එසේ කිරීමට වැන්පත් කිරීමට හෝ තබාගැනීමට නොහොත් නැත්පත්කිරීමට සැලැස්විය යුතුයි.

18. (1) කිසිවකු විසින් වෙනත් අයකුට අයිති ඉඩමකට නොහොත් භූමිභාගයකට කිසියම් සහෙකුගේ විකුණුණක් අවිචාර උපය නොදැමිය යුතුයි.

(2) අයිතිකරුවන් නොමැත්තාවූ හෝ අයිතිකරුවන් කඩිද කියා සොයාගත නොහැක්කාවූ සතුන්ගේ මලකුරු, ප්‍රධානතමා විසින් කාසි සභාවේ විකුණුණ ස්ථානයක මලට දැමීමට සැලැස්විය යුතුයි.

19. යම් ප්‍රදේශය ආනුග්‍රහවූ සෑම ගසකම අයිතිකාරයා නොහොත් පදිංචිකාරයා විසින් අඩුම ගණයක් අවුරුද්දකට එක් වරක්වත් අරපුල් මාසයේ පහසුයම්වෙහෙරට වෙන්කරන තරාගේ ගෙයි ආනුග්‍රහ පිටත උද්කර්ම සුදුසු ගැනිය යුතුයි. එහෙත් යම් ගෙයක එසේ සුදුසු භාවා තිබෙනත්, යම් ප්‍රදේශය තුළ යම්කිසි විෂයගත රෝගයක් පැවතීම හේතුකාරකවන හෝ එසේ කිරීමට අවශ්‍යයයි හැඟෙන්නාවූ එබඳු වෙනත් ඕනෑම කාරණයක් හේතුකාරකව ගෙන ඕනෑම වේලාවක ඒ ගෙයි නැවත වරක් සුදුසු ගැනිය යුතුයි එහි අයිතිකාරයාට නොහොත් පදිංචි කාරයාට අණකිරීමට කාසි සභාවට නීතිප්‍රකාර බලය තිබේ.

20. ගංගුරදෙයේ වැඩවලට හැර වෙනත් කටයුතුවලට යොදාගනී සිදුකර නොහොත් සිදුමට සලස්වන සෑමදෙනා විසින්ම, ඒවායේ වතුර එකතුකොට නොහොත් එකතුකරන යම් පොදු පාරක නොහොත් මාවතකට පොදු ස්ථානයක හෝ වතුර පහස් පදිංචි ගෙයක සිට අඩුම ගණයක් යාර සියයක්වත් ආනව විසි කිරීමට නොහොත් විසිකරවීමට හෝ වෙනත් අන්දමකින් ඉවත් කිරීමට හෝ ඉවත්කරවීමට හෝ වෙනවෙනයන යුතුයි.

21. (1) යම්කිසි ගොඩනැගිල්ලක් හෝ කාප්පසක් හෝ ඊට සවිකොට ඇති වෙන යම් දෙයක් හෝ, ඒ අසල ඇති ගොඩනැගිල්ලට හෝ එහි පදිංචිකාරයන්ට හෝ ඒ අසලින් සන එන අයවලුන්ට අන්තර්ගදයට තත්කිසික පවත්නේ නම් ප්‍රධානතමා විසින් එකී ගොඩනැගිල්ල හෝ කාප්පස පිහිටා ඇති ඉඩමේ අයිතිකාරයාට හෝ පදිංචිකාරයාට හෝ ලියවිල්ලකින් වූ දැන්වීමක් භාරකරවීමෙන්—

(a) යම් හදිසි අවස්ථාවකදී නම් තමාට දන්වීම භාරදී පෑ විසිහතරක් ආනුග්‍රහ ඒ අසලින් සන එන අයගේ අරකාව සඳහා ලැබවුණු නැහූ ගොරටුවක් හෝ වැටක් සුදුසු පරිදි පිහිටුවීමට ඕනෑම කියාද;

(b) සෑම අවස්ථාවලදීම කමාට දන්වීම භාරදී දවස් තුනක් ආනුග්‍රහ එකී ගොඩනැගිල්ල, කාප්පස හෝ එහි සවිකරනලද දෙය යනකිසිමක් කිරීමට නොහොත් අලුත් වැඩියාකරනට ඕනෑම කියාද;

නිසම කළයුතු වන්නේය.

(2) අතුරු ව්‍යවස්ථාව යටතේ දන්වීමක් භාරකරනු ලැබූ සෑම ඉඩකිකාරයකු විසින්ම හෝ පදිංචිකාරයකු විසින්ම ඒ දන්වීමේ නිසමයන් එකී සඳහන් කාල පිම්මම් ආනුග්‍රහ දී ඉඩ කළ යුතු වන්නේය.

B උප ලේඛනය

[10 (1) (a) වැනි අනුදායම් විධිවිධාන]

අඩකය: -----

මුද්‍රාණය සහ ප්‍රදේශය ----- ගම් කාර්ය සභාව.

----- නමැති වර්ගයේ අඩක ----- දරණ අධිකාරී කාර්යාලය/දේ.වි.කාර්යාලය ----- මෙහිදී.

සුඛයා විසින් ඉහතින් සඳහන් ඉඩම සම්බන්ධයෙන් මෙහි සහකාර පදනම මාරු කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ මාරු කිරීමේ කාර්යාලයට අවසරය ලබා දීම සඳහා දින සිට දිනකට දිනක් ඇතුළත දී මෙහි පවතින සුදුසු බැව් මෙහි දැන්වීමේ දිනයට පමණි.

මිස,

මුද්‍රාණය සහ ප්‍රදේශයේ ප්‍රධාන නැත.

මි 19-ක්ෂු ----- මිස ----- දින දිස.

අධිකාරී කාර්යාලයේ නම සහ පිලිවෙල	අධිකාරී කාර්යාලයේ නම සහ පිලිවෙල	මිස සහ ප්‍රදේශයේ නම සහ පිලිවෙල	මිස සහ ප්‍රදේශයේ නම සහ පිලිවෙල	මිස සහ ප්‍රදේශයේ නම සහ පිලිවෙල	මිස සහ ප්‍රදේශයේ නම සහ පිලිවෙල	මිස සහ ප්‍රදේශයේ නම සහ පිලිවෙල	මිස සහ ප්‍රදේශයේ නම සහ පිලිවෙල	මිස සහ ප්‍රදේශයේ නම සහ පිලිවෙල	මිස සහ ප්‍රදේශයේ නම සහ පිලිවෙල

මෙහි සහකාර පදනම මාරු කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ මාරු කිරීමේ කාර්යාලයට අවසරය ලබා දීම සඳහා දින සිට දිනකට දිනක් ඇතුළත දී නිමැරීමේ දිනයට පමණි.

මාරු කිරීමේ දිනය: ----- අවසන් දිනය: -----
මාරු කිරීමේ අය: ----- දිනය: -----

C උප ලේඛනය

අගමැති ඉමාන් කිරීමේ කාර්යාලය මාරු කිරීමේ කාර්යාලයට .. 1 0
කැලිකාලය ඉවත් කිරීමේ කාර්යාලයට .. 0 50

D උප ලේඛනය

ප්‍රදේශයේ මෙහෙයුම් පදනම/කඩපලක් පිහිටුවා පවත්වාගෙන යාම පිණිස බලපත්‍රය

----- පදිංචි ----- නමැති අයට මෙහි සඳහන් දින සිට 19-දෙනෙකු මිස සහ ප්‍රදේශයේ මාරු කිරීමේ කාර්යාලයට අවසරය ලබා දීම සඳහා දින සිට දිනකට දිනක් ඇතුළත දී මෙහි පවතින සුදුසු බැව් මෙහි දැන්වීමේ දිනයට පමණි.

ගම් කාර්ය සභාව ප්‍රධාන නැත.

මි 19-ක්ෂු ----- මිස ----- වැනි දින දිස.

----- ගම් කාර්ය සභාව.

1. ප්‍රදේශයේ මෙහෙයුම් පදනම/කඩපලක් අයහලු කැණීම සඳහා හා සුදුසු වලට පැමිණීම සඳහා ප්‍රදේශයේ මාරු කිරීමේ කාර්යාලයට අවසරය ලබා දීම සඳහා දින සිට දිනකට දිනක් ඇතුළත දී මෙහි පවතින සුදුසු බැව් මෙහි දැන්වීමේ දිනයට පමණි.
2. කාර්ය සභාව විසින් හෝ කාර්ය සභාව විසින් ගම්පාදන කාර්යාලයට මාරු කිරීම සඳහා ප්‍රදේශයේ මාරු කිරීමේ කාර්යාලයට අවසරය ලබා දීම සඳහා දින සිට දිනකට දිනක් ඇතුළත දී මෙහි පවතින සුදුසු බැව් මෙහි දැන්වීමේ දිනයට පමණි.
3. ප්‍රදේශයේ මෙහෙයුම් පදනම/කඩපලක් බලපත්‍රකාරයා විසින් මාරු කිරීම, මාරු කිරීම, මාරු කිරීමේ කාර්යාලයට අවසරය ලබා දීම සඳහා දින සිට දිනකට දිනක් ඇතුළත දී මෙහි පවතින සුදුසු බැව් මෙහි දැන්වීමේ දිනයට පමණි.
4. බලපත්‍රකාරයා විසින් මාරු කිරීම සඳහා මාරු කිරීමේ කාර්යාලයට අවසරය ලබා දීම සඳහා දින සිට දිනකට දිනක් ඇතුළත දී මෙහි පවතින සුදුසු බැව් මෙහි දැන්වීමේ දිනයට පමණි.

5. බලපත්‍රකාරයා විසින් මෙහෙයුම් පදනම/කඩපලක් මාරු කිරීම සඳහා දින සිට දිනකට දිනක් ඇතුළත දී මෙහි පවතින සුදුසු බැව් මෙහි දැන්වීමේ දිනයට පමණි.

6. බලපත්‍රකාරයා විසින් මෙහෙයුම් පදනම/කඩපලක් මාරු කිරීම සඳහා දින සිට දිනකට දිනක් ඇතුළත දී මෙහි පවතින සුදුසු බැව් මෙහි දැන්වීමේ දිනයට පමණි.

7. බලපත්‍රකාරයා විසින් මෙහෙයුම් පදනම/කඩපලක් මාරු කිරීම සඳහා දින සිට දිනකට දිනක් ඇතුළත දී මෙහි පවතින සුදුසු බැව් මෙහි දැන්වීමේ දිනයට පමණි.

8. බලපත්‍රකාරයා විසින් මෙහෙයුම් පදනම/කඩපලක් මාරු කිරීම සඳහා දින සිට දිනකට දිනක් ඇතුළත දී මෙහි පවතින සුදුසු බැව් මෙහි දැන්වීමේ දිනයට පමණි.

9. කුණු පොළ හා රෙදුම් පිණිස බලපත්‍රකාරයා විසින් මාරු කිරීම සඳහා දින සිට දිනකට දිනක් ඇතුළත දී මෙහි පවතින සුදුසු බැව් මෙහි දැන්වීමේ දිනයට පමණි.

10. බලපත්‍රකාරයා විසින් මෙහෙයුම් පදනම/කඩපලක් මාරු කිරීම සඳහා දින සිට දිනකට දිනක් ඇතුළත දී මෙහි පවතින සුදුසු බැව් මෙහි දැන්වීමේ දිනයට පමණි.

11. කුණු පොළ හා රෙදුම් පිණිස බලපත්‍රකාරයා විසින් මාරු කිරීම සඳහා දින සිට දිනකට දිනක් ඇතුළත දී මෙහි පවතින සුදුසු බැව් මෙහි දැන්වීමේ දිනයට පමණි.

* ලිඛිත නැති වීමෙන් කොටු කිරීම

L. G. D.-G.A 14/81/3.

(1949 ක්ෂු මාරු කිරීමේ මිස 25 මෙහි දින අඩක 10,047 දරණ මාරු කිරීමේ පදනම ඉංග්‍රීසි අකුරු මාරු කිරීමේ පදනමේ සිංහල අකුරු දැක්වේ.)

ගම් කාර්ය සභාව

ගම් කාර්ය සභාව (198 වැනි වර්ගයේ) 49 වැනි වර්ගයේ නිවැරදි කිරීම සඳහා දින සිට දිනකට දිනක් ඇතුළත දී මෙහි පවතින සුදුසු බැව් මෙහි දැන්වීමේ දිනයට පමණි.

ඊ. බිබිලි. කන්තකර, මෙහෙයුම් සහ ප්‍රදේශ පාලන පිලිබඳ අමාත්‍ය කාර්යාලයේ සාමාන්‍ය මාරු කිරීමේ කාර්යාලය.

මි 1949 ක්ෂු මාරු කිරීමේ මිස 15 වැනි දින කොටු කිරීම.

අකුරු මාරු කිරීමේ කාර්යාලයේ මාරු කිරීම සඳහා

1. කුණු පොළ විසින් මාරු කිරීම සඳහා දින සිට දිනකට දිනක් ඇතුළත දී මෙහි පවතින සුදුසු බැව් මෙහි දැන්වීමේ දිනයට පමණි.

2. කුණු පොළ විසින් මාරු කිරීම සඳහා දින සිට දිනකට දිනක් ඇතුළත දී මෙහි පවතින සුදුසු බැව් මෙහි දැන්වීමේ දිනයට පමණි.

3. ප්‍රධාන නැතහොත් බලපත්‍රකාරයා විසින් මාරු කිරීම සඳහා දින සිට දිනකට දිනක් ඇතුළත දී මෙහි පවතින සුදුසු බැව් මෙහි දැන්වීමේ දිනයට පමණි.

4. ප්‍රධාන නැතහොත් බලපත්‍රකාරයා විසින් මාරු කිරීම සඳහා දින සිට දිනකට දිනක් ඇතුළත දී මෙහි පවතින සුදුසු බැව් මෙහි දැන්වීමේ දිනයට පමණි.

- (b) අන්‍යයන්ගේ සඳහා වන සේවාවලට නැතිවන සේ නමගේ ඉඩමට හෝ මෙතෙක් කොන්සුලේ ඉඩමක හෝ යම් පොදු මාවතක හෝ අවිචාරක හෝ ඒ සඳහා විශේෂයෙන් සපයනු ලැබූ ස්ථානයකින් බැහැර වූ යම් ස්ථානයක යටිතල සංරක්ෂණ කිරීම; හෝ
- (c) මෙතෙක් යම් කොන්සුලේ ඉඩමකට හෝ යම් පොදු ස්ථානයකට හෝ පොදු මාවතකට, අවිචාරකව හෝ කුණකට හෝ ස්වදේශීය බාධාමිත දේවල් හෝ ප්‍රයෝජනමත් වන පොහොසි ද්‍රව්‍ය හෝ මෙතෙක් යම් දේවල් විකිණීම; හෝ
- (d) මෙතෙක් යම් කොන්සුලේ සේව ගල් ගැසීම හෝ කැලී කපනු ලබන කිරීම; හෝ
- (e) සතුන් හසලාත්වන්නාවූ යම් විදේශයට හෝ මහජනතාවට හිමිකරගත් ඇතිකරන්නාවූ යම් විදේශයට යම් පොදු මාවතක, පාරක, මාර්ගයක හෝ ප්‍රබල ස්ථානයක යම් පැයුරක්, රෙද්දක් හෝ මෙතෙක් ද්‍රව්‍යයක් පුද්ගලිකව කිරීම; හෝ
- (f) යම් පොදු මාවතක, පාරක, මාර්ගයක හෝ ප්‍රබල ස්ථානයක රාශිවල පිහිටි දුරුවීන්ට සෙල්ලම්කිරීමට, හෝ එකා මෙකා දුම්රුක් ඇවිදීමට හෝ එහි මහජන භාවය හිමිකර ගෙන දෙන යම් කිරීමට ඉඩ හැරීම; හෝ නොකර ගැනීම.

වල් පැරැව හා කැලී කපනු

44. යම් ප්‍රදේශය ආශ්‍රිතව යම්කිසි ඉඩමක අයිතිකාරයා හෝ පදිංචිකාරයා විසින් ඒ ඉඩම වල් පැරැවීමට හෝ කැලී කපනු ලැබීමට බලයක් ලබාදීමට පිටිසිටුව හා සම්පදයක හත්කඩකද බලාපොරොත්තු විය යුතුය.

මැලේරියා උණ වැලැක්වීම

45. මහාම ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින්, මිදුරුවක් හෝ රෝගාසනා ක්‍රම ප්‍රාණීන්ගේ වැඩිම ඇතිවිය හැකි සියලුම භාජන එකී ඉඩමෙන් ඉවත්කළ යුතුය. නැතහොත් ඉවත්කරමින් යුතුය.

පොහොසි, වතුර වලවල්, මහානැති අලුල් හා වැසිකිලි කැණ ගත මේවායින් වතුර බැහැරවීමට සැලැස්වීම

46. මහාම ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින්, ඒ ඉඩමේ යම් නිවෙසක සිටි ගෑරුම් කුටුම්භයකට පුමාණයක් ඇතුළත පිහිටා තිබෙන සියලුම පොහොසි, වතුර වලවල්, වසා නැති අලුල්, වැසිකිලි කැණ හෝ කැණවලින් බැහැරවීමට දේවල්, කුණ වතුර, අපවිත්‍ර ද්‍රව්‍ය හෝ අප්‍රයෝජනවූ අන්දමක පොහොසි සම්පත් බාධා මෙතෙක් ගැසීමට හෝ ද්‍රව්‍යයක් එකතු කිරීමෙන් තොවී හෝ එකතු කිරීමට පිණිස පාවිච්චි කළාවූ මෙතෙක් ස්භාගයක මේවාට කැණ දීමට, ඒවා ගැබ්වීමට කිරීමට වැඩිමට හෝ සොබකිරීමට සැලැස්වීම යුතුය.

කලකට පමණක් පවත්නාවූ හෝ සෑම කල්කීම පවත්නාවූ හෝ ස්වදේශයක් බෙදීමෙන් තොවී රෝග

- 47. (1) ප්‍රධානතමා විසින් හෝ වතුර විසින් ලියවිල්ලකින් බලය පමණකට යම් කිසිවකු විසින් හෝ, කලකට පමණක් පවත්නාවූ හෝ සෑම කල්කීම පවත්නාවූ හෝ ස්වදේශයක් බෙදීමෙන් තොවී ස්වදේශයක් ඇති රෝගයකින් පෙළෙන අයකු සිටින යම් පොහොසි හෝ කොන්සුලේ ඉඩමක කාටත් පෙනෙන බාහිර කොටසක සඳහා කුණකට හෝ කොන්සුලේ කැලීමට සලස්වා ඒ සඳහා වැඩිමට සුදුසුකම් සැලසෙන යම් කැලකට අලුතැති නිත්‍යකරු වන්නේය.
- (2) ප්‍රධානතමාගේ අවසරය නැතුව කිසිවකු විසින් එබඳු උණකින් ඉවත්කිරීම හෝ මෘදුකීය හෝ නොකර ගැනීම යුතුය.

48. 47 වැනි අගුරු මාවතේ වැසිකිලි සහ පොහොසි කිසිවකු විසින් කිසි මහජන සේවයට, අවිචාරකව හෝ පොදු ස්ථානයකට මහාම විසින් පැමිණිය යුතු නැත.

49. කිසිවකු විසින් 47 වැනි අගුරු මාවතේ වැසිකිලි සහ පොහොසි රෝගයකින් පෙළෙන යම් පුද්ගලයකු හෝ කොන්සුලේ ඉඩමක යම්කිසි පාරකට, අවිචාරකව හෝ පොදු ස්ථානයකට ගෙන එම හෝ එබඳු කැනකට පැමිණීමට ඉඩදීම හෝ නොකර ගැනීම යුතුය.

50. 47 වැනි අගුරු මාවතේ වැසිකිලි සහ පොහොසි රෝගයකින් පෙළෙන යම් කොන්සුලේ ඉඩමක වැරදිව ඒ මරණය සිදුවූ ස්ථානයේ අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ වැරදිවූ අයගේ කිරීමට වැඩිමට පිටිම නොදෙන විසින් ඒ අති මහාම ඉඩමක කිරීමට ගැන හෝ අදහස කිරීමට ගැන විගතිය යුතු වන්නේය. එකී අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ නොදෙන විසින් හෝ එහේ ගැබ්වීම කිරීම නොහොත් අදහසකිරීමට පැහැර හැරීමෙන් හෝ එහේ කිරීමට එබඳු කොන්සුලේ කොන්සුලේ කාණී සහාය වී සිටින ඒ අයිතිකාරයාගේ ගැබ්වීමට නොහොත් අදහස කිරීමට සැලැස්වීම යුතුය. කෙසේ වෙතත් කිසිවකු විසින් දුරස්තව පෙනෙන විකේට එකී අයිතිකාරයාගෙන්, පදිංචිකාරයාගෙන් හෝ පිටිම නොදෙන හෝ කාණී සහාය වී එහේ කිරීමට කැණක් පරිදිදෙන් අයකුර ගත හැකිය.

නෑම හා සේදීම

51. පොදු ස්භාග ස්ථානයක පිටිම හැර දෙපසයෙන් සුදෙක් එක් පහසුකම පමණක් ප්‍රයෝජනවත් සඳහා සිටින ස්ථාන විසින් මෙන් ස්භාග කොන්සුලේ කලකට කිසිම ස්ථානයකට අතින් පහසුකම් කිසිවකු විසින් ඇතුල් නොකර ගැනීම යුතුය.

52. (1) යම්කිසි බෝවෙන රෝගයකින්, සෑම රෝගයකින් හෝ මහජන රෝගයකින් පෙළෙන්නාවූ හෝ උදේ පෙරින් කිසිවකු විසින් ඒ රෝගය බෝවීමට හෝ රෝග සිපයන් මෝරනු ලැබීමට හෝ වෙනත් කාරකයන් පසුකිරීමෙන් කිසිම පොදු ස්භාග ස්ථානයක නෑම හෝ සේදීම නොකළ යුතුය.

(2) 1 වැනි ඡේදයේ අදහස් කරන ලද යම්කිසි අයකුගේ ප්‍රයෝජනවත් සඳහා වූ ජලය සෙවනක් සම්පත් නොවූ කිසිවකු විසින් යම් පොදු ලිදකින් හෝ ස්භාග ස්ථානයකින් උඩාගෙන එය ප්‍රයෝජනවත් නැතිව පිණිස එහි ඇති විස්සක්වත් ඇති මෙතෙක් යුතුය.

53. කිසිවකු විසින් පොදු ලිදකින් හෝ ස්භාග ස්ථානයකින් ජලය උඩාගැනීමේ කටයුතු සඳහා පවිත්‍ර නොවූ කිසිම භාජනයක් පාවිච්චි නොකළ යුතුය.

54. කිසිවකු විසින් -

- (1) පොදු ලිදක හෝ පොදු ස්භාග ස්ථානයක මහජන රෝග කරන ලද කිසිම නෑම හෝ ඒ අසල කිසිම සහකු හෝ මෙතෙක් කිසිම ද්‍රව්‍යයක් හෝ සේදීම හෝ සේදීමට සැලැස්වීම නොකළ යුතුය;
- (2) මොනම කාරණයක් සඳහා වූ කිසිම ස්භාග ස්ථානයකට කිසිම සහකු දැක්වීම, එලිවීම හෝ ගෙනයාම හෝ නොකළ යුතුය;
- (3) කිසිම පොදු ලිදක හෝ ස්භාග ස්ථානයක වතුර හෝ එය පිහිටි ගුම්භාගය හෝ මොන විදේශයකටත් අපවිත්‍ර නොකළ යුතුය.

55. කාණී සහාය මෝරනවිසින් යම්කිසි පොදු ලිදක පිලිලක හෝ මෙතෙක් ජල ස්භාගයක නෑම හෝ සේදීම කනහම් කිරීම නිත්‍යකරුය.

56. (1) කාණී සහාය විසින් ඊට අනිමිත පරිදි යම් වැඩක හෝ වෙනත් ජල ස්භාගයක විශේෂ ස්භාග නෑම සඳහා හෝ මිශ්‍රණයක් ලෙස කුණකට හෝ වැඩිම සඳහා හෝ කියා වෙන්කළ හැකිය. මාර්ගයේ පිහිටි අයකුට කුණකට හෝ කියා වෙන්කළ නොව ඇති යම් වැඩිම අමුණු කණීන්ගෙන් සම්බන්ධයෙන් මෙ ජේදයේ අදහස් කිසිවක් අදාළ නොවේ.

(2) කිසිවකු විසින් (1) වැනි ඡේදය මගින් කාණී සහාය වෙනමට ඇති කිසිම ස්භාගයක්, එය වෙන්කොට ඇති කටයුත්තෙන් බාහිරවූ කිසිම කටයුත්තක් සඳහා පාවිච්චි නොකළ යුතුය.

57. යම් ප්‍රදේශයේ වතුර ස්භාගයකින් සම්බන්ධ කියා කාණී සහාය විසින් ප්‍රකාශකර තිබෙන විට කාණී සහායෙන් කියම කරන ලද කාරණයේදී කිසිවකු විසින් ප්‍රධානතමාගෙන් ලියවිල්ලකින් උස් අවස්ථයක් නැතුව, කිසිම ප්‍රබල ලිදක, වැඩක හෝ ජල ස්භාගයක වතුර කරගතයින් හෝ පිප්පයකින් හෝ මෙතෙක් යාම එබඳු ලිදකින්, වැඩකින් හෝ ජල ස්භාගයකින් ප්‍රධාන තුළා විසින් කලින් කල ගෙනයාමට කිසිම කරනු ලබන ප්‍රයෝජනවත් වඩා වතුර ගෙනයාම හෝ ගෙනයාමට සැලැස්වීම හෝ නොකළ යුතුය.

58. (1) එබඳු ක්‍රියා පිලිමෙලක් නිසම කිරීම අවශ්‍යකම සෑහෙන කමර මිටිකදී වුවත් කාණී සහාය විසින් ප්‍රධානතමාගේ අත්සන යටතේ ලියවිල්ලකින් කිසිම සඳහා හෝ ගෙදර දෙදර වැඩකට යුතු සඳහා ජලය සපයන ලිදක පිහිටා තිබෙන මහාම ඉඩමක අයිතිකාරයාට, හවුල් අයිතිකාරයාට, බලකාරයාට හෝ පදිංචිකාරයාට ඒ ලිදේ වතුර ඉහලට ගැබ්වීම කරන මෙන් හා කාණී සහාය විසින් සහිතව සඳහා කළ යුතුය යන කිසිම කරන යම් යම් අලුත් වැඩකට සැලැස්වීම කරන මෙන් කිසිවකු නොකර ගැනීම යුතුය.

(2) (1) වැනි ඡේදය යටතේ කිසිවකුගෙන් ලැබූ වැඩ අයකු විසින් ඒ දුන්විම භාර දෙනු ලබන දින සිට දවස් දසකරක් ඇතුළතදී ඒ දුන්වීමට සඳහන් නියමයන් ඉටුකළ යුතුය.

59. යම් ලිදක, පහසුකම හෝ ගල් වලක් පිහිටා තිබෙන මහාම ඉඩමක අයිතිකාරයා විසින්, හවුල් අයිතිකාරයා විසින්, පදිංචිකාරයා විසින් හෝ බලකාරයා විසින් එකී ලිද, පහසුකම හෝ ගල් වල මාවට පොළොව මට්ටමට සිට අඩුමට ඇති ගුණකින් උසට ගාස්පයක් හෝ සුදුසු බැම්මක් බිත්දවා ඒ තාප්පය හෝ බැම්ම මනා අයුමකට පවත්වාගෙනයාමට සැලැස්වීම යුතුය.

60. ඒ සඳහා ප්‍රධානතමා විසින් අණබරගක් ගැබ්වීමක් හෝ මෙතෙක් යම් සුදුසු අයුමකින් හෝ දුමුම් දෙනු ලබන දින සිට දවස් හතක් ඇතුළතදී, පාවිච්චියට නොගෙන තිබෙන සෑම ලිදක, ගල්වලක් හෝ පහසුකම ඒ ලිද, ගල්වල හෝ පහසුකම පිහිටා තිබෙන මහාම ඉඩමක අයිතිකාරයා විසින්, හවුල් අයිතිකාරයා විසින්, පදිංචිකාරයා විසින් හෝ බලකාරයා විසින් මහාම විසින් යුතුය.

61. දින පිල්ලකින් පෝච්චන ලීදක කොටු ගම් ලීදක පිහිටා තිබෙන ඉඩමක ඉඩම්කාරයා විසින් හෝ හවුල් ඉඩම්කාරයා විසින් හෝ පදිංචිකරයා විසින් හෝ බදුකාරයා විසින් ඒ ලීදම ඉරුමුළු වැටීම මැදුරුකිරීම සඳහා සුදුසු කොටසක් හැරවීමට සැලැස්විය යුතුයි.

ගම්ගත් අදි සතුන් හෝ සතුන්ගේ බැඳුණු සතුන්

62. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් විභිචු පරිදි ලියවිල කින් බලපත්‍ර මතාම කෙරෙන ඉඩම් හෝ සුදුසු සතුන් හැරවීම මතාම හමිමවුමකට, සාරාලකට, එමගින් හෝ මැට්ටමින් දමා ඉදි කොටුවකට හෝ රූරු කොටුවකට ඇතුල්වී පරික්ෂාකිරීම් නිත්‍යානුකූල වන්නේය.

63. මතාම ගම්මුමක, සාරාලක, එමගින් හෝ මැට්ටමින් දමන කොටුවක හෝ රූරු කොටුවක ඉඩම්කාරයා විසින් හෝ බදුකාරයා විසින් හෝ, (1) හැම කල්කීම් එකිමවුම, සාරාලක, කොටුවක හෝ කොටුව කොටුවක සමස්ත කන්තියක කඩා කැපීමට, (2) ඒ සතුන්ගේ අගුම් හා ඒ සතුන්ගේ නිසඟන ඒකක කැපීමකදී අගුම් හා ඒ සතුන්ගේ ඉවත්කොට මහ ජනයාට හරදරයක් නොවන සම්පරිදිදෙකින් ඒවාට සුදුසු කිරීමටත්, අවශ්‍ය සෑම දෙයක්ම කිරීමට වග කිරීමක යුතුයි.

දඩවීමෙන් යන ගම්ගත්

64. (1) ගම් ප්‍රදේශය තුළ ගම්කිසි පොදු මාවතක හෝ අඩි පාරක දඩවීමෙන් හැසිරෙන සිරුම් ගම්ගත්, බැටුලවත් හා එමගින් ඉල්ලා බැඳුණුමට ඒ සඳහා කායන් සහාමි විසින් පිහිටුවා තිබෙන සතුන් දමන කොටුවට දැමිය යුතුයි.

(2) දඩවීමෙන් යන සතුන් දමන කොටුවක බිඳිනලද ගම් සතුන් ඉන් ඉවත් කරගෙන යාමට මත්තෙන් අයහලු යුතු වාස්තුව පහත දැක්වෙන සේ සැලසිය යුතුයි:—

- දමන කොටුවක දමන සතුන් කොටුවට දැමෙන එක් ගතකුම, ගත පණසකි.
- (කැම සපහන ලද්දේනම්) දමන කොටුවට දමන සතුන් කොටසකට හෝ කැම සඳහා, ගත පිහිටවයි.

සතුන්ව වැරදෙන රෝග

65. ගම් ගම්, මහංගතයකින් හෝ මෙතත් පැතිර පවත්නා සූර නොහොත් සාමාන්‍යයන් බෝවීමෙන් හා වෛරයකින් හෝ පෙළෙන ගම් සතුන් අඩිතිම හෝ හාරව සිටින අය විසින්—

- (1) ඒ සතුන් මෙතත් කඩා මතාම ඒ රෝගය පිළිබඳ තොරතුරු ප්‍රධානතුමාට දැනුම්දීම;
- (2) ප්‍රධානතුමා විසින් දක්වනු ලබන ගම් සාමාන්‍යයන් ඒ සතුන් ගෙනයාම ඒ සතුන්ගේ රුචි සාත්කාරකිරීමට හෝ පිළියම්කිරීමට ප්‍රධානතුමා විසින් බලපත්‍ර පවරා තිබෙන ගම් කෙනෙකු හැරගත් ඇතිමද;
- (3) ඒ සතුන්ගේ අගුම්, රූ රූක සිටි කොටුවකට අදිය හා රූ මැදුරුගෙන් රූගේ මලකුණද සුළවා හෝ හැසිරීන් අඹි කපකට ඉවුණොටුව මලක මලලා දමා ඒ සතු රූක සිටි මවුමට හෝ සාමාන්‍ය රෝග නිව විනාශකර දැමීමද;
- (4) නිවැරදි ගම්ගත් ලටට යන්නට මත්තෙන් කම්කරියක් ඇදපැලද සිම් මිණුක් ගැබ්පවුමකට ඒවාගේ රෝග නිව විනාශකර දැමීම; හා
- (5) ඒ සතුන්ට සම්පූර්ණ සුවය ලැබී දවස් දහහතරක් ඉකුත්වී ගොස් ගම් නිවැරදි සතුන් සමඟ සැසිරීමෙන් රූ මලක මලලාට අවශ්‍ය සියලුම කටයුතු මිනි ප්‍රධාන සැලැස්වීමද;

බහුගේ යුතුකම වන්නේය.

66. (65) මැති අතුරු මාවතාව ගම්ගත් තොරතුරු දැනුම් දෙනු ලැබුමට ප්‍රධානතුමා විසින් අත්බෙරයක් නිකුත්කර මිනිස් හෝ එතුමාට මැනවිසි හැඟෙන මෙතත් ගම් අතුරුකින් හෝ මුර ගම් ප්‍රදේශයක හෝ එකී ගම් විශේෂ කොටසක් හෝ රෝගය පැතිර පවත්නා ප්‍රදේශයක් බව ප්‍රකාශන යුතුයි.

(2) 1 මැති ජේදය ගටගේ ගම් ප්‍රදේශය හෝ එකී ගම් විශේෂ කොටසක් හෝ රෝගය පැතිර පවත්නා ප්‍රදේශයක් ප්‍රකාශකරනු ලැබුමට, ප්‍රධානතුමා විසින් ඒ රෝගයට පෙළෙන්නේද අවශ්‍ය වීමට දැනගත්ව ලැබුණු සහාමි සුවය ලැබුණු දින හෝ රූ මැදුරු දින සිට හෝ දවස් දහහතරක් ඉකුත්වී ගිය සපු (1) ජේදයේ සඳහන් කරන ලද ප්‍රකාරයටම ඒ ගම් ප්‍රදේශය හෝ එකී කොටස හෝ එකී රෝගයෙන් නිදහස්කර ප්‍රකාශන යුතුයි.

67. 66(1) මැති අතුරු මාවතාව ගම්ගත් ගම් ප්‍රදේශය හෝ එකී ගම් විශේෂ කොටසක් හෝ රෝගය පැතිර පවත්නා ප්‍රදේශයක් බව ප්‍රකාශකර තිබෙන කල්කී—

- (1) කිසිවකු විසින් ඒ රෝගය පැතිර පවත්නා ප්‍රදේශය තුළට ගම් ගම්කු ගෙන ඒම හෝ ඒ ප්‍රදේශයෙන් පිටතට ගම් ගම්කු ගෙන යෑම හෝ නොහැක යුතුයි;

(2) රෝගය පැතිර පවත්නා ප්‍රදේශය තුළ, රෝගය පැතිර පවත්නා ප්‍රදේශය ගම් ප්‍රදේශයක් කොටසක්ව පවත්නා කල්කී ඒ රෝගය පැතිර පවත්නා ප්‍රදේශයේ සිට සැහැල්ලු එකක අඩි මිනිසුන්ගේ ප්‍රදේශය තුළ, පදිංචි සියලුම ගම්කීරියන් විසින් හා ගම්ගත් හාරව සිටින අය විසින් තම ගම්ගත් දඩවීමෙන් ගැමන් වලක්වාලීම පිණිස බැඳුණු කඩා හෝ කොටුවට කොටුවකර හඩාගත යුතුයි;

(3) රෝගය පැතිර පවත්නා ප්‍රදේශය තුළ ගම් සතුන්ගේ පොවලලන ලද මලකුණක් නිසඟනවා දක්නට ලැබෙන සෑම අයකු විසින්ම ඒ වග ප්‍රධානතුමාට දැනුම් දිය යුතුයි. ප්‍රධානතුමා විසින් එය 65(3) අතුරු මාවතාවක සඳහන් කරන ලද ප්‍රකාරයට, මලලා දැමීමට සැලැස්විය යුතුයි;

(4) කිසිවකු විසින් ඒ රෝගයට ලක්වු සතුන්ගේ මල කුණක් මලලන ලද වලකින් නැවත ගොඩ නැතිම හෝ ඒ සතුන්ගේ මිස්, ගම්, අං, කුර හෝ වෙනත් කොටස්, ඉවත්කිරීම හෝ මෙතත් කාරණයක් සඳහා මත් කඩාගැනීම හෝ නොකට යුතුයි;

(5) රෝගයට පෙළෙන සතුන් සිටි සෑම ගම්මුමක මිනිසුන්ට ප්‍රධානතුමා අත්කරන කමර මිටකදී වුවත් තම ගම්ගත් ගම් ගම් ප්‍රකාශකරවීමට හා ජනකරවීමට හෝ ප්‍රධානතුමා විසින් නිවැරදිව ලියවීම ගම් ගම් අගුම්ගත් ලවා ඒ ගම්ගත්ගේ ගම් ගම් සාමාන්‍යයන් බෙහෙත් පිද්දවීමට හෝ කටයුතුයි.

ගම්මුම, හාල් හා නැවතුම්පලම්

68. (1) ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරනු ලබන බලපත්‍රයක් පිට මිස හැක්කේ කිසිවකු විසින් මහජනයාගේ ප්‍රයෝජනය සඳහා ගම්මුමක්, හාල් හෝ නැවතුම්පලක් පිහිටුවීමට හෝ මෙතත් පවත්වාගෙන යාම නොහැක යුතුයි.

(2) එහිදී සෑම බලපත්‍රයක්ම 74 මැති අතුරු මාවතාවක ගම්ගත් අවලංගුකරනු නොලැබුණොත් සෑම අවලංගුද්දී දෙපැමිණි මහ නිවැරදිව දැමිය යුතු වන්නේය.

69. ගම්මුමක, හාල් හෝ නැවතුම්පලක සෑම බලපත්‍ර කාරයකු විසින්ම ඒ ගම්මුමට, හාල් හෝ නැවතුම්පලට අයහලු හැකි ගාස්තු මුදල සමහතක් සකලෙන් ලියවා ගම්මුමට හාල් හෝ නැවතුම්පලට කටයුතු කොටස් පෙරෙහි සාමාන්‍ය ප්‍රදේශය කරවීමට සැලැස්විය යුතුයි.

70. ගම්මුමක, හාල් හෝ නැවතුම්පලක සෑම බලපත්‍ර කාරයකු විසින්ම—

- (a) ගම්මුමට, හාල් හෝ නැවතුම්පලට අයහලු ගාස්තුවක් සමස්ත කන්තියක කඩාගත යුතු වන්නේය;
- (b) ගම්මුමට, හාල් හෝ නැවතුම්පලට අයහලු ගාස්තුවක් හෝ කොමසා හැසිරීමක් අතිමිමට ඉඩ නොදිය යුතුයි.

71. සෑම හාල් හෝ නැවතුම්පලක බලපත්‍රකාරයා විසින් එකී කර්තව්‍ය හා කරකර කැසීම සඳහා විශේෂ ඉඩම් කැබෙල්ලක් සපයා තිබිය යුතුයි.

72. ප්‍රධානතුමා විසින් හෝ එතුමා විසින් ලියවිලකින් නිකුත්වී බලපත්‍ර පවරන මතාම අයකු විසින් සෑම සුදුසු මොලටදීම ගම්මුමට, හාල් හෝ නැවතුම්පලට ඇතුල්වීම හා පරික්ෂාකර බැලීම නිත්‍යානුකූල වන්නේය. තවද බලපත්‍ර කාරයා විසින් හෝ එය හාරව සිටින අය විසින් බහුම අවශ්‍ය සියලුම අඩාර දිය යුතුයි.

73. ගම් මහංගත රෝගයක් පවත්නා කොටසකදී මහ ජනයාගේ නිත්‍ය පිණිස ගම් බලපත්‍රයක් කනගාසිනිම අවශ්‍ය වන්නේ නම් ප්‍රධානතුමා විසින් ගම්මුමට, හාල් හෝ නැවතුම්පලට සඳහා මිනිසුන් බලපත්‍රයක් ගම්කිසි කොටසකදී කට අවලංගුකිරීම නිත්‍යානුකූල වන්නේය.

මිස් කඩ

74. මතාම බලපත්‍රකාරයකු ගම්මුම, හාල් හා නැවතුම් පලම්පලම්කිරීමට අතුරු මාවතාවලින් ගම්ගත් කඩකිරීම ගැන දෙමෙති මරට හෝ ඒව පසු වාරයක ගම්බද රූකමක් මිනිස් වරදකාරයා කරනු ලැබුණොත් ඒ රූකමගේ නිවැරදි බලපත්‍ර මිනිස් මිනිස් ගම් දැමීමට අවකාර වශයෙන් බහුම බලපත්‍රය අවලංගුකිරීමද නිත්‍යානුකූල වන්නේය. තවද එසේ අවලංගු කිරීම නිත්‍ය මොනම අලංකාරයක්ම අයකර ගැනීමට බලපත්‍ර කාරයාට අයිතියක් නොවේ.

75. මිස් කඩක සෑම බලපත්‍රකාරයකු විසින්ම කොට අයක් ඒ සාමාන්‍යයන් පිටත කොටස් පෙරෙහි නැතහොත් “Licensed Butcher’s Stall” ගත පදය හා එහි සංග්‍රහ හා දෙමළ අනුමැතිය සැලැදිලි ලෙස ලියනලද රූල්ලට එල්ලා කඩාගත යුතුයි.

76. මිස් කඩක සෑම බලපත්‍රකාරයකු විසින්ම—

- (a) ප්‍රධානතුමාට හෝ එතුමා විසින් ලියවිලකින් බලපත්‍ර කාරයකුට ගම් කොටසකට සුදුසු සතුන් හැරවීමට පරික්ෂා කර බැලිය හැකිවන පරිදිදෙක, මහංගත කොටසක නිසුන් ක සියලුම අගුම්ගත්ගේ (මස් මිකුණක් හා අතුරුමි.) ගම් හා බවුන්ට ලියුම් ලැබෙන පිලිපිල වල් දැක්වෙන ලැයිස්තුවක් ඒ සාමාන්‍ය කඩාගැනීමට

92. අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්භාග මිනත්තෙන් තොරව තබාගත යුතු වූයේ පැරණි මුදල් දැනට රුපියලක් ඒ වගාදී මුදල් කැබලිවලින් ප්‍රවේශිකව දමා කපුරාදැකෝ මොදුම්වට පැරැස්විය යුතුයි.

93. මොනම කාර්යයක් නිසාවත් කිසිවකු විසින් බලපත්‍ර ලත් මාර් කඩයක මොනම සහකාරීන් කුරුල්ලකු වත් නොහොඳ යුතුයි.

94. කිසිවකු විසින් මාර් කඩයක් ඇතුළත ඒ සඳහා සපයා ඇති පවිත්තකමක් ඇතුළුව මිස එහි වෙන හැඟක කෙළ නොහැරිය යුතුයි.

95. සෑමකිසි මෙවලන රෝගයකින්, මිසංකන රෝගයකින් හෝ සෛම රෝගයකින් පෙළෙන්නාවූ නොහොත් ලක්දී පෙළු සිටිනා වූ නොහොත් එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකු මි.ලකදී සාක්ෂිකර්මෙහි යෙදී සිටියු කිසිවකු විසින් මාර් කඩයකට ඇතුල්වීම හෝ එහි මාර් බෙහිකිරීමේ, සකස්කිරීමේ හෝ විකිණීමේ කටයුත්තකට සම්බන්ධ වීම හෝ මාර් කඩයක නොහොත් මාර් කඩයකට සම්බන්ධ වීම සම්බන්ධවීම හෝ සොයාගැනීම යුතුයි.

96. අලුත් මාර් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් කොසි කෙතෙකුටවත් 93, 94 සහ 95 ගත අතුරු මාර්ගයකට කඩකිරීමට ඉඩ දීම යුතු නැත.

97. කිසිවකු විසින් බලපත්‍රලත් අලුත් මාර් කඩයක මාර් බෙහිකර නැතිවීම, සකස්කිරීමට හෝ විකිණීමට පාවිච්චිකරන දේවල් හැර කිසිම ලී බඩුමික්, රෙදිමිනු ආදියක්, නිදහස්ව පවුරු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් නොහොඳ යුතුයි.

98. අලුත් මාර් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් මාර් කඩයකට කොටසක් කොට ඇත්තාවූද ඒ ඉවහල්වීම පිහිටියාවූද කිසිම ස්භාගයක් එය බිම සිට වහලේ සිටීම දක්වාම පාවිච්චි කිරීමේ සාක්ෂිකර්මෙහි යෙදී සිටියු කිසිවකු විසින් මාර් කඩයකට ඇතුල්වීම හෝ එහි මාර් බෙහිකිරීමේ, සකස්කිරීමේ හෝ විකිණීමේ කටයුත්තකට සම්බන්ධ වීම හෝ මාර් කඩයක නොහොත් මාර් කඩයකට සම්බන්ධ වීම සම්බන්ධවීම හෝ සොයාගැනීම යුතුයි.

99. මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ මාර් කඩයකුල බිමට බඩන මතුර හොඳවම සෑහෙන තරම් කඩාගත යුතු වන්නේය.

100. අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩය මාර් විකිණීම සඳහා දිනපතා විවෘතව තබාගත යුතු වන්නේය.

පලතුරු හෝ එල්ල කඩ

101. ඒ සඳහා ප්‍රධානතම මිසින් සිසි පර්දි නිකුත්කරනලද බලපත්‍රයක් සිට මිස සෑම කිසිවකු විසින් පලතුරු හෝ එල්ල කඩයක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස එක්වැනිදිනට අවසාන වන්නේය.

102. කමා බලපත්‍රයක් ලබාගැනීමට අදහස් කරන ස්භාග පහසු සඳහන් කොන්දේසිවලට එකඟව තිබෙන තැන මිස නැත් නම් කිසිවකුට ඒ ස්භාගයකට පලතුරු හෝ එල්ල කඩයක් පවත්වාගෙන යාමට බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත.

ඒ කොන්දේසි කවරේදත්:—

- (a) ඒ ගොඩනැගිල්ල හොඳකැටි සාදා තිබිය යුතු වූයේ හැර එය ඇතුළුව හොඳව කුරා මැදෙන ලෙසත්, හොඳව එළිම වැඩෙන ලෙසත් සාදා තිබිය යුතුයි. කවද එහි සෑම කාමරයකම විවෘතකළ හැකිවූ ජනෙල් පිහිටුවා ඒ ජනෙල් විවෘතකළ විට ඒ විවෘතව පවත්නා කොටස එහි මතුපිට බිමෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවිය යුතුයි;
- (b) සෑම කාමරයකම බිත්ති උඩින් අඩි කහකට හෝ අඩු විය යුතු වූයේ හැර ඒවායේ පහත් ගබඩාල් අල්ලා හෝ සිමෙන්තයෙන් කපුරාදැකෝ හෝ තිබෙන තැන් හැර අනිකුත් සියලු කොටස් කුණු බිදාමෙන් කපුරාදැ කරනු ලැබිය යුතුයි;
- (c) ඒ ගොඩනැගිල්ලේ වහල්පල අඩුගණයෙන් පොළොවේ සිට අඩි 6ක් වත් බිස යුතුයි;
- (d) ඒ ගොඩනැගිල්ලේ ලී වැඩ හෙල් සායම්කරනු ලදුව හෝ සුදුසුණු ගෘහ ලදුව තිබිය යුතුයි;
- (e) ඒ ගොඩනැගිල්ලේ බිම සෑම තැනම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (f) පලතුරු හෝ එල්ල කඩ නිකුත් නොවූ සෑම මෙහෙයකට ඊඩි කවුළුව තුන්තනාම හෝ දිසර්ම බි නොහොත්තා වෙනම ද්‍රව්‍යයකින් හෝ ආවරණයකර තිබිය යුතුයි.
- (g) ඒ ගොඩනැගිල්ලේ සනීපාරක්ක ප්‍රතිපත්ති අනුව සාදන ලද කුණු බාල්දියක් හා සෑහෙන තරම් මැසිනිලි පහසු කළේ සපයා තිබිය යුතුයි;

(h) ඒ ගොඩනැගිල්ල ගම් මැසිනිලියක සිට මැසිනිලියක සිට, පෝර්ගොඩක සිට හෝ විවෘතව පවත්නා කාණු වක සිට අඩුගණයෙන් අඩි පහසක් ඇති පිහිටා තිබිය යුතුයි;

(i) කිසිම මැසිනිලියක්, මැසිනිලියක් හෝ අලුලක් ඒ ගොඩනැගිල්ල ඇතුළත හෝ එක එල්ලේ ඊට සම්බන්ධ යක් ඇතුළු හෝ නොතිබිය යුතුයි.

කුකුල් කඩ

103. ඒ සඳහා ප්‍රධානතම මිසින් පර්දි නිකුත් කරනලද බලපත්‍රයක් සිට මිස සෑම කිසිවකු විසින් කුකුල් කඩයක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස එක්වැනිදිනට අවසාන වන්නේය.

104. කමා බලපත්‍රයක් ලබාගැනීමට අදහස් කරන ස්භාග පහසු සඳහන් කොන්දේසිවලට එකඟව තිබෙන තැන මිස නැත් නම් කිසිවකුට ඒ ස්භාගයකට කුකුල් කඩයක් පවත්වා ගෙන යාමට බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත.

ඒ කොන්දේසි කවරේදත්:—

- (a) ඒ ගොඩනැගිල්ල හොඳකැටි සාදා තිබිය යුතු වූයේ හැර එය ඇතුළුව හොඳව කුරා මැදෙන ලෙසත්, හොඳව එළිම වැඩෙන ලෙසත් සාදා තිබිය යුතුයි. කවද එහි සෑම කාමරයකම විවෘතකළ හැකිවූ ජනෙල් පිහිටුවා ඒ ජනෙල් විවෘතකළ විට ඒ විවෘතව පවත්නා කොටස එහි මතුපිට බිමෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවිය යුතුයි;
- (b) සෑම කාමරයකම බිත්ති උඩින් අඩි 7කට හෝ අඩු විය යුතු වූයේ හැර ඒවායේ පහත් ගබඩාල් අල්ලා හෝ සිමෙන්තයෙන් කපුරාදැකෝ හෝ තිබෙන තැන් හැර අනිකුත් සියලු කොටස් කුණු බිදාමෙන් කපුරාදැ කරනු ලැබිය යුතුයි;
- (c) ඒ ගොඩනැගිල්ලේ වහල්පල අඩුගණයෙන් පොළොවේ සිට අඩි 6ක් වත් බිස යුතුයි;
- (d) ඒ ගොඩනැගිල්ලේ ලී වැඩ හෙල් සායම්කරනු ලදුව හෝ සුදුසුණු ගෘහ ලදුව තිබිය යුතුයි;
- (e) බාල්දියක් නිකුත් නොවූ පර්දි දෙකක් සම්බන්ධ කොට ඇත්තාවූද, සිමෙන්තයෙන් සාදා සිමෙන්තයෙන් කපුරාදැ කොට ඇත්තාවූද කාණුවකට සේසුම්කට ලෙස එහි බිම සුදුසු පර්දි හැඩට ඇතිව සිමෙන්ති දමා මොදුකර තිබිය යුතුයි;
- (f) කුකුල්, තාර ආදී පක්ෂීන් නිකුත් නොවූ සෑම මෙහෙයකට ඊඩි කවුළුව තුන්තනාම හෝ දිසර්ම බි නොහොත්තා වෙනම ද්‍රව්‍යයකින් හෝ ආවරණයකර තිබිය යුතුයි;
- (g) ඒ ගොඩනැගිල්ලේ සනීපාරක්ක ප්‍රතිපත්ති අනුව සාදන ලද කුණු බාල්දියක් හා සෑහෙන තරම් මැසිනිලි පහසු කළේ සපයා තිබිය යුතුයි;
- (h) ඒ ගොඩනැගිල්ල ගම් මැසිනිලියක සිට මැසිනිලියක සිට, පෝර්ගොඩක සිට හෝ විවෘතව පවත්නා කාණුවක සිට අඩුගණයෙන් අඩි 50ක් ඇති පිහිටා තිබිය යුතුයි;
- (i) කිසිම මැසිනිලියක්, මැසිනිලියක් හෝ අලුලක් ඒ ගොඩනැගිල්ල ඇතුළත හෝ එක එල්ලේ ඊට සම්බන්ධ යක් ඇතුළු හෝ නොතිබිය යුතුයි;
- (j) කුකුල් කොටුවක් සඳහා සිමෙන්ති දමන ලද්දකදී සිසි පර්දි කාණු සපයන ලද්දකදී විහාර මිදලක් තිබිය යුතුයි. එහි මිදල ගම් ගොඩනැගිල්ලකින් වෙන්ව පිහිටා තිබිය යුතුයි;
- (k) කිසිවක් හෝ අයුතු පිහිටි ඇති නොවන ලෙස කුකුල්, තාර ආදී පක්ෂීන් දමා නැතිව සඳහා ලැබී මුලිටුකොට සාදනලද ලොකු පෙට්ටි හෝ වෙනත් භාජක සෑහෙන සේ තිබිය යුතුයි. එබඳු ලී පෙට්ටි හෝ වෙනත් භාජක සුද්ධව පවත්වා ගැනීමට සාධක නොහොත් පර්දි මිස යුතුයි. එසේ නැත් නම් ලීසෙන් සාදනලද කුකුල් මත ඒවා සම්බන්ධ තිබිය යුතුයි.

ජල සම්පාදනය

105. කිසිවකු විසින් සෑමකිසි කුණු ලිපක්, කුණු මතුර මුහුණ, ලොරු කොටුවක්, ගාලක්, ගම් මුහුණ, දිසර්ම පිටවී ගත කාණුවක්, මැසිනිලියක් හෝ සෑමදුම් පවත්නා පෝර්ගොඩක් නොහොත් කුණු කපුල කොටුවක් හෝ සෑම මෙවලම්දීම් පිටවී ගත පෝර් දමා ගොඩනැගිල්ලකට මුහුණ දීමක්, සහ කොසි එකකින් මුහුණ අඩි පහසක් ඇතුළත සෙදරෙදොරේ කවුසුකු සඳහා මතුර ලබාගැනීම සඳහා ලීදක් කැණිය යුතු නැත.

12 ஒரு காற்றடைத்த பாண உற்பத்திச்சாலையின் லைசென்ஸ்காரர் ஒவ்வொருவரும் அந்த உற்பத்திச்சாலையில் பாவிக்கும் வஸ்துகளை நாச செய்துக்கொள்ளும்படி பெட்டிகளில் அல்லது தட்டுகளில் சேகரித்து அப்பாவிக்க வேண்டும்.

13 ஒரு காற்றடைத்த பாண உற்பத்திச்சாலையின் லைசென்ஸ்காரர் ஒவ்வொருவரும் காற்றடைத்த பாண இரகசியம் ஒவ்வொரு போதலிலும் பாணத்தின் வகையையும் உற்பத்தி செய்யும் இடத்தையும் அந்த உற்பத்திச்சாலையைச் சொந்தமான ஆள் அல்லது சமுதாயத்தின் பெயரையும் அந்த உற்பத்திச்சாலையைக் அக்கிராசனரால் கொடுக்கப்பட்ட இலக்கத்தையும் கூடாம விவாசசீட்டு ஒன்றை ஒட்டுகிக்கவேண்டும்.

11 ஒரு காற்றடைத்த பாண உற்பத்திச்சாலையின் லைசென்ஸ்காரர் ஒவ்வொருவரும் அந்த காற்றடைத்த பாண உற்பத்திச்சாலையில் பதினான்கு வயதிற்கு உட்பட்ட எவரையும் வேலைக்கு வைத்தல் கூடாது.

15 எழும் தொற்றுநோய், ஓட்டு நோய் அல்லது சரும நோய் பீடித்த அல்லது சம்பிகாலத்தில் பீடித்திருந்த அல்லது அந்நோய் பீடித்திருக்கும் எவருக்கும் சம்பிகாலத்தில் பணிவிடை செய்ய ஒருவரும் நோய் தொற்றும கால் எவ்வையும் காத்தற கால் எவ்வையும் கழியமுன்னா ஒரு காற்றடைத்த பாண உற்பத்திச்சாலையைப் பிரவேசிக்கவேர அல்லது காற்றடைத்த பாணம் தயாரிப்பதில் ஹிப்பதில் அல்லது கொண்டுபோவதில் பங்குபற்றவோ கூடாது.

16 ஒரு காற்றடைத்த பாண உற்பத்திச்சாலையின் லைசென்ஸ்காரர் ஒவ்வொருவரும் காற்றடைத்த பாணங்களை போத்தல்களில் அடைக்கும் எவ்வொரும அதைச் செய்யும்போது முகத்துக்கு ஒரு கமி பிலை முக ஸ்டிரிப்பையும் கைக்களுக்கு நோய்களை உறைகளையும் அணிந்து கொள்ளச் செய்ய வேண்டும்.

17 ஒரு காற்றடைத்த பாண உற்பத்திச்சாலையின் லைசென்ஸ்காரர் ஒவ்வொருவரும் பாணி, வாசனைத் திராவகங்கள், இரசாயனப் பொருட்கள் அல்லது வேறு பொருளைப் போட்டு வைப்பதற்கு கண்ணாடியால், பீங்காணல், மெருகிட்ட மண்ணால், “எனாமல்” பூசிய இரும்பால், நாகம் பூசிய இரும்பால் அல்லது தகரத்தினால் செய்யப்பட்ட பாத்திரங்களைப் பாவிக்க வேண்டும் இந்த பாத்திரங்களை அவா வேறு ஏந்த நோக்கத்துக்கும் பாவிக்காமல் அவற்றை வைப்பதற்கென புறம்பாக விடப்பட ஒரு இடத்தில் அவற்றை வைக்கவேண்டும்.

18 ஒரு காற்றடைத்த பாண உற்பத்திச்சாலையின் லைசென்ஸ்காரர் ஒவ்வொருவரும் மாட்டுத் தொழுவங்களில் மலச்சுட்டங்களில் அல்லது உற்பத்திச்சாலையின் எப்பாகத்திலும் இருக்கும் எவ்வாச சாணத்தையும், குப்பையையும் ஸ்தந்திரத்தையும் கழுவும்போது சேரும் அழுக்கையும் அதனால் தொல்லையொன்றும் நேராத்தடி தினம் ஒரு தடவையாவது அகற்றுவிக்க வேண்டும்.

19 ஒரு காற்றடைத்த பாண உற்பத்திச்சாலையின் லைசென்ஸ்காரர் ஒருவரும் எந்த விதமான காரணத்தை முன்னிடும் லைசென்ஸ்பெற்ற ஸ்தலத்துக்குள் எழும் மிருகத்தை அல்லது பறவையை வைத்திருக்க லாகாது.

20 அக்கிராசனா அல்லது சுகாதாரப் பரிசோதகர் அல்லது அக்கிராசன ரால் எழுத்தில் அதற்கென அதிகாரமளிக்கப்பட்ட எவரும் காற்றடைத்த பாணங்களை உற்பத்தி செய்வதற்கு அல்லது விற்பதற்கு பாவிக்கும் எந்த இடத்துக்குள்ளும் அந்த இடம் திறந்திருக்கும் எந்தநேரத்திலும் பிரவேசிப்பதும் அங்கு உற்பத்தி செய்ய அல்லது விற்பதற்கு வைத்திருக்கும் எந்த வகையான காற்றடைத்த பாணத்தினதும் மாநிலப் போத்தலொன்றை அதன் விவரம் கொடுத்து எடுத்துக்கொள்வதும் சட்ட முறையாகும் அந்த இடத்தின் லைசென்ஸ்காரர் அல்லது பொறுப்பாளியாக உள்ளவா அதற்கைய மாநிலியைக் கொடுக்க மறுக்கலாகாது.

L. G. D.—GD 14/32

கிராம சமுதாயச் சட்டம்.

கிராம சமுதாயச் சட்டத்தின் (அத்தியாயம் 198) 49 (2) (XIII) ம பிரிவினை மே மட்டக்கம்படி டிஸ்திரிக்டிலுள்ள போராதீவுப் பற்று கிராமப் பகுதியின் கிராமச் சங்கத்தால் உண்டாக்கப்பட்டு 1947 ம ஆண்டின் (செப்டெம்பர்) புரட்டாதி மாதத்து 24 ந தேதிய 9,773 ம இலக்க விசேஷ “கெசெற” நில பிரசுரிக்கப்பட்ட பிரகடனத்தால் திருத்தப்பட்ட அப்பிரிவினை (3) ம உட்பிரிவில் சுகாதார ஸ்தல ஸ்தாபன மந்திரிமீது வைக்கப்பட்ட தீர்மானங்களை பலத் தைக்கொண்டு அவரால் அங்கீகரிக்கப்பட்ட உபவிதிகள்.

ரா டிபிள்யூ கண்ணங்கரா,
நிர்நதரக காரியதரிசி,

கொழும்பு, சுகாதார ஸ்தல ஸ்தாபன மந்திரி காரியாலயம்.
1950 ம ஜூன் (மே) வைகாசிமீ 3 ந உ.

உபவிதிகள்

1 மட்டக்கம்படி டிஸ்திரிக்டில் போராதீவுப் பற்று கிராமச் சங்க எல்லைக் குள் பனுகாமத்துக்கும் கந்தாவலைக்குமிடையே, பனுகாமம் துறைக்கு ஊடாக, ஒரு தோணிப் பாதை (இதில் இனிமேல் பனுகாமம் தோணிப் பாதை எனறு சொல்லப்படும்) இத்தால் ஸ்தாபிக்கப்படுகின்றது இத்தோணிப் பாதையை அமைப்பதற்கும் பரிபாலிப்பதற்குமான செலவை கிராமச் சங்கம் ஏற்றுக்கொள்ளும்.

2. அதிகாரமளிக்கப்பட்ட ஒருவரல்லாத வேறு ஒருவரும் எந்தப் பிரயாணியையும், சாமான்களையும், வாகனத்தையும் அல்லது மிருகத்தையும் கூலிக் காவது வெருமதிககாவது எழும் படகில் அல்லது வேறு மருககலத்தில் பனுகாமம் தோணிப் பாதைக்கூடாக கொண்டு செல்லலாகாது.

3. பனுகாமம் தோணிப் பாதையின் பொருட்டு இத்தன் அட்டவணையில் உள்ள வீதப்படியான ஆயங்களை அதிகாரமளிக்கப்பெற்றவரிடம் செலுத்துதல் வேண்டும்.

4 இந்த உபவிதிகளில்—

“அதிகார மளிக்கப்பெற்றவர்” என்பது கிராமச் சங்கத்தால் அல்லது கிராமச் சங்கத்தால் அதற்கென முறைப்படி அதிகாரமளிக்கப்பட்ட ஸர்வேனும் ஒருவரால் நியமிக்கப்பட்ட படகுகாரர் எவரும் எனப் பொருள்படுகின்றது;

“கிராமச் சங்கம்” என்பது போராதீவுப் பற்று கிராமப் பகுதியின் கிராமச் சங்கம் எனப் பொருள்படுகின்றது.

அட்டவணை

விதங்கள்

- | | |
|--|-----------|
| | ரூ. ச. |
| (1) ஒவ்வொரு பிரயாணியையும் கொண்டுபோவதற்கு | 0. 5 |
| (2) எந்தப் பிரயாணியினதும் பயணச் சாமான்களைக் கொண்டு போவதற்கு— | |
| (a) அத்தகைய பயணச் சாமான்கள் ஒரு தலைச் சமைய்க்கு அதிகப்படாமலிருக்குமிடத்து | சூலி இலலை |
| (b) அத்தகைய பயணச் சாமான்கள் ஒரு தலைச்சமைய்க்கு அதிகமாக இருக்குமிடத்து— | |
| (i) முதலாவது தலைச்சமைய்க்கு | சூலி இலலை |
| (ii) முதலாவது தலைச் சமைய்க்கு அதிகமாக இருக்கும் ஒவ்வொரு தலைச்சமைய்க்கும் அல்லது அதன் பாகத்துக்கு | 0 10 |
| (3) (எந்தப் பிரயாணியினதும் பிரயாணச் சாமான்களல்லாத) பிரயாணச் சாமான்களைக் கொண்டுபோவதற்கு, ஒவ்வொரு தலைச்சமைய்க்கும் அல்லது அதன் பாகத்துக்கு | 0 10 |